


THOMÆ ERPENII

RUDIMENTA LINGVÆ ARABICÆ.


Accedunt ejusdem

Praxis Grammatica; & Consilium de studio ARABICO feliciter instituendo.



LEIDAE,

Ex Typographia AVCTORIS.
ANNO DOM. 1620.




Clarissimis Doctissimisq; Viris
D. GABRIELI SIONITÆ,
S.S. THEOLOGIÆ DOCTORI,
Chaldaicæ atque Arabicæ Linguæ
in celeberrimo Athenæo Pa-
risiensi Professori Regio
dignissimo :

E T

D. IOANNI HESRONITÆ,
PHILOSOPHIÆ ET S.S. THEOLO-
GIÆ Doctori, earundemq; Linguarum Pro-
motori solertissimo atque indefesso,
Maronitis è Libano,

DOMINIS SVIS ET AMICIS,
S. P. D.

THOMAS ERPENIVS.



IRI Clarissimi,
amici conjun-
ctissimi. Serio
mihi cogitan-
ti quo potif-
simum modo communia
(:) 3 nostra

nostra studia , quæ nescio
quo torpore in orbe Chri-
stiano hactenus jacuerunt,
promoverem , operæ pre-
mium mihi visus sum factu-
rus, si & facilem quandam
ac brevem , in linguam Ara-
bicam scriberem Introdu-
ctionem, quæ generalia so-
lum, & tyronibus omnino
necessaria fundamenta con-
tinens , omnium commo-
dissime , tum publicæ, tum
privatæ Candidatorum in-
stitutioni inservire posset: &
Thesaurum insuper Gram-
maticum ederem fusiorem,
rem Grammaticam omnem
ple-

plenissime atque accurate
complectentem ; quem ,
Rudimentis illis intellectis,
utiliter , & nullo negotio
nobilis ejus lingue vere Stu-
diosi per se legere in musæis
possent, & discere. Quod
foelix itaque & faustum sit ,
Viri Clarissimi , exhibeo
nunc Introductionē illam ,
seu Rudimenta illa ; eaque
vobis , toto cordis mei affe-
ctu , offero , dedico , & con-
secro : tum ut amicitiæ no-
stræ , superiori æstate Pari-
sijs initæ , & nunquam inter
morituræ , perpetuum sit
symbolum , ac sigillum ;

(:) 4 tum

tum ut eam adversus male-
volos , pro eruditione ve-
stra , & in me benevolen-
tia, defendatis. Valete, Viri
Doctissimi , pariter atque
humanissimi, meque ama-
re, & nobilissima Orienta-
lium literarum studia, ut fe-
liciter cœpistis , promove-
re pergit. Scripsi hæc Rhe-
num, prope amplissimum
ejus ostium , traijciens ; iter
ad vos facturus die 22°.
Martij, anno Dom. 1620.

22:20



Thos.

THOMAE ER PENII

Consilium de studio Ara- bico feliciter instituendo.

 V M in eo totus sim, ut nobilissima literarum Arabicarum studia, hactenus apud Christianos ferè neglecta, pro virili mea promoveam: & in eum finem, haud exiguis impensis, elegantem excitaverim Typographiam, librosque nonnullos jam ediderim, pluresque & nobiliores ad editionem indies exornem; non possum non eorum quoque desiderio satisfacere, qui, quomodo feliciter studia hæc institui possint, atque debeant, discere ex me gestiunt. Habeant ergo, nobilis hujus linguae Studiosi, consilium bonum, atque sincerum quale ipse ego mihi cuperem dari; & certi sint, id si sequantur, fore, ut paucis admodum mensibus majores in ejus cognitione progressus faciant, quam plerique hactenus pluribus etiam annis fieri posse sunt arbitrati.

In manus itaque primum sumantur hæc que nunc damus Rudimenta; quorum primus

mus liber diligenter, & attente legatur,
& discatur. eo cognito progrediendum est
ad secundum de verbis. nam quod ad ap-
pendicem primi libri attinet; ea non tota
uno tempore discenda est. Continet ea vi-
ginti quatuor nobilissimos Canones, ad
solidam Arabismi intelligentiam ita ne-
cessarios, ut frustra omnino sit futurus,
qui sine eorum cognitione feliciter volet
Arabicari. Sunt autem illi Canones sin-
guli per se facillimi, & nullo negotio in-
telliguntur, ac memoria mandantur: mul-
titudo tamen eorum ob materiæ affinita-
tem, confusionem aliquam facile inducit.
Ea propter, consultum ego judico, ut singu-
lis Canonibus singuli dentur dies, & unu-
tantum quotidie accurate perpendatur, &
firmiter memorie imprimatur Canon, aut
summum duo. Id qui fecerit, nec confusio-
nem aliquam sentiet, & paucissimis die-
bus plus in solida Arabismi notitia prosi-
ciet, quam ego pluribus mensibus feci.
Dum sic paulatim pergitur in aurea illa,
& nunquam satis aestimanda appendice;
possunt & Conjugationes verborum per-
fectorum memoria mandari: ac primo
quidem

quidem tabella illa tredecim Conjugationum quam exhibet pagina 35, diligenter discenda est; eaque cognita, Verba quædam alia trilitera, ut فَرَقْ, ضَرَبْ,

كَتَبْ, خَرَجْ & alia quælibet per eam diduci debent, ut oblatæ cuiusque radicis Conjugationem quamlibet nullo negotio formare discas. hinc progrediendum ad Parædigma primæ Conjugationis Acti-
væ, quod benè memorie est imprimen-
dum, cum ab eo reliqua omnia depende-
ant: mox præcepta ei adjuncta legenda
quoque & discenda sunt. Deinde diffe-
rentiæ Conjugationum derivativarum à
prima, sequentibus duobus capitibus tra-
ditæ, memorie quoque infigi debent, &
radices plures per primas tantum tempo-
rum voces in prima Conjugatione & reli-
quis diducendæ sunt, nec ante pergendum
ad Verba Imperfecta, quam Perfectorum
Conjugationes omnes tum primitiva tum
derivativa benè perspectæ & cognitæ sint.
Hinc ad Imperfecta fiat progressus, & sin-
gulis speciebus singuli dentur dies, confu-
sionis

sionis evitandæ gratiæ. beneque considerentur & memoriæ mandentur, generales imperfectionis rationes, quæ sub initium singulorum capitum proponuntur. ijs enim intellectis & cognita verbi Perfecti Conjugatione, facile erit formare Imperfectum: nam ut minori hoc molestia facias, omnino consultū est, ut quamlibet vocem verbi Imperfecti ita formes, ac si Verbum Perfectum sit. Ita formata cum erit, facile videbis an contra generales illas imperfectionis regulas, aut speciales peccet. Videbunt in hisce verbis Studiosi quanti momenti sint aurei illi appendicis primi libri Canones, quos ut hic sœpè consulant & applicent, rogatos eos volo. Verbis cognitis p̄ergatur ad Nomina & ab his ad reliqua: de quibus nihil peculiare habeo quod moneam; est enim tractatus eorum facilis. Rudimentis hisce totis lectis & intellectis, exerceat se Studiosus in praxi Grammatica ijs annexa, locaque citata diligenter inquirat, ut omnia melius memoriae inhæreant.

Praxi illa absoluta, in manus sumat Historiam Iosephi, ex Alcorano à me cum dupli-

duplici versione Latina & notis editam.
singulas voces ad normam Grammatices
diligenter examinet, ut ego feci, in ista
praxi; notisque ad difficiliores voces con-
sulat, & semel atque iterum egregij illius
opusculi lectionem repetat; certus id ma-
ximo sine fructu facturum se non esse:
nam & res Grammaticæ, & communio-
res quæque voces felicius memoriae im-
pimentur. Deinde velim totum Alcoranum
à capite ad calcem studiosè & attentè per-
legi, solius linguae gratia quæ in eo libro
elegans est, & perfectissimè consonantibus
ac vocalibus, alijsque notis orthographi-
cis expressa. Sed quia exemplaria ejus
manu exarata haberi vix possunt, multis-
que in locis eam difficultatem habet, ut
sine interprete intelligi non queat; ope-
ram ego dabo, ut brevi elegantissimis ty-
pis prodeat, cum versione accurata La-
tina, notisque ad voces & sententias dif-
ficiliores; &, ubi necesse id erit, solida
mendaciorum & nugarum ejus confuta-
tione, atque explosione. Interim poterunt
studiosi ejus loco se exercere in libello illo
Proverbiorum Arabicorum, qui cum
versione

versione Latina, & notis Iosephi Scaligeri, ac meis, prodit ex Officina Raphelengiana. item in Psalterio Savariano Romæ edito, in quibus libris vocales quoque satis accuratè adjectæ sunt. Si autem fusiorem doctrinam Grammaticam requirant, legant Thesaurum nostrum Grammaticum, brevi edendum: quem utique talem speramus fore, ut forte nihil in eos sint desideraturi. adjungant & Gjarumiam nostram, libellum elegantissimum ac lectio dignissimum.

Cognita bene re Grammaticâ & lectis hisce libris qui vocalium figuræ appositas habent; tuto se accingent ad lectionem eorum, qui ijs destituuntur. Neque est quod infelicem hic metuant successum: non enim ea res difficultatem tunc ullam habebit. Duo autem omnino sunt præter Alcoranum, de quo jam diximus, libri, quos Arabismi Studiosis, maximopere hic commendatos volo, quippe ex quibus; aut ego vehementer fallor, brevi tempore, & magna cum voluptate, justam haurire poterunt ejus lingue notitiam, & talem que ad communes quosque Auctores intelligi-

telligendos , abundè sit suffectura. nam
ut libri Medici, Mathematici, similesque
intelligantur , terminos eorum hic ut in
omni alia lingua necesse est discere. Sunt
autem illi libri , Geographia illa anonyma
quæ Romæ è Typographia Medicæa in
4^o prodijt. & Historia Saracenica quæ
ex mea nunc prodit Typographia. Prior
longè elegantissimo stilo liber est , & cu-
jus elaboratissimam versionem Latinam
tantopere hactenus a viris doctis expeti-
tam , nunc dant viri undequaque doctis-
fimi , & rerum Arabicarum peritissimi ,
Gabriel Sionita , & Ioannes Hesronita ,
Maronite, & harum literarum insignes
promotores , in Celeberrima Parisiorum
Academia, quæ versio viam omnino ster-
met ad facilem præstantissimi libri lectio-
nem , & intelligentiam. Posterior liber
haud minoris est dignitatis; tantaque ele-
gantia, & rerum ac Verborum varietate;
ut nesciam quid in eo possit ulterius desi-
derari. prodit ea cum versione Latina, &
notis meis in folio. & Arabicè tantum in
octavo. ac Latinè tantum in quarto. Hisce
Auctoribus, ij qui rem medicam tractant
adjun-

adjungent Avicennam, qui stilo scripsit
ita elegante, ut palmam hac in parte
reliquis fere scriptoribus dicatur præri-
puisse.

Sed de Dictionario nihil adhuc dixi.
Extat Francisci Raphelengij Lexicon Ara-
bicum: verum in quo merito majorem
vocum copiam, & vocalium appositionem
desiderant Studiosi. itaque adjungi ei po-
terit Valentini Scindleri Lexicon pentaglotton (quod merito suo omnibus Lin-
guarum Orientalium Studiosis sit com-
mendatissimum) tantisper dum meum
quoque prodeat Lexicon, in quo nec vo-
cum copia aut accurata explicatio, nec vo-
cales desiderabuntur. Fxit Linguarum
Auctor, ut vita mihi & valetudo sup-
petant, ad ea quæ in manibus habeo feli-
citer absolvenda. Scripsi hæc Iselmundæ
die 22° Martij 1620. cum iter Gallicum
ingressus essem.



Thos.

THOMÆ ERPENII

R V D I M E N T A
LINGVÆ ARABICÆ.

A

R V D I M E N T O R V M
 ARABICORVM
 LIBER PRIMVS,
 DE
 Elementis Linguæ Arabicæ.

SCRIBVNT Arabes à dextra sini-
 stram versus: & prima linguę suę ele-
 menta habent Consonas & Vocales.


Consonarum tabella hæc est.

Ordo.	Potestas.	Nomen.	Figura.
1	Spiritus lenis Græcorum.	Elif.	إ
2	B.	Be.	ب
3	T.	Te.	ت
4	T Blæsum.	Thse.	ث
5	G Gallicū.	Gjim.	ج
6	Hh.	Hha.	ح
7	Ch.	Cha.	خ

3 LIBER PRIMVS,

8	D.	Dal.	د	د	د	د
9	D <i>Blaſum.</i>	Dhsal.	ذ	ذ	ذ	ذ
10	R.	Re.	ر	ر	ر	ر
11	Z.	Ze.	ز	ز	ز	ز
12	S.	Sin.	س	س	س	س
13	Sj, ch. <i>Gal.</i>	Sjin.	ش	ش	ش	ش
14	S.	Sad.	ص	ص	ص	ص
15	D.	Dad.	ض	ض	ض	ض
16	T.	Ta.	ط	ط	ط	ط
17	D.	Da.	ظ	ظ	ظ	ظ
18	y <i>Ebraeum.</i>	Ain.	ع	ع	ع	ع
19	G <i>Latin.</i>	Gain.	غ	غ	غ	غ
20	F.	Fe.	ف	ف	ف	ف
21	K.	Kaf.	ق	ق	ق	ق
22	C.	Kef.	ك	ك	ك	ك
23	L.	Lam.	ل	ل	ل	ل
24	M.	Mim.	م	م	م	م
25	N.	Nun.	ن	ن	ن	ن
26	W <i>German.</i>	Waw.	و	و	و	و
27	H.	He.	ه	ه	ه	ه
28	I. <i>Conf.</i>	Ie.	ي	ي	ي	ي

Figura.

TI T E R A E omnes preter sex  sequenti in eadem dictione annexuntur: & in fine quoque liberiori fere ductu protrahuntur: ex qua connexionis & situs ratione plures oriuntur figuræ, ita in tabella propositæ, ut prima columna eas quæ initio dictionum, & in medio, post sex illas illigabiles; secunda quæ in medio, post ligabiles; reliquæ duæ quæ in fine, prior quidem post illigabiles, posterior verò post ligabiles usurpantur, exhibeat. Separatim autem exprimendæ figura finali illigabili pinguntur.

Elif literæ Lam annexendum sic fere pingi solet  , quæ figuræ vocantur *Lam-elif*.

� literæ secundæ, tertiæ, quartæ, vigesimæ quintæ, & ultimæ non raro sic invertitur , maximè ante literas quintam, sextam, septimam, & Mim.

Earundem literarum inter duo alia ejusdem generis positum paulò altius

adsur-

5 LIBER PRIMVS.

adsurgit, & sinistram versus inclinat, hoc modo λ ut .
يَبْتَقِي

Gjim Hha Cha vinculum anterius supra basin lineæ habent, & propterea quoque literas præcedentes attollunt, ut λ الشیح, للبھر, الھجر, مخرج illis se accommodantes posterius vinculum non raro attollunt, hoc modo

$\lambda \kappa \kappa \lambda$ ut العجیب البحر

البھم المیسیح الیحی : quarum & sepe ante & Nun finale usurpatur, ut الیحی, الیحی.

و و و & و و و hoc quoque modo frequenter pinguntur.

Sin & Sjin tres suos dentes in curvam interdum lineam expandunt, hoc modo,
— ش .

Literæ Fe Mauri punctum subjiciunt, sic, ب, Kaf autem uno puncto supernè insigniunt, in hunc modum ف.

Litera Kef in principio hoc modo ك & in medio hoc ك sæpe scribitur.

Mim in medio, & fine, præcedenti

literę annexum unico ductu circulari, ad celeritatem scripturæ, inferne ei plerumque affigitur, hoc modo, ﻢ ﻚ ﻒ ﻖ & ita in cæteris his affinibus.

He finale adsciscit interdum superne duo puncta, hoc modo & ș, & tunc non He amplius est, aut vocatur, sed Te, & fém. genus, aut plurale designat.

Waw etiam hoc modo pingitur و. Ductus Ie finalis interdum retrocedit, hoc modo, ﻰ، ut ﻰ ﻰ ﻰ ﻰ، pro ﻰ ﻰ ﻰ.

Ornatus, & æqualitatis linearum gratiâ, literæ quędam interdum dilatantur hoc modo ى. Non enim dividere solent Arabes in fine linearum dictiones: sed ne spatiū maneat vacuum: vel literas eo modo dilatant, vel linearum vincula producunt, in hunc modū, ـ ـ & ـ ـ . rarius, facta post separabilem sectione, partem posteriorem priori superponunt, aut in margine locant.

Potestas.

Harum literarum

	أَخْنَغَةٌ	vocantur	Gutturales
	بُوْمَفْ		Labiales.
hæ	جِبْقَكْنْ		Palatinæ..
	تَدْطَلْنْ ثَذَظْ		Dentales.
	رَزْسَشَصْ		Linguaes.

Dentales autem & Linguaes *Solares* quoque vocantur, reliquæ *Lunares*.

Inter has difficillimæ pronuntiationis sunt Hha & Ain ; quarum prior est profunda aspiratio : posterior rasio quædam in gutture, quæ cum difficultis nobis sit pronuntiatio per a quoddam breve & obscurum efferri potest, ut بَعْدَ báada, quin & sine periculo omitti, cum vocalis adjunctam habet, ut عَبْدَ ábda.

ق & ل eundem fere sonum habent ;

sed ex adjuncta vocali plerumque discernuntur: uti etiam ت & ط, ص & ض. Et quatuor hæc litteræ quoque د د ظ ظ fere sine discrimine ut d' pronuntiari solent.

Vocalium tabella hæc est.

A vel E	Fatha	بَ
---------	-------	----

O vel V	Damma	بُ
---------	-------	----

I	Kesra	بِ
---	-------	----

Figura manifesta est, (sed Mauri Fatham & Kesram jacere volūt, hoc modo بِ & situs, ex adjuncta litera, quam inter pronuntiandum sequuntur, conspicuus.

Fatha modo valet a clarum, modo e, vel a Anglicum, id est a ad e declinans. Damma modo o obscurum, modo u. Ac priorem quidem sonum habent, perpetuo supra ultimas dictionum literas, & ut plurimum supra ط ض ص ح & ante easdem vocali destitutas: alibi sæpe posteriorem: sæpe inquam: nam

nam usus h̄ic dominatur ; qui consu-lendus.

Harum vocalium productioni inser-viunt , propria potestate consonantium amissâ, unde & quiescere tūm dicuntur, tres literæ اوی، cum ipse vocalibus de-stitutæ immediatè ijs postponuntur : I quidem primæ, و secundæ, & ي tertie: väletque eo casu.

Eatha æ seu æ nostrum ; vel ȝ seu A Anglicum productum, ut فَارِسَانَهُ ȝاَلَهُ vel ȝيَلَهُ.

Damimma ȝ , seu ȝe nostrum, vel ou Gallicum, ut نُورُهُ ȝوَرَهُ .

Kesra ى , seu ىe nostrum, ut فَبِرَهُ ىَهُ.

Si post Fatham I quiescens, compendij causâ, expressum non sit, Fatha perpen-diculariter pingitur, sic ڦ , vel hac ڻ su-perñe nota insignitur.

Atque I quiescentis vice etiam fun-guntur و & ي , cum post Fatham nec vocalem ipse habent, nec hanc (o) notam, ut مَهْمَيْهِ rama, صَلَوةٌ salâton.

autem quiescens, vel hac nota affectum, si habeat post se vocali destitutum, id planè otiosum est, ut فَصَرُوا *nasarou*, مَوْرَامَانَ *ramaw.*

Ad ultimas dictionum literas geminatas vocales, hoc modo, بُ بُ بُ nunnantur, seu valent *an*, *on*, *in*, sed primæ (nisi consonans ejus sit ئ aut ؤ) postponitur semper ل, sine ullo soni augmendo, hoc modo بَ بَ بَ *ban*; & sic يَ ei postpositum, instar ل quiescit, ut هُدَيْ *Hudan.*

Reliquæ notæ Orthographicæ.

PRæter hasce vocalium figuræ, literis quoque apponuntur ح، ئ، ؤ، ئـ، ؤـ.

H A M Z A.

¶ (pro quo Mauri punctum crassum flavo aut viridi colore usurpare solent) *Hamza* vocatur, & servus est literæ Elif mobilis; eique cum vocali appositum, motum

motum ejus indicat actualem, ut
 اَنْ, اَنْ, اِنْ, اِنْ, ut sine ea, potentialem,
 id est, natura sua radicale & mobile
 esse, ut يَأْمُنْ : unde & nomen ejus τῷ
 mobili sæpe attribuitur : quin & pro eo
 usurpatur, idemque in pronuntiatione
 valet, cum positum in fine dictionis, ha-
 bet ante se aliquam literarum اوی,
 ut سُوْا, مَأْ, شَيْءٌ, سُوْءٌ, مَأْءَى
 شَبَّاً ; aut in medio literam aliam vocali
 carentem, ut يَسْكَلْ, pro يَسْأَلْ,
 vel aliud I, ut أَنْدَرْ pro اَنْدَرْ. Lite-
 ris autem وَيْ superscriptum, indi-
 cat eas pro I sua natura mobili poni, ut
 إِنْهُنْ pro اَنْهُنْ وَ يَأْمُنْ pro يَؤْمِنْ .

W E S L A.

* Wessla vocatur, & soli quoque ad-
 scribitur, in principio vocum, cum id,
 vocali

vocali suâ abjectâ, plane otiosum est, quæque eam sequitur consonans cum præcedentis dictionis ultima vocali uniri debet, ut قلب الْمِلِكِ Kalbol-me-liki, *cor regis*. Nihil itaque est aliud, quam unionis illius indicium.

A N N O T A T I O.

VNIONI autem huic subjectum E-lif initiale est triplex, Verbale, Nominalē & Articulare.

Verbale est duplex, Imperij & Characteristicum.

Imperij, est quod format Imperativum primæ Conjugationis, ut اَنْصُرْ onsur, اَضْرِبْ idrib.

Characteristicum, quod initiale est in Præteritis activis, Imperativis & Infinitivis Conjugationum derivatiivarum secundæ & tertiae classis, ut

اَنْصَرَفْ اِنْصَرِفْ اِنْصَرَافًا
اِسْتَطَعَمْ اِسْتَطَعِيمْ اِسْتَطَعَامًا

Nomi-

Nominale est in his decem Nominibus.

vir.	إِنْتَانٍ	duo.
mulier.	إِثْنَتَانٍ	due.
filius.	أَسْمُ	nomen.
filia.	إِسْتُ	nates.
filius.	أَبْيَمْ	juramentum.

Articulare est Articuli أَلْ :
quod pertinet id quod est in Relativo
أَلَّذِي & Casibus ejus.

In his omnibus (nisi initio ponantur sententiarum, aut post Articulum) i initiale vocali sua privatur, & quæ eam sequitur litera vocali destituta unitur cum vocali terminante dictiōnem præcedentem, aut servilis præfixæ, ut يَدْ أَبْنِكَ jedo-bnica, mِنْكَ filij tui, بِأَبْنِكَ bibnica in filio tuo.

Si dictio præcedens terminetur Consonante, ea adsumit Kesrā, ut ضَرَبَتْ أَلَامْ darabati-lommo , verberavit mater. ضَرَبَتْ مَنِ ابْنُكَ Meni-bnuca, quis filius tuus ? ubi منْ مَنِ & ضَرَبَتْ est pro ضَرَبَتْ Sed terminationes verbales وَ وَ & قَتَلَهُمْ أَلْعَدُو, itemque Affixa كُمْ & قُمْ adsumunt Damma, ut قَتَلَهُمْ أَلْعَدُو katalahumo-ladouo, occidit eos hostis , غَزَّوْ أَلْعَدُو gazawo-ladouā , oppugnarunt hostem , & مِنْ مِنْ à Fathā, ut مِنْ الْمِلِكِيِّ mina-lmeliki à Rege.

Si autem præcedat vocalis nunnata, ea ante Articulum أَلْ abiicit Nun, ut بَيْتْ أَلْمَقَدَسْ Beito-lmukaddaso, Domus sanctificata, pro بَيْتْ : alibi retinet.

net, & l unionis licet vocalem suam adscriptam non habeat, in pronuntiatione tamen eam adsumit, ut مَدِينَةً أَفْتَتَحْنَ medinaton iftetahat, urbs quæ capta est.

Si præcedat aliqua literarum اوی quiescens, ea non obstat unioni, ut غَزَّا الْمَدِينَةَ gaza-lmedinata, oppugnavit urbem, يَغْزُو الْمَدِينَةَ jagzou-lmedinata, oppugnabit urbem, فَصَرُوا الْمِلْكَى nasaroul-melica, opem tulerunt regi, اَنْصُرِي الْأَلْخَ اَنْصُرِي onsuri-lacha, adjuva f. fratrem. Sed Affixa ي meus, mea, meum, & فِي me, adsumunt Fatham super كِتَابِي الْعَظِيمِ ut kitabia-ladimo, liber meus magnus, ضَرَبَنِي الْمُعَلِّمُ dara-bania lmuallimo, verberavit me præceptor.

Observa autem omnia Elif unionis servilia esse: & omnia naturaliter Kefram possidere, prēter Imperativum quod interdum habet Damma, & Articulare, quod Fatham, uti & Nominale in solo أَيْمَنْ :

Nota quoque hanc Regulam.

Elif unionis sequente immedie vocali, excidit, ut مُ pro مَّ.

M E D D A :

Medda vocatur, & apponitur i qui-
escenti ante ء, idque producit: ut سَمَاء
Samāon. Superscribitur tamen quoque
notis Arithmeticis; & dictionum compendiis, seu literis integras dictiones re-
präsentantibus, ut apud Hebræos ('').

G J E Z M A .

Quod sic quoque non raro pingitur, & Gjezma vulgò (quanquam im-
propriè) vocatur, literis omnibus com-
mune est, denotatque eas propriam non
habere vocalem, sed cum præcedente
vocali

vocali syllabam constituere, ut حَسْرَبْ
 darbo. Literis اوی quiescentibus mi-
 nus bene appingitur, nisi radicaleſ sint,
 & natura sua mobiles, ut يُولَدْ joulado,
 nasceretur, يَأْمَنْ jamano, credet.

T E S D I D.

Figura ۴ (pro qua tamen Mauri hanc
 infra, & hanc ۵, vel hanc ۶ quoq; inter-
 dum, supra literam usurpant) *Tesdid* vo-
 catur, & literis omnibus, excepto l, su-
 perscribitur, easque duplicat, sed ita
 ut prior cum præcedentis literę vocali,
 posterior cum sua propria efferatur, ut
 نَصَرَ nassara, مَرْرَةْ mōrron. Usurpatur &
 euphoniam gratia, post literam vocali ca-
 rentem, cuius tunc vicem supplet altera
 pars geminate, ut وَلَدْ quod legitur
 walatta.

A N N O T A T I O.

Est autem Tesdid hoc Euponicum triplex, Deltale, Lambdale, & Initiale.

Deltale apponitur literæ ت post د ut قَصْدَتْ Kafatto.

Lambdale apponitur literis Solaribus post Articulum أَلْرَبْ ut أَلْ Arrabbo

أَلْشَنْسْ اَبْجَامْسْ، أَلْلَهْ Allaho, in quo ultimo Solaris quoq; est ل, quo casu

Articuli non raro omittitur, ut أَلْبَلْ

pro أَلْبَلْ ; & sic semper in relativis

أَلَّذِي أَلَّتِي أَلَّذِينَ & quum Articu-

lo prefigitur ل Dativi casus ut بِلَّبِلْ.

Initiale apponitur literis لَّوْمِبِرْ dictio-
nem inchoantibus post Nun gjezmatū,

ut بِتْ مُقَدَّسْ mir-rabbihi, مِنْ تَرْبَةٍ beitom-mukaddason.

De Accentibus.

Accentus hic nulla est nota: sed quæ dictionis syllaba attollenda sit facile cognoscitur. Nam dissyllaba attollunt penultimam, ut *beiton*, *بَيْتُونٌ* ónsur. Polysyllaba antepenultimam, ut *méctebon*, *مَكْتَبَةٌ* *jánsuro*. Nisi penultima producatur per *اوی* quiescens: tunc enim ea accentum habet, ut *iláhon*, *إِلَاهُنٌ* *gafouron*, *غَفُورُونٌ* *rahi-mon*.

De Distinctionibus.

Distinctionum tum majorum, tum minorum etiam, si necessariè sint, communiores notæ he sunt ☰ ☷ ☸ ☹ *



LIBRI PRIMI APPEN-
DIX VERE AVREA,

S E V

C A N O N E S
de literarum اوی Natura
& Permutatione.

CANONES GENERALES.

I.

Literæ اوی Frequenter inter se com-
mutantur. sed in principio dictionis ;
itemque in medio , & fine , post Gjez-
mam, constanter manent.

II.

Literæ اوی vocalibus destitutæ, post
vocales heterogeneas, ijs fiunt homo-
geneæ, ut

فؤی

نُؤيٌّ	pro	نَأيٌ
بِئْسٌ		بَأْمٌ
نَأْمٌ		نَوْمٌ
مِبْعَادٌ		مِمْعَادٌ
دَأْمٌ		دَيْسٌ
مُوقِنٌ		مُبْقِنٌ

EXCEPTIO.

ي post Fatham non raro manent;
& diphthongescunt, adscripta Gjezma; aut
quiescunt instar I, sine Gjezma, ut

يَوْمٌ	Iaumon.	رَمَبَهْ	Ramaho.
لَيْلٌ	Lcilon.	غَزَوَةٌ	Gazaton.

III.

Literæ اوی quiescentes, sequente
Gjezma, excidunt, ut

بَخْفٌ	pro	بَخَافٌ
يَقْمِنُ		يَقُومُ
بَسْرٌ		بَسَبَرٌ

A N N O T A T I O.

*Elif unionis non fit quiescens, nec huic
regulae subiicitur, ut فَانْصُرْ .*

C A N O N E S S P E C I A L E S.

E L I F.

I.

Elif in medio dictionis mobile per
Damma, in و; per Kesram, in ي
mutatur, ut

أَوْبَ	pro	أَبْ
رُسْبَلَ		سَبَلَ

Etiam post Elif quiescens, ut

قَائِلٌ

قَائِلُ } قَائِلُ
 مَسَاءَةُ } pro مَسَاءَةُ

II.

Elif in medió dictionis mobile per Fatham, post Damma, in و; post Kefram, in ي mutatur, ut

دَأْبٌ } دَأْبٌ
 فِيَّةٌ } pro فِيَّةٌ

III.

Elif in fine dictionis, post Damma, in و; post Kefram, in ي mutatur, ut

دُنُوْجٌ } دُنُوْجٌ
 خَاطِيْهٌ } pro خَاطِيْهٌ

IV.

Elif in fine dictionis post Fatham, mo-
BILE

bile per Damma, in ي; per Kefram, in ي mutatur, ut

تَفْتَنُو	}	تَفْتَنًا
سَنَعِي		سَنَا

pro

V.

Elif quiescens post Elif Fathatum excidit, Fatha perpendiculariter picta, vel adscripta Medda, ut

أَمَنَ vel آمَنَ pro أَمْنَ.

VI.

Elif quiescens, sequente alio Elif quiescente, in ي Fathatum mutatur, ut

نَا اصْرُ	}	نَوَاصِرُ
نَوَاصِرُ		نَوَاصِرُ

pro

A N N O T A T I O I.

ي و ي ex Elif mobili descendentes HamZam perpetuo adscriptam habent. ي punctis non raro suis tunc destituitur. Mobile

bile autem Elif & illud est, quod, licet actu vocalem non habeat, radicale tamen est, eamque habere aptam, ut بِعْسٌ .

ANNOTATIO II.

Vocula inseparabiles ك ل و non censentur Elif in medium collocare, ut كَأْمٌ لَّاْبٌ : nisi in Particulis quibusdā, ut لَيَلَّا ، أَيْنَ .

CANONES WAW.

I.

و in medio dictionis mobile per Fatham, post Kesram, interdum in ي mutatur, ut

ثَوَاب } ثَبَاب } pro

II:

و in medio dictionis habens post se aliud و quiescens, saepe id expellit, ut

طَاؤْش

طَاؤُسْ } طَاؤُسْ
مَرْؤُسْ } pro مَرْؤُسْ

III.

و finale post Fatham nequit moveri,
sed abjecta sua vocali , & rejecto ad Fa-
tham Nun vocali, si quod adsit, quiescit,
in ي mutata , si sit tertia dictionis litera ;
aut in ي conversa , si quarta , aut ulte-
rior , ut

غَرَّا	{	غَرَّق
عَصَا	{	عَصْق
يُغَرَّبِي	pro {	يُغَرَّقِ
مُعْطَى	{	مُعْطَق

IV.

و finale post Damma, non fert Damma,
vel Kesram; sed jis abjectis, quiescit, ut

مَرْدِي } pro { مَرْدَق } & { مَرْدَق

Si adsit Nun vocale, id retrocedit, &
excidit, ut

أَنْلَىٰ { pro { أَنْلَىٰ } & { أَنْلَىٰ }

V.

ي finale post Kesram, in ي mutatur, ut

رَضِيَ { pro { رَضِيَ }

VI.

ي servile in fine dictionis, ne cam ter-
minet, adsciscit Elif otiosum, ut

فَصَرُوا { نَصَرُوا }

رَمَوْا { لَرَمَوْا }

CANONES IE.

I.

ي in medio dictionis, mobile per Fa-
tham, post Damma, interdum in ي mu-
tatur, ut

رَمْيَانُ { رَمْوَانُ }

in ي

I I.

ي in medio dictionis, habens post se
aliud ي quiescens, s̄epe id expellit, ut

مَرْبِيسُ } pro } مَرْبِيسُ }

I I I.

ي finale post Fatham nequit moveri
sed abjecta sua vocali, & rejecto ad Fa-
tham Nun vocali, si quod adsit, instar
Elif quiescit, ut

. أُوئِي أُوئِي أُوئِي } أُوئِي
فَتَّيٌ فَتَّيٌ فَتَّيٌ } رَفَنَيٌ

Si aliud ي præcedat, mutatur in I, ut

هَدَأَيَيٌ } pro } هَدَأَيَا

Excipiuntur مَرْبِيٌّ & يَحْبِيٌّ .

I V.

ي finale post Kesram, non fert Dam-
ma, vel Kesram; sed, jis abjectis, qui-
escit, ut

حَافِي

حَافِي & حَافِي } pro حَافِي

Si adsit Nun vocale, id retrocedit, &
excidit, ut ي

مَامِي & مَامِي } pro مَامِي

V.

ي finale post Damma, id in Kesram
mutat: ipsum non mutatur, ut

تَمَنِي } تَمَنِي
أَيْدِي } pro أَيْدِي

Etiam intercedente و : quod in
vertitur, ut ي

مَرْمُوي } pro مَرْمُوي

CANONES WAW & IE.

I.

ي & و mobiles, ante ي & و quiet-
scientes excidunt, vocali sua abjecta; si
præce-

præcedat Fatha; (cū qua quiescens diphthongescit,) aut rejecta, in locum præcedentis vocalis, si ea sit Damma vel Kefra,
ut

رَمْوَا	{	رَمَيْوَا
تُغْزِيْنَ	{	تُغْزِيْنَ
أُغْزِيْب	{ pro }	أُغْزِيْب
غَانِرْوَنَ	{	غَانِرْوَنَ
يَهْمُونَ	{	يَهْمُونَ

II.

ي & و mobiles, ante literam mobilem, post Fatham, sëpe in Elif quiescens mutantur, ut

قَامَ	{	قَوَمَ
سَاهَ	{	سَيَهَ

III.

ي & و ita concurrentibus, ut prior
voca-

vocalem non habeat, mutatur in ي و in duoque ي per Tesdid coalescunt, ut

أَيْوَامُ { أَيَّامٌ pro }

IV.

ي و ي finales, post Elif servile, in Hamzam mutantur, ut

هَدَى ي { هَدَى ي pro }
سَمَاءُ { سَمَاءُ }

OBSERVATIO I.

Cum in hisce Canonibus, literæ أَو ي vocali alicui postpositæ dicuntur, immediata intelligitur postpositio, non intercedente scilicet Gjezma ꝑit litera quiescente expressa, vel latente in Tesdid: ut fit in

سُطْنَقْ

سُطْنِي

عَدْقَقْ

عَدْقِي

إِتْبَيْ

præcedat Fatha; (cū qua quiescens diphthongescit,) aut rejecta, in locum præcedentis vocalis, si ea sit Damma vel Kefra,
ut

رَمْوَا	{	رَمَيْوَا
تُغْزِيَنَ	{	تُغْزِيَنَ
أُعْزِيَ	{ pro }	أَغْزِيَ
غَازِرَونَ	{	غَانِرَوْنَ
بَيْرَمُونَ	{	بَيْرَمِيُونَ

II.

ي & و mobiles, ante literam mobilem, post Fatham, s̄epe in Elif quiescens mutantur, *ut*

قَامَ	{	قَوَمَ
سَيَرَ	{	سَارَ

III.

ي & و ita concurrentibus, ut prior
voca-

vocalem non habeat, mutatur in ي و in duoque ي per Tesdid coalescunt, ut

أَيْوَامُ وَ أَيَّامُ pro { أَيْمَانُ

I V.

ي و ي finales, post Elif servile, in Hamzam mutantur, ut

مِنْ أَيْمَانُ pro مِنْ سَمَاءُ

OBSERVATIO I.

Cum in hisce Canonibus, literæ أَوْي vocali alicui postpositæ dicuntur, immediata intelligitur postpositio, non intercedente scilicet Gjezma ꝑut litera quiescente expressa, vel latente in Tesdid: ut fit in

سُطْقٌ

سُطْقٌ

عَدْقٌ

عَدْقٌ

إِتْيٌ

إِتْيٌ	إِتْيٌ
رَكِيْ	رَكِيْ
مَهْبِيْ	مَهْبِيْ

O R S E R V A T I O . II.

*Affixa censentur Elif in medium collo-
care, non ي و ي, ut*

مَاءٌ	مَاءُهُ	non	مَاءُهُ
مَاءٌ	مَاءِهِ		مَاءِهِ
رَمَيْ	رَمَبَهُ		رَمَيْهُ
غَزَا	غَزَاهُ		غَزَوَهُ

FINIS CANONVM.

LIBER


 LIBER SECUNDVS
 DE
 VERBO.

C A. P. I.

De Verbo in genere.

RI M A Verbi vox, seu thema ab Arabibus vocatur *Radix*: & hinc literæ ejus, *Radicales*; sicuti ex quæ accedunt ad formationem Coujugationis, Temporis, Personæ, Numeri, Generis, & Nominis, quales sunt septem

بَنْسَمْنُوا *pinguefient*; vel ad Consignificationem, quales insuper hę quatuor **بَغْلَى** *in navi*, Serviles appellantur.

Est autem Radix tertia Præteriti Persona singularis Masculina, que literis nequit constare paucioribus quam tribus

C bus

bus, ut نَصَرْ juvit, مَنْ extendit; nec pluribus quam quatuor, ut قَطَرْ volvit, غُرْغَرْ fefellit.

Consideranda autem in Verbo sunt sex, 1. Qualitas, 2. Conjugatio, 3. Tempus, 4. Numerus, 5. Persona, 6. Genus.

I. Qualitate Verbum aliud est Samum, seu Perfectum, quod scilicet perfectam conjugandi rationem sequitur; qualia omnia illa sunt quæ nec secundam tertiæ similem habent, nec aliquam literarum أُويْ radicalē: vel Dubile seu Imperfectum, quod ab ea ratione nonnihil declinat; qualia sunt reliqua fere omnia.

II. Conjugatio genus significatio-
nis Activum aut Passivum continet.
Deducuntur autem trilitera per tre-
decim Conjugationes; in quibus ob-
servanda sunt Character, & Signifi-
catio.

Prima nuda & simplex est, omniq[ue] charactere destituta: ut

١ نَصَرٌ

Reliq[ue] certis literis characteristicis affectæ, & in tres classes divisæ, quarum prima continet formata à radice adjectione unius, secunda duarum, tertia trium literarum, hoc modo

٢ نَصَرٌ ١٠ إِسْتَنْصَرٌ ٥ تَنَصَّرٌ

٣ فَاصَرٌ ١١ إِنْصَارٌ ٦ تَنَاصَرٌ

٤ أَنْصَرٌ ١٢ إِنْصُوصَرٌ ٧ إِنْصَرٌ

٨ إِنْتَصَرٌ ١٣ إِنْصُورٌ

٩ إِنْصَرَّ

Vbi quæcunque literæ accedunt ad
١٠ نَصَرٌ characteristicæ vice funguntur.

In septima Conjugatione Nun characteristicum primæ radicali, quia ea in hoc Verbo Nun quoque est per Tesdid inseritur: alias separatim pingitur.

ضَطَّطَظَ

ت pro
chara-
cteristi-
co usur-
patur

دَنْهُ

إِضْطَرَبَ ط

أَنْدَلَقَ د

In octa-
va Con-
jugatio-
ne cum
primaria-
dicalis
est

ت , ipsa per Tesdid ت characteristico inseritur, ut اِتَّبَعَ .

أَوْيَ ش vel euphonie cau-
sa in ت mutatur , & eodem
modo quo ت radicale cum se-
quente coalescit , ut اِتَّبَتْ
أَوْتَجَرَ pro اِتَّبَتْ

Significationem autem habent Ver-
ba in Conjugatione prima simplicem ,
& activam , quam à prima sua origine
possident , eamq; vel intransitivam , ut

حَزِنَ tristis fuit , vel transitivam , ut
ضَرَبَ verberavit. in reliquis inten-
tione

tam, seu auctam, vel alio modo mutatam: etsi & in ijs primitivam significacionem habere possint, ea maxime quæ in prima Conjugatione sunt inusitata.

Secunda autem & quarta ex intransitivis plerumque formant transitiva, & ex transitivis transitiva in secundum.

Tertia significat actionem in id à quo similis actio recipitur.

Sexta cooperationem denotat, ut Latinorum composita per *con.*

Quinta, septima, & octava formant absoluta & passiva.

Nona & undecima formant absoluta colorum, & deformitatum.

Decima petitionem, & confessio-
nem designat.

Duae ultimæ rarissimæ sunt, & sim-
plicem significationem retinent, aut
non nihil intendunt.

Non raro tamen Conjugationes de-
rivativæ aliter accipiuntur, quod usu
discendum est, & ex dictionarijs. sicuti
& in quibus Conjugationibus quod-
que Verbum sit usitatum: non enim

quælibet radix in qualibet Conjugatione occurrit: multæ in una solum Conjugatione usurpantur, multæ in pluribus, nulla in omnibus.

Quadrilitera autem quatuor solum Conjugationes agnoscunt quarum prima prime, secunda quintæ, tertia septimæ, & quarta nonæ triliterorum respondet

³ قَمَطْرٌ ¹ اِقْنَاطْرٌ

² تَقَمَطْرٌ ⁴ اِتَقْنَاطْرٌ

Est autem cujusque Conjugationis forma duplex, Activa & Passiva, quarum eadem est ratio quæ in alijs linguis: sed Verba intransitiva cujuscunque sint Conjugationis, convenienter naturæ suæ, Passivam non agnoscent.

III. In Conjugatione quinq; sunt partes, quæ Tempora & Modi vulgo dicuntur, 1. Præteritum, 2. Futurum, 3. Imperativus, 4. Participium, 5. Infinitivus. In quibus tria consideranda sunt, 1. Significatio, 2. literæ serviles, 3. Vocales literarum radicalium.

Signi-

Significationem quod attinet,

1. Præteritum exponitur Præterito perfecto, & interdum imperficio, aut plusquam perfecto Indicativi modi

2. Futurum pro Præsente & Futuro Indicativi nostri usurpatur. ad Futurum autem restringitur præmisso سَرْفَ vel præfixo مَ. quin & pro Præterito venit, cum habet ante se كَ non, aut كَ nondum.

Vtique autem hoc tempore, Præsens, Præteritum, & Futurum Optativi, & Subjunctivi quoque exprimuntur, pro ratione Particularum præpositarum.

3. Imperativus respondet nostro Imperativo, sed usurpatur solum affirmativè. Negativus exprimitur Futuro, præposito كَ id est, ne.

4. Participium respondet nostro. at quia omissione temporis sæpe fit Nom., Futurum sæpe pro eo usurpatur,

ita ut Pr̄eterito sine copula postponatur, ut جَاؤُوا يَكُونَ *venerunt flent,*
id est, *venerunt flentes.*

5. Infinitivus Nomi ni Verbali potius nostro, quam Infinitivo respondet: & Verbo suo, augendę significationis gratia, non raro additur.

Literæ serviles, & Vocales literarum radicalium manifestæ fient in paradigmate.

IV. Numeri in Tempore (excepto Infinitivo) tres sunt, Singularis, Dualis, & Pluralis.

V. In Numero tres sunt Personæ; quarum tertia secundam præcedit, secunda primam: sed hac ultima dualis destituitur.

VI. In Persona duplex est Genus, Masculinum & Fœmininum: quorum quodque suam habet terminatōrem: sed in Singulari & Plurali, prima; in Duali, secunda communis est Generis.

C A P. II.

De prima Conjugatione.

COnjugatio prima triliteri perfecti,
est hujusmodi.

P R A E T E R I T V M.

1

2

3

Perf.

نَصَرَتْ	نَصَرَتْ	نَصَرَتْ	Masc.
	نَصَرَتْ		
نَصَرَتْ	نَصَرَتْ	نَصَرَتْ	Sing.
	نَصَرَتْ		

2 3

نَصَرَتْمَا	نَصَرَتْمَا	نَصَرَتْمَا	Masc.
	نَصَرَتْمَا		
نَصَرَتْنَا	نَصَرَتْنَا	نَصَرَتْنَا	Dual.
	نَصَرَتْنَا		

1 2 3

نَصَرُوا	نَصَرُوا	نَصَرُوا	Masc.
	نَصَرُوا		
نَصَرْتُنَّ	نَصَرْتُنَّ	نَصَرْتُنَّ	Plur.
	نَصَرْتُنَّ		

F V T V-

F V T V R V M.

1	2	3	Pers.	
			يَنْصُرُ	Masc. Sing. Com.
			تَنْصُرُ	
			أَنْصُرُ	
			تَنْصُرٌ	Fœm.
			يَنْصُرِينَ	

2	3		Masc.
		يَنْصُرَانِ	Dual. Com.
		تَنْصُرَانِ	
		تَنْصُرَانِ	Fœm.

1	2	3		Masc.
			يَنْصُرُونَ	Plur. Com.
			تَنْصُرُونَ	
			فَنْصُرَ	
			يَنْصُرَنَ	Fœm.
			تَنْصُرَنَ	

I M P E R A T I V U S.

Plur. Dual. Sing.

2 2 2

أَنْصُرُوا	أَنْصُرَا	أَنْصُرْ	Masc.
أَنْصُرْ			Com.
أَنْصُرِي			Fœm.

PARTICIPIVM.

Plur.

Dual.

Sing.

فَاصِرُونَ	فَاصِرَانِ	فَاصِرٌ
فَاصِرَاتٍ	فَاصِرَاتٍ	فَاصِرَةٌ

INFINITIVS.

فَصَرَا

De Praterito.

Media radicalis interdum habet Kesram, ut علم scivit, interdum Damma, sed in intransitivis tantum, ut حُسْنٌ bonus fuit. Atque ea varietas in uno etiam eodemque Verbo non raro observatur.

De Futuro.

Formatur Futurum adscitis literis أَتَيْنَ in principio, & يُونَّا in fine.

Mediæ

Medio radicalis vocalis pro ratione medię in Præteriti varia est.

Si in Præterito est Damma, id hic manet, ut حَسْنَ بِحَسْنٍ *bonus fuit.*

Si Kefra, id in Fatham mutatur, ut عَلِمَ يَعْلَمْ *scivit.*

Si Fatha, id convertitur vel in Damma, ut كَتَبَ يَكْتُبْ *scripsit*, vel in Kesrā, ut ضَرَبَ يَضْرِبْ *verberavit*: nisi media vel ultima radicis sit gutturalis; tunc enim plerumque manet, ut شَغَلَ يَشْغُلْ *laboravit*, مَنَحَ يَمْنَحْ *donavit.*

Terminatio Futuri variatur Apocope, Antithesi, & Paragoge.

Apocope Gjezmat Futurum, id est, tollit Damma finale, & Nun in fine serviens, præter id quod format fœminina pluralis, ut hæc sit Futuri forma

يَنْصُرْ

يَنْصُرْ تَنْصُرْ أَنْصُرْ
تَنْصُرْ تَنْصُرِي sing.

يَنْصُرَا تَنْصُرَا^{Dual.}
تَنْصُرَا

يَنْصُرُوا تَنْصُرُوا فَنْصُرْ
يَنْصُرَقْ تَنْصُرَنْ Plur.

In Plurali Masculino abjecto adsumitur lotiosum, juxta Canonem sextum Wavv.

Accidit autem Futuro hęc apocope ob influentiam Particularum quarundam ei prępositorum, scilicet

نَمْ non. نَلْ ne.

نَلَّا nondum. ل Imperativum.

Nec non sequentium vocularum, sed ea lege, ut aliud Verbum in eodem oratio-

orationis contextu , tanquam retributivum sequatur, ut, si studeas amabo te.
quidquid facis faciam.

{ إِنْ } إِنْ	سِيْ	{ حَبْثَمَا } حَبْثَمَا
{ مَنْ } مَنْ	سِيْ	{ أَيْنَ } أَيْنَ
{ أَيْ } أَيْ	سِيْ	{ أَنِّي } أَنِّي
{ مَا } مَا	سِيْ	{ مَتَّنِي } مَتَّنِي
{ كَبِّفْ } كَبِّفْ	سِيْ	{ أَيَّانَ } أَيَّانَ
{ كَبِّفَمَا } كَبِّفَمَا	سِيْ	{ إِنْ مَا } إِنْ مَا
{ مَهْمَا } مهْمَا	سِيْ	{ إِذَا } إِذَا
		in Poesi

Ac tunc si utrumque Futurum est,
in utruimq; influunt. si prius tantum ,
in illud. si posterius, liber est influxus,
ut مَا تَصْنَعْ أَصْنَعْ quidquid facis faciam,
مَا تَصْنَعْ صَنَعْ quidquid facies feci,
مَا صَنَعْتَ أَصْنَعْ وَأَصْنَعْ quidquid fecisti
facio.

Sic

Sic post Imperativū, Futurum quoque Gjezmatur, propter inclusum ﴿أَنْ﴾
 si, ut أَنْصُرْنِي أَنْصُرْكَ adjura me, adjuvabot, id est, si adjuves me, adjuvabot.

Antithesis natsabat Futurum, id est mutat Damma ejus finale in Fatha & Nun in fine serviens eodem modo tollitur, ut hæc ejus sit forma.

{ يَنْصُرَ تَنْصُرَ أَنْصُرَ } sing.
 { تَنْصُرَ تَنْصِيرِي }

{ يَنْصُرَا تَنْصُرَا } Dual.
 { تَنْصُرَا }

{ يَنْصُرُوا تَنْصُرُوا نَنْصُرَ } Plur.
 { يَنْصُرُنَّ تَنْصُرُنَّ }

Inducit eam similiter influxus particularum quæ sunt

{ لَنْ	{ نَهْرَانْ	{ نَهْرَانْ	{ لَمْ	{ لَمْ
{ لَيْلَانْ	{ كَبْلَانْ	{ كَبْلَانْ	{ لَيْلَانْ	{ لَكَبْلَانْ
{ لَيْلَانْ	{ حَتَّانْ	{ حَتَّانْ	{ لَيْلَانْ	{ حَتَّانْ
{ لَيْلَانْ	{ أَفْ	{ أَفْ	{ لَيْلَانْ	{ أَفْ
{ لَيْلَانْ	{ ut non, ne.	{ ut non, ne.	{ donec : ut.	{ donec : ut.

Item ف , cum præponitur Futuro dependenti a præcedente enuntiationis parte includente imperium, petitionem, optationem, interrogationem aut negationem ; adeoque causalis potius, quam copulativa Conjunction est, ut اُنْصُرْنِي فَأَنْصُرْكَ adjuva me, & adjuvabo te, ne verbera Zeidum & irascetur, id est, ne

أَيْنَ بِبُنْكَ فَأَنْزُورَكَ
ne irascatur, ubi domus tua & in visam te.

Et ق, cum significat & simul, ac Futuro eodem modo a præcedente enuntiationis parte dependenti preponitur, ut لَا تَأْكُلْ أَلْسَمَكَ وَتَشْرَبَ الْلَّبَدَجَ
ne ede piscem & simul bibe lac.

Et interdum quoque إِنْ أَنْ ز vel benè, agè.

Paragoge adiicit Futuro Nun phathatum cum Tesdid, hoc modo

{ يَنْصُرَنَّ تَنْصُرَنَّ أَنْصَرَنَّ } Sing.
{ تَنْصُرَنَّ تَنْصُرَنَّ }

{ يَنْصُرَانَ تَنْصُرَانَ } Dual.
{ تَنْصُرَانَ }

{ يَنْصُرُونَ تَنْصُرُونَ فَنْصُرُونَ } Plur.
{ يَنْصُرَنَا تَنْصُرَنَا }

D

Aut

AA

Aut Gjezmatum sine Tesdid ; sed in singulari solum , ac Plurali Masculino & communi : in hunc modum,

يَنْصُرُنَّ تَنْصُرُنَّ أَنْصُرُنَّ }
تَنْصُرُنَّ قَنْصُرُنَّ } Sing.

يَنْصُرُنَّ تَنْصُرُنَّ }
تَنْصُرُنَّ } Plur.

Illud Nun Paragogicum grave, hoc leve vocatur.

Vides autem ut ante Nun , Damma tertiae radicalis in Fatham mutetur ; itemque و & ي serviles in fine excidunt ; & in plurali fœminino l inservatur , ne tria Nun concurrant .

Adhibetur autem fere solum hæc paragoge cum Futurum rem futuram quodammodo petit ; ut fit interrogando , imperando , vel optando . Et cum præcedit juramentum .

De Imperativo.

IMPERATIVVS formatur præposito Elif unionis cum Kesra : ut
 مَعْلُومٌ scito, مُضْرِبٌ verbera ; nisi penultimæ vocalis, quæ talis semper est
 qualis in Futuro, sit Damma : tunc
 enim & Elif Damma habet; ut نَصْرٌ
 juva. Excidit autem interdum Imperativum post و & ف. Formationi
 Generum & Numerorum hic inserviunt literæ يُونَّا, ut in Futuro,
 cuius Nun paragogicum hic locum
 quoque habet.

Secundam autem personam tantum agnoscit Imperativus : reliquæ per Futurum Gjezmatum exprimuntur, præfixo J cum Kesra : ut يَنْصُرْ adjuvet,
 يَنْصُرْ adjuvemus, quod & secundat interdū contingit : ut يَنْصُرْ adjuva.

Sed excidit Kesra literæ ل cum prefigitur وَلَيْنَصْرٌ & فَلَيْنَصْرٌ vel ف ; ut وَلَيْنَصْرٌ adjuvet.

De Participio.

HVIS prima radicalis habet Phatha, in quo Elif quiescit ; secunda Kesra' ; vltima Damma nuniatum , ut in Nominibus , quorum more etiam fœmininum, & numeros format.

De Infinitivo.

VERBORVM transitivorum Infinitivus regularis est ضَرَبَ ut نَصْرًا

فَهِمَ قَهْمًا ضَرْبًا verberando verberavit, intelligendo intellexit: Intransitivorum autem , si media radicalis in Præterito habet Phatha, قَعَدَ قُعُودًا ut نَصُورًا

سَهَلَ سُهُولَةً ut نُصُورَةً sedit; si Dāma, حَزَنَ حَزَنَالَةً ut نَصَارَةً

facilis fuit, vel حَسَنَ حَسَنَالَةً ut نَصَارَةً

aban-

فَرِحَ فَرَحًا فَرَحًا فَرَحًا فَرَحًا فَرَحًا
 abundavit; si kesra, نَصَرًا; ut نَصَرًا gavisus est. Sed innumera excipiuntur
 quæ aliter Infinitivum formant. Ad-
 duntque Grammatici hisce quinque
 formis alias 28, ut 33 sint in univer-
 sum.

Paradigma Passivi.

PRAETERITVM.

1

2

3

Pers.

نَصَرَتْ	نَصَرَتْ	نَصَرَتْ	نَصَرَتْ	نَصَرَتْ	Masc.
					Sing. Com.
					Fœm.

نَصَرَتْ	نَصَرَتْ	نَصَرَتْ	نَصَرَتْ	نَصَرَتْ	Masc.
					Dual. Com.
					Fœm.

نَصَرُوا	نَصَرَتْمُ	نَصَرَنَا	نَصَرَنَّ	نَصَرَنَّ	Masc.
					Plur. Com.
					Fœm.

F U T U R U M.

يُنْصَرُ	تُنْصَرُ	أُنْصَرٌ	Masc.
			Sing. Com.
			Fœm.
يُنْصَرَانِ	تُنْصَرَانِ	أُنْصَرَانِ	Masc.
			Dual Com.
			Fœm.
يُنْصَرُونَ	تُنْصَرُونَ	أُنْصَرُونَ	Masc.
			Plur. Com.
			Fœm.

P A R T I C I P I V M.

Plur. Dual. Sing.

مَنْصُورٌ	مَنْصُورَانِ	مَنْصُورُونَ	Mas.
مَنْصُورَةٌ	مَنْصُورَاتٍ	مَنْصُورَاتٍ	Fœ.

Præteritum & Futurum vocalibus tan-tum ab activis differunt: habetque Præteriti prima perpetuo Damma, & se-cunda Kesra. Futuri اذپن similiter

Dam-

Damma, & secunda radicis Fatha. in reliquis cum Activo conveniunt.

Participium initio assumit & cum Fatha, & ο quiescens post Damma ante ultimam. Sunt & participia quedam formæ نصْرٌ & فَصِيرٌ quemodo Active modo Passive accipiuntur.

Imperativus hic nullus est; sed pro eo venit Futurum cum Imperativo Gjezmente aut لیْتَصْرُ adjuvetur.

C A P. III.

De quadrilateris, & Conjugationibus derivativis primæ classis.

QVADRILITERA, & Verba derivativa primæ classis eodem fere modo flectuntur: & in eo solum a præcedenti differunt, quod,

I. Penultima radicalis in Activi præterito perpetuo Phatha, in Futuro vero Kesra habeat: أقْبَلَ autem non minus in Activo quā in Passivo Damma affi-

ciantur: ut يَدْخُرْجَ volvit, دَخْرَجَ fregit, يُكْسِرُ volutus est, يَدْخُرْجَ فُرِحَ exhilaratus fuit,
يُفْرَحَ.

2 Imperativus formatur à Futuro, sola abjectione أَتِبْنَ & ultimæ vocalis: ut كَسِرْ frangē.

3 Participium utrumque à suo formatur Futuro, & pro أَتِبْنَ posito, & Nunnata vocali ultima, ut مَدْخُرْجَ volvens, مَكْسِرْ frangens: & in Passivo مَدْخُرْجَ volutus, مُفْرَحَ exhilaratus.

4 Infinitivos habent speciales scilicet, قَهْطَارَ قِهْطَارًا قَهْطَارَ قَهْطَارًا

فَصَرَ فَصَرَ

تَنْصِيرًا نَصَرَ

مُنَاصَرَةً نَاصَرَ

إِنْصَارًا أَنْصَرَ

أَفْعَلَ accendentibus أَتَبْنَ abiicit

1, secundum regūlam. (I initiale formans Verba derivativa, characteristica temporis præfixa, cum sua vocali abii-

citur.) ut يَأْنْصَرُ pro يُنْصِرُ , ab

أَتَبْنُ : unde in Imperat. ubi recedunt , Elif cum vocali sua redit :

ut أَنْصَرُ ; ubi non est pūtandum formare Imperativum , & unionis esse.

فَاعَلَ 6 mutat l in o in Præterito

Passivo, ut فُاصِرٌ pro نُوصرٌ : juxta secundum Canonem generali.

Quæ omnia initialibus Paradigma-tis

tis vocibus breviter hoc modo visum
est proponere.

A C T I V V M.

Infin. *Imp.* *Fut.* *Præt.*

قَمْطَرَ	يُقَمْطِرُ	قَمْطَرَ	قِمْطَارًا
٢ نَصَرَ	يُنَصِّرُ	فَصَرَ	تَنْصِيرًا
٣ نَاصَرَ	يُنَاصِرُ	نَاصَرَ	مُنَاصِرَةً
٤ أَنْصَرَ	يُنَصِّرُ	أَنْصَرَ	إِنْصَارًا

P A S S I V V M.

Fut. *Præt.*

يُقَمْطَرُ	قَمْطَرَ
٢ فَصَرَ	يُنَصِّرَ
٣ فُوَصَرَ	يُنَاصِرَ
٤ أَنْصَرَ	يُنَصِّرَ

De reliquis derivativis.

IN reliquis Conjugationibus derivativis Activi Præteriti penultima semper quoque Fatha habet.

Futurum autem sit a Præterito, prefixis أَقْبَلْ cum Fatha, Elif initiali, si quod sit, cadente, secundum regulam Paginæ 57; & Fatha ultimo in regulare Damma mutato, penultimo autem in Kesra, præterquam in قَنْصُرَ

& تَنَاصَرَ, quæ id retinent: ut

جَمِيعَ congregatus est,

عَسْتَعْمَلَ usurpavit.

فَكَسَرَ fractus est.

تَبَاعَدَ recedit.

Imperativus fit sicut in quadriliteris:

ut فَكَسَرَ frangetur, فَكَسَرَ frangi-

tor,

tor, I abjecto, si quod est, redeunte,
cum Kesra, يَسْتَعِمِلُ usurpabit, اِسْتَعِمِلُ usurpa.

Participium assumit & cum Damma,
& penultimam vocalēm Kesra perpe-
tuo habet: ut مُسْتَعِمِلُ usurpans, مُتَبَا عِدْ recedens.

Infinitivus autem cuiusque Conju-
gationis mox patebit.

Passivum nona & undecima non
agnoscunt: reliquæ formant

Præteritum ab Activo, primis dua-
bus vocalibus in Damma mutatis, &
penultima in Kesra, ut قَنْصَرْ تُنْصِرْ.

Futurum quoque à Futuro activo,
Phatha literarum أَتَيْنَ in Damma, &
Kesra penultimo in Phatha converso:
ut يَسْتَنْصِرْ, يَسْتَنْصِرْ.

Participium autem à Futuro, & pro-
posito, ut أَتَيْنَ يَسْتَنْصِرْ.

Itaque

Itaque hujusmodi est Paradigma.

ACTIVVM.

Infin.

Imp.

Fut.

Præt.

۱ تَنَصَّرَ يَتَنَصَّرُ تَنَصَّرْ تَنَاصِرًا

۲ تَنَاصَرَ يَتَنَاصَرُ تَنَاصَرْ تَنَاصِرًا

۳ اِنْصَرَ يَنْصِرُ اِنْصِرْ اِنْصَارًا

۴ اِنْصَرَ يَنْتَصِرُ اِنْتَصِرْ اِنْتِصَارًا

۵ اِنْصَرَ يَنْصَرَ اِنْصَرْ اِنْصَارًا

۶ اِسْتَنْصَرَ يَسْتَنْصِرُ اِسْتَنْصِرْ اِسْتِنْصَارًا

۷ اِنْصَارَ يَنْصَارَ اِنْصَارْ اِنْصِبَارًا

۸ اِنْصُوْصَرَ يَنْصُوْصَرُ اِنْصُوْصَرْ اِنْصِبُصَا

۹ اِنْصَوَرَ يَنْصَوَرُ اِنْصَوَرْ اِنْصِبَوَارًا

P A S S I V V M.

Fut.

Præt.

يُتَنَصَّرُ

تَنْصِيرٌ ۚ ۖ

يُتَنَاصَّرُ

لُنْوِصَرٌ ۖ ۖ

يُتَنَصَّرُ

أَنْصِرٌ ۖ ۖ

يُتَنَصَّرُ

أَنْتَنْصِرٌ ۖ ۖ

يُسْتَنَصَّرُ

أَسْتَنْصِرٌ ۖ ۖ

يُنَصُّوصَرُ

أَنْصُوصِرٌ ۖ ۖ

يُنَصُّورُ

أَنْصُورٌ ۖ ۖ

Et sic quoque quadrilitera.

A C T I V V M.

Infin.

Imp.

Fut.

Præt.

تَقْمَطَرَ يَتَقْمَطُرُ تَقْمَطَرَ تَقْمَطَرًا

إِقْمَطَرَ يَقْمَطُرُ إِقْمَطَرَ إِقْمَطَرًا

إِقْمَطَرَ يَقْمَطُرُ إِقْمَطَرَ إِقْمَطَرًا

P A S S I-

P A S S I V V M.

Fut.

Præt.

يُتَقْمِطَرُ

تُقْمِطَرُ

يُقْمِنَطَرُ

أَقْمِنَطَرُ

يُقْمَطَرُ

أَقْمَطَرُ

C A P. V.

De Verbo surdo, seu geminante secundam radicalem.

HA C T E N V S de Verbo Perfecto :
Imperfectum est triplex,

- 1 Surdum.
- 2 Hamzatum.
- 3 Quiescens.

Surdum est quod secundam radicalem habet tertiam similem, ut مَدَدَ .

Ejus anomalia in hoc consistit, quod prior similiūm posteriori vocalem habenti per Tesdid inseratur, propria vocali vel abjecta, si præcedens vocalem habeat,

habeat, ut مُدَدْ pro مُدَدْ ; vel ad præcedentem rejecta, si ea Gjezmam posse deat, ut مُدَدْ pro بِيْمَدْ . Itaque hujusmodi est ejus Conjugatio.

P R A E T E R I T U M.

I 2 . 3

مَدَدْتَ	مَدَدْتَ	مَدَدْ	Masc.
			Sing.
			Com.

مَدَدْتُ			Fœm.
			Sing.
			Com.

2 . 3

مَدَدْتُمَا			Masc.
			Dual.
			Com.

مَدَدْتُنَا			Fœm.
			Sing.
			Com.

I 2 3

مَدَدْوا			Masc.
			Plur.
			Com.

مَدَدْنَ			Fœm.
			Sing.
			Com.

F V T V -

F V T V R V M.

أَمْدَنْ	يَمِدَّ تَمِدَّ	Sing.	Masc.
	تَمِدَّ يَمِدَّ		Com.
	تَمِدَّ يَمِدَّينَ		Fœm.

يَمِدَّاينَ	يَمِدَّاينَ تَمِدَّاينَ	Dual.	Masc.
	تَمِدَّاينَ		Com.
	تَمِدَّاينَ		Fœm.

يَمِدَّوْنَ	يَمِدَّوْنَ تَمِدَّوْنَ	Plur.	Masc.
	تَمِدَّوْنَ		Com.
	تَمِدَّوْنَ		Fœm.

I M P E R A T I V V S.

Plur. Dual. Sing. . .

مُدَّوا	مُدَّا	مُدَّيْ	Masc.
			Com.
			Fœm.

P A R T I C I P I V M.

Plur. *Dual.* *Sing.*

مَادُونٌ	مَادَانٍ	مَادٌ	Masc.
مَادَاتٌ	مَادَتَانٍ	مَادَةٌ	Fœm.

De Præterito.

SI MILIS ratio est eorum quorum media radicalis habet Daimma vel Kesra, ut مَسَّ tetigit, pro مَسِّستَ tetigisti, &c.

De Futuro.

SI c cum penultiima radicalis habet Fatha vel Kesra, ut

يَعْضُ	يَعْضُ	mordebit.
يَغْرِبُ	يَغْرِبُ	fugiet.

Cum ultima Gjezmanda est, nequit fieri contractio, ut لَمْ يَمْدُدْ vel ut ea fieri

fieri possit, pro Gjezma ponitur Fatha
vel Kesra, ut يَمِدَّ vel يَمِدْ لَمْ يَمِدْ.

De Imperativo.

أَمْدَدْنَ & أَمْدَدْنَ regularia sunt,
propter Gjezma ultimæ : sed أَمْدَدْ
ut contrahatur, Fatha vel Kesra quoq;
interdum recipit, fitq; مُدْ vel مُدْ ex-
cidente | Imperativo, ut in reliquis,
juxta Regulam de Elif unionis, pag. 16.

Eadem omnino est ratio Passivi : ut

مُدْ	}	مُدِيدْ
مُدْ		يَمِدْ
يَمِدْ	}	يَمِدَّ
يَمِدَّ		مُدَدْ

Sed Participium, ob insertum و, regu-
lare est, مُدَدْنَ.

Et sic quoque Conjugationes deriva-
tivæ.

P R A E . T.

أَمْدَّ	pro	أَمْدَدَ
إِنْمَدَّ		إِنْمَدَدَ
إِسْتَمَدَّ		إِسْتَمَدَدَ

F V T V R V M.

يُمِدَّ	pro	يُمِدِّدَ
يَنْمِدَّ		يَنْمَدِدَ
يَسْتَمِدَّ		يَسْتَمِدِدَ

Et sic ceteræ; exceptis iis quæ Tesdid habent: ex enim perfecte flectuntur, ut

مَدَّدَ	مَدَدَتْ	مَدَّدَ
مَدَّدَتْ	مَدَدَتْ	مَدَّدَتْ
قَمَدَدَ	قَمَدَدَتْ	قَمَدَدَ
قَمَدَدَتْ	قَمَدَدَتْ	قَمَدَدَتْ

O B S E R-

OBSERVATIO.

Observandum autem est Verba perfecta trilitera nonē & undecimæ Conjugationis, & quadrilatera quartē: id est, quæ ultimam radicis afficiunt Tefid, eandem hanc rationem sequi: dicitur enim

IN PRAETERITO.

إِصْفَرَ	pro	إِصْفَرَرَ
إِصْفَارَ		إِصْفَارَرَ
إِقْمَطَرَ		إِقْمَطَرَرَ

IN FUTURO.

يَصْفَرُ	pro	يَصْفَرَرُ
يَصْفَارُ		يَصْفَارَرُ
يَقْمَطَرُ		يَقْمَطَرَرُ

Vnde cum secunda geminatorum requirit Gjezma, separatim utraque scri-

scribitur, ut **إِقْمَطَرْتَ** **إِقْمَطَرْتَ**, **إِصْفَرَتْ** **إِصْفَرَتْ**: & sic in Futuro Gjezmato, ac Imperativo: ubi tamen & contractio adhiberi potest, Fathatâ vel Kesratâ vocali ultimâ, quemadmodum de Surdis, dictum est.

C A P. V I.

De Verbo Hamzato.

V E R B V M Hamzatum est cuius radicalium aliqua est Hamza, seu Elif mobile; estque triplex

Ham-	zatum	Prima.	ut	أَشَرَّ maluit.
		Secunda.		
		Tertia.		هَنَّا rogavit.

Flegeturque eodem modo quo Verbum Perfectum, observatis solum Canonibus de Elif, itaque hujusmodi est flexio Hamzati prima.

ACTIVVM.

Præt. أَثَرَ.

Fut. يَأْثِرُ.

Imp. إِأْثِرٌ pro أَثَرٌ juxta Canon. 2.
generalem.

Part. إِأْثِرٌ pro أَثَرٌ juxta Canon. 5.
Elif.

Inf. أَثَرًا.

Cum Elif Imperativum Damma habet, mutatur Hamza juxta eundem Canon. 2. generalem in و, ut أَوْمَلْ
pro أَأْمَلْ. sed,

أَخَذَ accepit.	habent, ab- jecto Hamza	خَذَ
أَكَلَ edit.		كَلَ
أَمْسَى jussit.		مَسَّ

P A S S I V V M.

Præt. أَثَرَ .

Fut. يُؤْثِرُ } pro يَأْثِرُ } juxta Can.
z. gen.

Part. مَأْثُورٌ .

Et ita in cæteris Conjugationibus
Hamza ob Damma , vel Kesra , aut
aliud Hamza, mutatur , aut excidit, se-
cundum traditos Canones, ut

أَثَرَ } pro يَأْثِرُ } juxta Can. 5.
أَثَرَ } Elif.

يُؤْثِرُ } pro يَأْثِرُ } juxta Can. 2.
يُؤْثِرُ } Elif.

يُؤْثِرُ } pro يَأْثِرُ } juxta Canon. 2.
gen.

Hamza-

Hamzata mediâ vel ultimâ candem rationem sequuntur, ut

سَائِلُ سُئِلَ	سَاءِلُ سُيَالَ	سَاءِلُ سُيَالَ
	pro	juxta Can. 1. Elif.

هَانِي هُنِيَّ	هَانِأً هُنِيَّاً	هَانِي هُنِيَّاً
	pro	juxta Can. 3. Elif.

Reliqua omnia perfecta sunt.

C A P . VII.

De Verbo Simili.

HA C T E N V S de Verbo imperf-
ecto Surdo & Hamzato , sequitur
Quiescens , quod Radicalium aliquam
habet و vel ي: estque triplex,

1 Simile. 2 Concavū. 3 Defectivum.

Verbum simile est cuius prima Ra-

dicalis est و vel ي, ut وَجَدَ *invenit*,
بَيْسَرَ *alea lusit.*

Similis

Similis & anomalia in hoc consistit, quod & radicale excidat in Futuro Activo, & Imperativo, primæ Conjugationis, cum penultima habet Kesra (quod hic plerisque etiam illis continet, quorum secunda radicalis in Præt. Kesra habet) & in Infinitivo, cum est formæ نَصْرَةٌ ut

Infin. Imp. Fut. Præt.

عَدَّةٌ وَعَدَ يَعْدُ عِنْ عِنْ promisit.

مِقَةٌ مِقَبْ يَمِقْ مِقَةٌ amavit.

ubi	يَعْدُ	est pro	يَعْدُ
	عِنْ		أَيْعَدْ
	عَدَّةٌ		وَعَدَةٌ

Elif Imperativo etiam excidente; juxta regulam de Elif unionis supra traditam.

Eandem anomaliam sequuntur sex
Verba quorum penultima in Futuro
habet Fatha, scilicet,

وَضَعَ *posuit.* وَذَرَ *sivit.*

وَدَعَ *subjicit.* وَدَعَ *idem.*

وَقَعَ *cecidit.* وَسَعَ *amplus fuit.*

Simile يٰ mutat id in و cum Gjez-
mam habet post Damma, juxta Canon.
2. generalem, ut

يُبْسِرُ	}	بُهْسِرُ
مُبْسِرُ		

مُبْسِرُ	}	بُهْسِرُ
بُهْسِرُ		

pro

In cæteris Perfecta sunt.

C A P . VIII.

De Verbo Concavo.

V E R B U M Concavum est cuius me-
dia Radicalis est و vel يٰ, ut
قول

قَوْلَ dixit, سَبَرَ ivit. Ejus anomalia in hoc fere consistit, quod ي & و in Conjugationibus prima, quarta, septima, octava & decima, moveri nolint, sed, abjecta sua vocali, vel ad præcedentem rejectâ si præcedat Gjezma, quiescant, expressæ ante vocalē, abjectæ ante Gj-ezma. Itaq; hujusmodi est ejus flexio.

Concavum و.

P R A E T E R I T U M.

قُلْتَ	قُلْتِ	قَالَ	} Sing.

قُلْتُمْ	قُلْتُنَّا	قَالَا	} Dual.

قُلْنَا	قُلْتُمْ	قَالُوا	} Plur.

F V T.

يَقُولُ تَقُولُ أَقُولُ }
 تَقُولُ تَقُولُ بَيْنَ } Sing.

يَقُولَانِ تَقُولَانِ }
 تَقُولَانِ تَقُولَانِ } Dual.

يَقُولُونَ تَقُولُونَ نَقُولُ }
 يَقْلَنَ تَقْلَنَ } Plur.

IMPERAT.

Plur. Dual. Sing.

قُولُوا	قُولَا	قُلْ
قُولِي	قُلْنَ	

PAR.

P A R T I C.

Plur.

Dual.

Sing.

قَائِلُونَ

قَائِلَانِ

قَائِلٌ

قَائِلَاتْ

قَائِلَاتِنِ

قَائِلَةٌ

I N F I N.

قَوْلًا

Concavum ي

P R A E, T.

سَامَرْتْ	سِرْتْ	سَامَرْتْ	سِرْتْ	Sing.
		سَامَرْتْ		

سَامَرْتَمَا	سِرْتَمَا	سَامَرْتَمَا	سِرْتَمَا	Dual.
		سَامَرْتَمَا		

سَامَرْوَا	سِرْتَمَنْ	سَامَرْوَا	سِرْتَمَنْ	Plur.
		سَامَرْوَا		

F V T.

F V T V R V M.

يَسِبُّرْ قَسِبُرْ أَسِبُّرْ } Sing.
 قَسِبُرْ يَنْ قَسِبُرْ }
 قَسِبُرْ كَانْ قَسِبُرْ كَانْ } Dual.
 قَسِبُرْ كَانْ

يَسِبُّرُونْ قَسِبُرُونْ فَسِبُّرْ } Plur.
 قَسِبُرُونْ قَسِبُرُونْ }
 قَسِبُرُونْ

I M P E R A T.

Plur.

Sing.

Dual.

سِبُّرُوا

سِبُّرَا

هِنْ

سِبُّرُونْ

سِبُّرِي

P A R T I-

P A R T I C I P I V M.

Plur.

Dual.

Sing.

سَائِرُونَ

سَائِرَانِ

سَائِرُونْ

سَائِرَاتُ

سَائِرَاتِنِ

سَائِرَةٌ

I N F I N.

سَبَرَا

De Præterito.

IN tertiijs personis (excepta Plurali Fœminina) وَ دَي vocali sua abjecta, mutantur in Elif post Fatha primæ radicalis , juxta Canonem secundum Waw & Ie , ut sint pro

قَوْلَ قَوْلَتْ | قَوْلَا قَوْلَتَنا | قَوْلُوا

بَيْعَ بَيْعَتْ | بَيْعَا بَيْعَتَنا | بَيْعُوا

Et sic quoque cum media habet Kesra vel Damma , ut

خَافَ

خَافَ	خَوْفَ	<i>timuit.</i>
طَالَ	طَوْلَ	<i>longus fuit.</i>
رَهَابَ	هَيْبَ	<i>pavit.</i>

In reliquis ipse excidentes, juxta Can. 3. gen. vocalem suam ad literam præcedentem, cuius vocalis perditur, rejiciunt; immutatam quidem, si est Kefra vel Damma, ut

خَفَتَ	خَوْفَتِ	خَوْفَتَ خَوْفَتِ
طَلَّتَ	طَوْلَتِ	طَوْلَتَ طَلَّتِ
رَهِبَتَ	هَيْبَتِ	هَيْبَتَ هَيْبَتِ

at mutatam, si est Fatha; in Damma quidem, cum quiescens est و, ut

قُولَتَ	قُولَتْ	قُولَتَ قُولَتْ
قُلَتَ	قُلَتْ	قُلَتَ قُلَتْ
قُلَّتَ	قُلَّتْ	قُلَّتَ قُلَّتْ

In Kesra vero, cum est ي, ut

سِرْتَ	سِرْتَ	}	}	سِيرْتَ	سِيرْتَ
سِرْتَ	سِرْتَ			سِيرْتَ	سِيرْتَ

De Futuro.

P Enultima radicis si in Præterito Fa-
tha habeat, id hic Concava و in
Damma, Concava ي in Kesra mutant:
si Damma, id regulariter manet. Reij-
citur autem ea Vocalis ad primam radi-
calem, Gjezma habentem, ut secunda
in ea quiescat: quod fit absque ulla
mutatione, si vocalis illa sit Damma
vel Kesra; at conversione و vel ي
quiescentis in ل, si Fatha, juxta Can. 2.
generalem, ut

يَقُولُ	يَقُولُ	}	}	قَوْلَ	قَوْلَ
يَسِيرُ	يَسِيرُ			سَيْرَ	سَيْرَ
يَخَافُ	يَخَافُ	خَوْفَ	خَوْفَ	يَهَابُ	يَهَابُ

هَبَّيْتَ } يَهَابَ }
 هَبَّيْتُ } يَهَابَ }
 طَوَّلَ } يَطَوِّلُ }
 طَوَّلُ } يَطَوِّلُ }
 pro يَهَابَ } à يَهَابَ }
 طَوِّلُ } يَطَوِّلُ }

Cum tertia radicis Gjczma recipit,
 secunda quiescens excidit, juxta Can.
 3. generalem, ut

يَقُلْنَ } يَقُلْنَ }
 يَقُولَنْ } يَقُولَنْ }
 لَمْ يَسْبِرْ } لَمْ يَسْبِرْ }
 pro يَقُلْنَ } à يَقُولَنْ }

De Imperativo.

MEdiæ radicalis vocali, ad primam
 recedente, ut in Futuro, Elif Im-
 perativum perit, juxta Canonem pagi-
 næ 16. In Singulari Mascul. & Plu-
 rali Fœm. litera quiescens excidit, ob
 Gjezma sequens.

De Participio.

HIc secunda ob Elif quiescens, quod.
 primæ postponitur, cogitur ad
 motum, (duę enim quiescentes con-
 currere nequeunt) à quo abhorrens, in

locum suum substituit Hamza , quod
juxta Canonem primum Elif mutatur
in ي, itaque

قَادِلُ	قَائِلُ	قَاءِلُ	}
قَادِلٌ	قَائِلٌ	قَاءِلٌ	

& hoc

سَاءِرُ	سَاءِرٌ	سَاءِرٌ	}
سَاءِرُ	سَاءِرٌ	سَاءِرٌ	

Pasivum Concavi .

P R A E T E R I T V M.

قِبَلَ	قِلْتَ	قِلْتُ	}
قِبَلٌ	قِلْتَ	قِلْتُ	

sing.

قِبَلَا	قِلْنَتَا	}
قِبَلَتَا	قِلْنَتَا	

Dual.

قِبَلُوا	قِلْنَتُمْ	}
قِبَلَتُمْ	قِلْنَتُمْ	

Plur.

قِلْنَ	قِلْنَتَنَ
--------	------------

F V T.

F V T V R V M.

يُقَالُ تُقَالُ أَقَالُ }
 تُقَالُ تُقَالِبَنَ } Sing.
 يُقَالَانِ تُقَالَانِ }

يُقَالَانِ تُقَالَانِ }
 تُقَالَانِ } Dual.
 يُقَالُونَ تُقَالُونَ نَقَالُ }

يُقَالُونَ تُقَالُونَ نَقَالُ }
 يُقْلِنَ تُقْلِنَ } Plur.
 يُقْلَانِ تُقْلَانِ }

P A R T I C I P I V M.

Plur.

Dual.

Sing.

مَقْولُونَ	مَقْولَانِ	مَقْولُ
مَقْولَةٌ	مَقْولَاتِنَ	مَقْولَةٌ

Passivum Concavi عي

P R A E T.

سِبَرَتْ	سِبَرَتْ	Sing.
	سِبَرَتْ	

سِبَرَتْمَا	سِبَرَتْمَا	Dual.
	سِبَرَتْقَا	

سِبَرُوا	سِبَرَتْنِمْ	Plur.
	سِبَرَتْنَنْ	

F V T V R V M.

يُسَامِرْ	تُسَامِرْ	Sing.
	أَسَامِرْ	

يُسَامِرَانْ	تُسَامِرَانْ	Dual.
	قَسَامِرَانْ	

Plur.

يُسَامِرُونَ قُسَامِرُونَ فُسَامِرُونَ
بُسَمِرَنَ قُسَمِرَنَ فُسَمِرَنَ
Plur.

PARTIC.

Plur.

Sing.

Dual.

مَسِبِرُونَ
مَسِبِرَاتٌ

مَسِبِرَانِ
مَسِبِرَاتِانِ

مَسِبِرُ
مَسِبِرَةٌ

De Præterito.

K E S R A mediae radicalis reiicitur ad primam cujus vocalis perditur, ut pro سُبِرَ sit سِبِرَ, & pro قُولَ, قِيلَ, Wavv in lemutato, juxta Can. 2. generalem. Secundæ & primæ personæ Concavorum le coincidunt cum Activo, sed sensu orationis facile distinguuntur.

De Futuro.

ME D I A E radicalis Fatha ad pri-
mam retrocedente, Wavv & Ie
mutantur in I, juxta secundum Cano-

nem generalem, ut pro يَقُولُ sit

يُسَارٌ & pro يُسَبِّرٌ يَقَالُ

De Participio.

DA M M A secundæ radicalis ad pri-
mam rejecto, Wavv Participiale
excidit, ne duæ quiescentes concur-

rant, ut pro مَقْوُلٌ sit مَقْوُلٌ. Sed Cō-

cavā Ie, discriminis ergo, Dāma etiam

in Kesra mutant, ut pro مَسْيُورٌ sit

مَسْيِرٌ.

Similis est ratio Conjugationum
quartæ, septimæ, octavæ, & decimæ:
hoc modo,

ACTIVA.

Infin. *Imp.* *Fut.* *Præt.*

أَقَالَةٌ	يُقِبْلُ	إِقَالَةٌ	أَقَالَ
			} 4
أَسَارَةٌ	يُسَيِّرُ	إِسَارَةٌ	أَسَارَ
			} 4
إِنْقَالَ	يَنْقَالُ	إِنْقَالٌ	إِنْقَالَ
			} 7
إِنْسَارَةٌ	يَنْسَارُ	إِنْسَرٌ	إِنْسَارَ
			} 7
إِقْتَالَ	يَقْتَالُ	إِقْتَالٌ	إِقْتَالَ
			} 8
إِسْتَأْمَارَةٌ	يَسْتَأْمِرُ	إِسْتَأْمَرٌ	إِسْتَأْمَارَ
			} 8
إِسْتَقَالَةٌ	يُسْتَقِبْلُ	إِسْتَقِيلٌ	إِسْتَقَالَةٌ
			} 10
إِسْتَسَارَةٌ	يَسْتَسِيرُ	إِسْتَسِيرٌ	إِسْتَسَارَةٌ
			} 10

PASSIVA.

Part. *Fut.* *Præt.*

مُقَالٌ	يُقَالُ	إِقَالَةٌ	أَقِبَلَ
			} 4
مُسَارٌ	يُسَارَ	إِسَارَةٌ	أَسِبَرَ
			} 4
أَنْقِبَلَ			

- ۷ أَنْقِبَلَ يُنْقَالُ مُنْقَالٌ
 أَنْسِبَرَ يُنْسَارٌ مُنْسَارٌ
- ۸ أَقْتَيْلَ يُقْتَالُ مُقْتَالٌ
 أَسْتَبَرَ يُسْتَأْرَ مُسْتَأْرٌ
- ۹ أَسْتُقْبَلَ يُسْتَقَالُ مُسْتَقَالٌ
 أَسْتَسْبَرَ يُسْتَسَارٌ مُسْتَسَارٌ

Vides hic non differre Concava و
 à Concavis ك : & Participia quoque
 Passiva septimæ & octavæ Conjugat.
 coincidere cum Activis; sed usus & cir-
 cumstantia textus ea discernunt. In
 Infinitivis quartæ & decimæ Conjugati-
 onis و & ي Fatha suo ad præceden-
 tem Gjczimatam rejepto ; in Elif quie-
 scens mutantur, post quod ل illud quie-
 scens quod ad formationem infinitivi
 ultimæ præponitur in إِنْسَارًا &
 إِسْتِنْسَارًا

إِسْتَنْصَارٌ excidit, ob causam in Particípio allatam; sed ad compensatióne ejus § in fine accedit, diciturque

إِسْتِقَالَةُ, إِقَالَةٌ pro إِقَالَةٌ
إِسْتِقْوَالٌ.

Septime & octavæ Conjugationis Infinitivi mediā regulariter movent, sed Concava ۚ etiam insuper in
mutant, ut patet in Paradigmate.

Reliquæ Conjugationes perfecte infleuntur, ut

قَوْلٌ يَقُولُ قَوْلٌ مُّقَوْلٌ تَقْوِيلًا
سَيْرٌ يَسْيِرُ سَيْرٌ مُّسْيِرٌ تَسْبِيرًا
قَاوْلٌ يَقاوْلُ قَاوْلٌ مُّقاوْلٌ مُّقاوْلَةً
سَايْرٌ يَسَايِرُ سَايْرٌ مُّسَايِرٌ مُّسَايِرَةً
إِبْيَضٌ, إِسْوَدٌ, تَقَاوْلٌ, تَقْوَلٌ &c.

Quin & Verba quedam medium ۖ

vel يَ habentia in primis illis Conjugationibus regulariter etiam inflecti reperies, ut

عَوْرَةٌ يَعْوِرُ إِعْوَرَةٌ عَاوِرٌ *monoculus*
fuit.

صَيْدٌ يَصِيدُ إِصْيَدٌ صَابِدٌ *venatus*
est.

Et sic quoque

أَعْوَرٌ إِنْعَوْرٌ إِعْتَنَوْرٌ إِسْتَعْوَرٌ
أَصْيَدٌ إِنْصِيَدٌ إِصْطَبَدٌ إِسْتَصَبَدٌ

quædam etiam in prima Conjugatione imperfecta esse; in quarta vero, modo perfecta, modo imperfecta, ut

مَرَاحٌ <i>quiervit.</i>	{ in 4.	أَمْرَقَحَ & أَمْرَاحَ
غَامٌ <i>exhalavit.</i>		{ Con. أَغْيَمَ & أَغَامَ

Sic Concava و in decima Conjugatione
sepissime perfecte etiam conjugantur,

ut إِسْتَجَابَ و إِسْتَجَابَ،
إِسْتَصَابَ و إِسْتَصَابَ:

C A P. IX.

De Verbo Defectivo.

VERBVM Defectivum est cuius ultima radicalis est و vel ي, ut

غَرَّقَ oppugnavit. مَرْمَيْ jecit.

Ejus anomalia varia est, dependens tamen à Canonibus supra traditis: itaq; hujusmodi ejus sunt paradigmata.

*Activum Defectivi و**PRAETERITVM.*

غَرَّا	غَرَّوْتَ	}
غَرَّتْ	غَرَّوْتَ	

Sing.

غَرَّوا	}
غَرَّتَا	

Dual.

غَرَّوا	غَرَّوْتُمْ	}
غَرَّونَ	غَرَّوْتُنَّ	

Plur.

FUT.

F V T V R V M.

يَغْزُو تَغْزُو }
أَعْزُزُ Sing.
تَغْزُو تَغْزِيزَ }

يَغْزُوَانِ تَغْزُوَانِ }
تَغْزُوَانِ Dual.

يَغْزُونَ تَغْزُونَ }
نَغْزُونَ Plur.
يَغْزُونَ تَغْزُونَ }

I M P E R A T.

Plur. Dual. Sing.

أَعْزُزُوا	أَغْزُوا	أَغْزُزُ
أَغْزُرُونَ		أَغْزِري

P A R T.

PARTICIPIV M.

Plur. Dual. Sing.

غَانِرُونَ	غَانِرِيَانِ	غَانِرِيَانِ
غَانِرِيَةٌ	غَانِرِيَتَانِ	غَانِرِيَاتٌ

INFIN.

غَنْرَوَا

Activum defestivi

P R A E T.

رَمَيْتَ	رَمَيْتَ	Sing.
رَمَيْتَ	رَمَيْتَ	

رَمَيْتَمَا	رَمَيْتَمَا	Dual.
رَمَيْتَنَا	رَمَيْتَنَا	

رَمَيْتُمْ	رَمَيْتُمْ	Plur.
رَمَيْتُنَّ	رَمَيْتُنَّ	

F V T.

F V T.

بَيْرَمِي تَرْمِي }
 أَنْرَمِي }
 تَرْمِي تَرْمِيَنَ }
 Sing.

بَيْرَمِيَانِ تَرْمِيَانِ }
 تَرْمِيَانِ }
 Dual.

بَيْرَمُونَ تَرْمُونَ }
 فَرْمِي }
 بَيْرَمِيَنَ تَرْمِيَنَ }
 Plur.

I M P E R A T.

Plur.	Dual.	Sing.
أَنْرُمُوا	أَنْرَمِيَا	فَرِمِي
أَنْرِمِيَنَ		بَيْرَمِي

P A R T.

PARTICIPIVM.

Plur.

Dual..

Sing.

رَأْمُونَ	رَأْمِيَانٍ	رَأْمِيَانٌ
رَأْمِيَاتٌ	رَأْمِيَاتٍ	رَأْمِيَةٌ

INFINIT.

رَمِيًّا

De Præterito.

غَزَا pugnavit, est pro غَزَّ in Elif
 quiescens converso, juxta Can. 3. ۹: &
 رَمَيٰ project, pro رَمَيٰ abjecta vocali
 literæ ي, que quiescit instar Elif, juxta
 Can. 3. ۹: & excidit utraque cum
 vocali sua in tertia persona Fœm. sing.
 ac dual. & Masc. Plur. dicitur enim

رَمَتْ	غَزَّوْتْ	غَزَّتْ
رَمَيْتَنَا	غَزَّوْتَنَا	غَزَّتَنَا
رَمَيْوًا	غَزَّوْنَا	غَزَّتَنَا

G

Cum

Cum media radicis habet Damma,
 non mutatur gradicale, ut سَرْقَ poti-
tus fuit: cum Kefra, convertitur ubiq;
 in ut يَ pro رَضِيَ juxta Can.
 s. Wavv. رَضِيَتْ pro رَضِيَتْ
 رَضِيَتْ juxta Canon. 2. generalem.
 Ac tunc etiam in tertia Fœm. sing. &
 dualis non excidit: ut سَرْوَتْ
 سَرْوَتْ سَرْوَتْ Secus in Plur. Masc.
 ubi dicitur رَضِيَتْ رَضِيَتْ رَضِيَتْ juxta Canon.
 primum Wavv & Ie.

De Futuro.

V L T I M A radicalis, abjecto Dam-
 ma suo, quiescit. Penultima si in
 Præt. Fatha habet, id hic (ut in Con-
 cavis) quiescentia و in Daخima, quie-
 scientia ي in Kefra mutant, ut يَعْزِزُونَ
 يَبْرِزُونَ: sed & ob gutturalcm manet,
 sicut

sicut in perfectis, ut يَرْعَى ; si Dāma, id regulariter manet, ut يَسِّرُو
 quod flectitur, ut يَغْزُو : si Kesra, id in
 Fatha mutatur, ut يَرْضَى ; ubi & pro
 est يَ in star Elif quiescens, juxta poste-
 riūs membrūm Canonis tertij . po-
 nitur enim pro يَرْضَى : flectiturque
 hoc modo,

يَرْضَى قَرْضَى }
 تَرْضَى أَرْضَى }
 تَرْضَى قَرْضَبَنَ }
 Sing.

يَرْضَيَا نَرْضَيَا }
 قَرْضَيَا }
 تَرْضَبَانَ }
 Dual.

يَرْضَوْنَ قَرْضَوْنَ }
 فَرْضَى }
 يَرْضَبَنَ قَرْضَبَنَ }
 Plur.

In plurali masculino, & singulari secundæ personæ fœminino, juxta Canonem primum وَ & يَ, fit contratio, quæ aufert differentiam Pluralis Masculini à Plurali Fœm. cum penultima Futuri habet Damma, ut patet in

تَغْرُونَ & يَغْرُونَ ; & Singularis Fœminini secundæ personæ à Plur. Fœm. secundæ personæ, cum penultima possidet Kesra vel Fatha, ut in قَرْمِبَنْ & قَرْضَبَنْ .

Præpositis particulis gjezmantibus,
ultima radicalis nō recipit Gjezma, sed
excidit, & ع regulariter abicitur, ut

Plur.

Dual.

Sing.

يَغْرُوا

يَغْرُوا

يَغْرُ

يَسْمُوا

يَسْمِيَا

يَسْمِ

يَسْضُوا

يَسْضِيَا

يَسْضِ

At cū particulæ Fathantes premittuntur,

tur, ultima regulariter recipit Fatha; ut بِرْضَى لَنْ يَغْزُى لَنْ يَمْرِمىَ nam in obstat Canon tertius يَ.

De Imperativo.

IMPERATIVVS, ut in perfectis, fit à Futuro Gjezmato, præfixo I imperativo, ut أَمْرَضْ , أَمْرَمْ , أَغْزَى : reditq; cum Nun Paragogico tertia radicalis abjecta in Singulari Masc. ut أَغْزَوْنَ . In Singul. Fœm. & Plur. Masc. adhibetur contractio, eoprisus modo quo in Futuro.

De Participio,

IN singulari Masculino & finale post Kesra mutatur in يَ, juxta Canon. quintum &, fitque غَامِرْيَ pro & quia le finale post Kesra inequit habere Damma, juxta quartū Canonem يَ id abijcit, ejusque Nun ad præcedentem

dentem rejecto, ipsa etiam excidit, ut
 غَانِيٌّ pro **غَانِيٌّ**, sicut eo amissio re-
 dit, ut **الْغَانِيٌّ** pro **الْغَانِيٌّ**; uti &
 in **غَانِيَةُ** ac **غَانِيَةُ**, quia extra finem di-
 ctionis collocatur. in **غَانِيَونَ** fit contra-
 ctio, ut in Futuro.

De Passivo.

Passivi similis est ratio, hoc modo.

Defectivum ۶.

P R A E T E R I T V M.

غُنْرِيَ غُنْرِيَتْ
 &c. غُنْرِيَتْ
 غُنْرِيَتْ غُنْرِيَتْ

F U T U R V M.

يُغْنَرِي تُغْنَرِي أَغْنَرِي
 &c. تُغْنَرِيَنَ
 قُغْنَرِي تُغْنَرِيَبْ

P A R T A

PARTICIPIVM.

&c. مَغْرِقٌ مَغْرِقَةً

Defectivum ي.

PRAETERITVM.

&c. مُمِيتٌ مُمِيتٌ مُمِيتٌ

FUTURVM.

&c. قُرْمَيٌ قُرْمَيٌ قُرْمَيٌ

أَمْرَيٌ قُرْمَيٌ قُرْمَيٌ

PARTIC.

&c. مَسْرِيٌّ مَسْرِيَّةٌ

غُزِيرٌ est pro غُزِيرَى juxta Canon.

يُغْزِي in mutatur in ي quiescens

instar Elif, juxta 3. Can. ۹, پُرْمَيٌ autem

st pro مِنْمَيْ secundum tertium Can.

يُمْغَرْقُّ. يُمْغَرْقُّ. est pro مَغْرُوقٌ per contra-
tionem: & مَرْمَيْ pro مِنْمَيْ juxta
quintum Canonem Ie.

Atque hujus Conjugationis normam derivativæ omnes sequuntur,
ut

P A S S .

A C T .

—	—	—	—
---	---	---	---

Fut.	Præt.	Fut.	Præt.
------	-------	------	-------

غَرَّيْ	يُغَرِّيْ	غَرِّيْ	يُغَرِّيْ
عَامَرَيْ	يُعَامِرَيْ	عَوْنَرَيْ	يُعَوِّنَرَيْ
أَغَرَّيْ	يُغَرِّيْ	أَغْرِيْ	يُغَرِّيْ
تَغَرَّيْ	يَتَغَرَّيْ	تَغِرِّيْ	يَتَغَرِّيْ
إِغْنَرَيْ	يَغْنَرَيْ	أَغْنَرَيْ	يَغْنَرَيْ
إِسْتَغَرَيْ	يَسْتَغَرَيْ	أَسْتَغَرَيْ	يَسْتَغَرَيْ

P A S S .

P A S S .

A C T .

— — — — —

— — — — —

Fut. Præt.

Fut. Præt.

رَمَّيٌ مُرَمِّي بُرَمَّيٌ بِرَمَّيٌ

رَأَمَيٌ مُرَأَمِي بُرَأَمَيٌ بِرَأَمَيٌ

أَرَمَيٌ مُرَمِّي بُرَمَّيٌ بِرَمَّيٌ

قَرَمَيٌ بِتَرَمَّيٌ تُرُمَّيٌ بِتَرَمَّيٌ

إِرْتَمَيٌ بِرَتَمَّيٌ أُرْتَمَيٌ بِرَتَمَّيٌ

إِسْتَرَمَيٌ بِسَتَرَمَّيٌ أُسْتَرَمَيٌ بِسَتَرَمَّيٌ

Et sic in cæteris Conjugationibus & temporibus primæ Conjugationis regulæ observantur: solumq; notandum est, illud quod in Præteritis Defectivi ponitur loco , juxta posterius membrum Canonis tertij , in primis & secundis personis manere , & diph-

tho-

thongescere cū Fatha, dicique, أَغْزَيْ يَ أَغْزَيْتَ أَغْزَيْتِنْ &c. secus atq; in prima Conjugatione, ubi redit و.

C A P. X.

De Verbo dupliciter Imperfecto.

VERBA quædam duplice Imperfectionem habent. atque eorum alia Hamzata sunt simul & quiescentia; alia dupliciter quiescentia, quæ involuta vocantur. sequuntur autem per omnia simpliciter Imperfæcta: itaque conjugatur

أَبَ redijt.	} ut {	أَثَرَ	} & {	قَالَ
سَاعَ contrista- vit.		قَالَ		هَنَّا
جَاءَ venite.		سَارَ		هَنَّا
أَتَيْ				

أَتَيَ	<i>venit.</i>	أَثَرَ	مَهْمَي
نَأَيَ	<i>recessit.</i>		
وَقَيَ	<i>custodivit.</i>	وَعَدَ	مَهْمَي
وَجِيَ	<i>ungulam at-tritā habuit.</i>		
شَوَّيَ	<i>assavit.</i>	وَجْلَ	مَرْضِيَا
قَوَيَ	<i>valuit.</i>		
حَيَيَ	<i>vixit.</i>	أَثَرَ	مَهْمَي
أَوَيَ	<i>recepit.</i>		
وَأَيَ	<i>stetit pro-missis.</i>	وَقَيَ	شَوَّي
ut		سَأَلَ	مَرْضِيَا & quoad medium, perfectè.
وَ			

رَأَيْ يudit, ob frequentē usum,

mediām radicalem Hamza abijcit, vocali ejus ad præcedentem rejecta, quoties prima habet Gjezma, adeoque in Futuro & Imperativo primæ Conjugationis, ut

بَرَيْ

F V T V R V M.

&c. قَرَأَيْ قَرَأَيْ قَرَأَيْ }
 &c. قَرَأَيْ قَرَأَيْ قَرَأَيْ }
 قَرَأَيْ قَرَأَيْ قَرَأَيْ } pro
 قَرَأَيْ قَرَأَيْ قَرَأَيْ }
 قَرَأَيْ قَرَأَيْ قَرَأَيْ }
 قَرَأَيْ قَرَأَيْ قَرَأَيْ }

I M P E R A T.

Plur. Dual. Sing.

مَرَوَا	مَرَيَا	مَرَّةٌ & مَرَّةٌ
مَرَيْنَ		مَرَّكَيْ

Et in tota Conjugatione quarta, ut

Præt.	أَمَرَيْ	أَمَرَأَيْ
Fut.	يُمَرِّيْ	يُمَرِّأَيْ
Imp.	أَمَرَأَيْ	أَمَرَأَيْ
Part.	مُمَرِّيْ	مُمَرِّأَيْ
Infin.	إِمَرَأَةٍ	إِمَرَأَةٍ

Idem accidit & Verbo حَبَيْ (quod &

cum


cum surdis contrahitur, ut fiat حي (^{حَيٌّ}) in decima Conjugatione, sed libere, ut dicatur,

إِسْتَحِيٌّ & إِسْتَحِيَا

يُسْتَحِيٌّ & يُسْتَحِيَا

Et sic in ceteris temporibus. Atque haec de Verbo sufficient.

FINIS LIBRI SECUNDI.



LIBER

Cum media radicis habet Damma,
 non mutatur gradicale, ut سَرْقَ poti-
 tus fuit: cum Kefra, convertitur ubiq;
 in يَ ut مَرْضِيَ pro مَرْضِيُّ juxta Can.
 5. Wavv. مَرْضِوتَ pro مَرْضِيَتَ juxta Canon. 2. generalem.
 Ac tunc etiam in tertia Fœm. sing. &
 dualis non excidit: ut سَرْوَتَ مَرْضِوتَا
 مَرْضِيَتَ Secus in Plur. Masc.
 ubi dicitur مَرْضُوا, سَرْوَا, juxta Canon.
 primum Wavv & Ie.

De Futuro.

V. L T I M A radicalis; abjecto Dam-
 ma suo, quiescit. Penultima si in
 Præt. Fatha habet, id hic (ut in Con-
 cavis) quiescentia و in Dapima, quie-
 scientia ي in Kefra mutant, ut يَعْزِرُو,
 بَئْرَهِي : sed & ob gutturalem manet,
 sicut

sicut in perfectis, ut مَرْعَى يَرْعَى ; si Dāma, id regulariter manet, ut يَسِّرُو quod flectitur, ut بَغْزُو : si Kefra, id in Fatha mutatur, ut يَرْضَى ; ubi & pro est ي in star Elif quiescens, juxta posterius membrum Canonis tertij و. ponitur enim pro يَرْضَى : flectiturque hoc modo,

يَرْضَى قَرْضَى أَرْضَى
تَرْضَى قَرْضَبَنْ Sing.

يَرْضَيَانْ قَرْضَيَانْ
تَرْضَيَانْ Dual.

يَرْضَوْنَ قَرْضَوْنَ فَرْضَى
يَرْضَبَنْ قَرْضَبَنْ Plur.

In plurali masculino, & singulare secundæ personæ fœminino, juxta Canonem primum وَ كَيْ, fit contratio, quæ aufert differentiam Pluralis Masculini à Plurali Fœm. cum penultima Futuri habet Damma, ut patet in تَغْزُونَ وَ يَغْزُونَ ; & Singularis Fœminini secundæ personæ à Plur. Fœm. secundæ personæ, cum penultima possidet Kesra vel Fatha, ut in قَرْضَبَنَ وَ قَرْضَبَنَ.

Præpositis particulis gjezmantibus,
ultima radicalis nō recipit Gjezma, sed
excidit, & ك regulariter abicitur, ut

Plur.

Dual.

Sing.

يَغْزُوا

يُغْزُوا

يَغْزُ

يَسْمُوا

يُسْمِيَا

يَسْمِ

يَرْضُوا

يُرْضِيَا

يَرْضِ

At cū particulæ Fathantes premittuntur,

tur, ultima regulariter recipit Fatha; ut يَرْضِيَ لَنْ يَغْزُ لَنْ يَرْمِيَ nam in obstat Canon tertius يَ.

De Imperativo.

IMPERATIVVS, ut in perfectis, fit à Futuro Gjezmato, præfixo I imperativo, ut أَمْرَضْ, أَمْرَمْ, أَغْزْ: reditq; cum Nun Paragogico tertia radicalis abjecta in Singulari Masc. ut أَغْزَوْنَ, يَرْضِيَّ, يَرْمِيَّ. In Singul. Fœm. & Plur. Masc. adhibetur contractio, eo prorsus modo quo in Futuro.

De Participio,

IN singulari Masculino ω finale post Kesra mutatur in ي, juxta Canon. quintum ω, fitque غَازِيٌّ pro غَازُ ω & quia le finale post Kesra nequit habere Damma, juxta quartū Canonem ي id abijcit, ejusque Nun ad præcedentem

dentem rejecto, ipsa etiam excidit, ut
 غَانِيٌّ pro ^{غَانِيٌّ} ، sicut eo amissio re-
 dit, ut ^{الْغَانِيٌّ} pro ^{الْغَانِيٌّ}; uti &
 in ^{وَ} ^{مَرَامِيَّةً} ac ^{غَانِيَّةً}, quia extra finem di-
 ctionis collocatur. in ^{غَانِيَّونَ} fit contra-
 ctio, ut in Futuro.

De Passivo.

Passivi similis est ratio, hoc modo.

Defectivum ۹.

P R A E T E R I T V M.

غُنْزِيٌّ غُنْزِيَتْ
 &c. غُنْزِيَتْ
 غُنْزِيَتْ غُنْزِيَتْ

F U T U R V M.

يُغْنَزِيٌّ تُغْنَزِيَ
 &c. أَغْنَزِيٌّ
 تُغْنَزِيٌّ تُغْنَزِيَنَ

P A R T.

PARTICIPIVM.

&c. مَغْرُقٌ مَغْرُقٌ

Defectivum ي.

PRAETERITVM.

&c. مُمِيتٌ مُمِيتٌ مُمِيتٌ

FUTURVM.

&c. قُرْمَيٌ قُرْمَيٌ قُرْمَيٌ

PARTIC.

&c. مَسْرِيٌّ مَسْرِيٌّ

غُزِيرٌ est pro غُزِيرٍ juxta Canon. ۵.

in يُغْزِي mutatur in يُغْزِي quiescens

instar Elif, juxta ۳. Can. ۵. autem يُسْرِيٌّ

est pro مَرْمِيٌّ secundum tertium Can.

est pro مَغْزُونٌ per contractionem: & مَرْمِيٌّ pro مَرْمِيٌّ juxta quintum Canonem Ie.

Atque hujus Conjugationis normam derivativæ omnes sequuntur, ut

P A S S .

A C T .

Fut.

Præt.

Fut.

Præt.

غَرَبَي	يُغَرِّي	غُرَبَي	يُغَرَّي
عَامَرَي	يُغَامِرَي	غَوَرَي	يُغَامِرَي
أَغَرَي	يُغَرِّي	أَغْرَيَ	يُغَرِّي
تَغَرَّبَي	يُتَغَرَّبَي	تَغَرِّبَي	يُتَغَرِّبَي
أَغْتَنَرَي	يُغَتَّنَرَي	أَغْتَنَرَي	يُغَتَّنَرَي
أَسْتَغْزِي	يُسْتَغْزِي	أَسْتَغْزِي	يُسْتَغْزِي

P A S S .

P A S S.

A C T.

Fut.

Præt.

Fut.

Præt.

مَرْمَيٰ بِيرْتَمَيٰ مَرْمَيٰ بِيرْتَمَيٰ

مَرَامَيٰ بِيرَأَمَيٰ مَرْوَمَيٰ بِيرَأَمَيٰ

أَمَرَمَيٰ بِيرْمَيٰ أَمَرَمَيٰ بِيرْمَيٰ

قَرَمَيٰ بِيَتَرَمَيٰ قَرُومَيٰ بِيَنَتَرَمَيٰ

إِرَتَمَيٰ بِيرَتَمَيٰ أَرَتَمَيٰ بِيرَتَمَيٰ

إِسْتَرَمَيٰ بِيَسَتَرَمَيٰ أَسْتَرَمَيٰ بِيَسَنَتَرَمَيٰ

Et sic in cæteris Conjugationibus & temporibus primæ Conjugationis regulæ observantur: solumq; notandum est, illud quod in Præteritis Defectivi ponitur loco, juxta posterius membrum Canonis tertij, in primis & secundis personis manere, & diphthon-

thongescere cū Fatha, dicique , أَغْزِي
 أَغْزِيْتُ &c. secus atq; in pri-
 ma Conjugatione, ubi redit و .

C A P. X.

*De Verbo dupliciter Im-
perfecto.*

V E R B A quædam duplīcē Imper-
 fectionē habent. atque eorum
 alia Hamzata sunt simul & quiescen-
 tia ; alia duplīciter quiescentia , quæ
 Involuta vocantur. sequuntur autem
 per omnia simpliciter Imperfēcta : ita-
 que conjugatur

أَبَ redijt.	} ut	{ أَثَرَ } { قَالَ }	{ هَنَا } { هَنَا }
سَاءَ contrista-			
vit.			
جَاءَ venit.		{ قَالَ } { سَاءَ }	{ هَنَا } { هَنَا }

أَتَيْ

أَتَيَ	<i>venit.</i>	أَثَرَ	مَهْمَي
نَأَيَ	<i>recessit.</i>		
وَقَيَ	<i>custodivit.</i>	وَعَدَ	مَهْمَي
وَجَيَ	<i>ungulam atritā habuit.</i>		
شَوَّيَ	<i>assavit.</i>	وَجَلَ	مَهْمَي
قَوَىَ	<i>valuit.</i>		
حَيَيَ	<i>vixit.</i>	أَثَرَ	مَهْمَي
أَوَىَ	<i>recepit.</i>		
وَأَيَ	<i>stetit pro missis.</i>	وَقَيَ	مَهْمَي
	ut	سَأَلَ	مَهْمَي

& quoad
medium,
perfectè.

يَرَى يudit, ob frequentē usūm, mediām radicalem Hamza abijcit, vocali ejus ad præcedentem rejecta, quoties prima habet Gjezma, adeoque in Futuro & Imperativo primæ Conjugationis, ut

F V T V R V M.

&c. بَرَأَيْ قَرَأَيْ }
 بَرَأَيْ قَرَأَيْ } pro { &c.
 قَرَأَيْ قَرَأَيْنَ } قَرَأَيْ قَرَأَيْنَ }

I M P E R A T.

Plur. Dual. Sing.

مَرْوَا	مَرْبَا	مَرْبَةُ & مَرْبَةٌ
مَرْبَىنَ		مَرْبَى

Et in tota Conjugatione quarta, ut

Præt.	أَمَرَى	أَمَرَأَيْ
Fut.	بِيرَى	بِيرَأَيْ
Imp.	أَمَرَ	أَمَرَأَيْ
Part.	مُسْرِعٌ	مُسْرِعٌ
Infin.	إِمَرَأَةٌ	إِمَرَأَةٌ

Idem accidit & Verbo حَبَّيَ (quod &

cum

cum surdis contrahitur, ut fiat حي (hay) in decima Conjugatione, sed libere, ut dicatur,

إسْتَحِيٌّ & إِسْتَحِيَا

بِسْتَحِيٌّ & بِسْتَحِيَا

Et sic in cæteris temporibus. Atque hæc de Verbo sufficient.

FINIS LIBRI SECUNDI.



LIBER



LIBER TERTIVS.

DE

N O M I N E.

IN Nomine consideranda sunt Qualitas, Species, Forma, Genus, Motio, Numerus, Casus, & Comparatio.

C A P. I.

De Qualitate.

QUALITATE Nomini aliud est Substantivum, idque Proprium, ut مَحَمَّدٌ *Muhamed*, مَكَّةٌ *Mecca*, تِيْجْلَةٌ *Tigris*, vel Appellativum, ut نَبِيٌّ *Propheta*, مَدِينَةٌ *civitas*, فَهْرُ^و *fluvius*;

fluvius ; aliud Adjectivum كَادِبٌ
mendax, كَبِيرٌ *magnus*. quorū Pro-
 prium, & Adjectivum demonstrativū,
 ut هَذَا *hic*, ذَلِكَ *ille*, sua natura re-
 stricta sunt, & determinata : Appella-
 tivum autem, & reliqua Adjectiva, la-
 te patentia & vaga : sed restringuntur
 præfixo Articulo, ut الْمَدِينَةُ πόλις
 الْكَبِيرُ μέγας ; & Substantiva quo-
 que constructione, ut مدِينَةُ الْنَّبِيِّ
 civitas Prophetæ, مدِينَتُ مَدِينَةٍ civitas ejus.

C A P. II.

De Specie.

SPECIES duplex est, Primitiva &
 Derivativa.

Nomen Primitivum est quod non
 deri-

derivatur aliunde, ut **رَأْسٌ** *caput*, **لَحْمٌ**
caro.

Derivativum vero quod ab alio derivatur; estque Verbalē vel Nominalē.

Verbale est quod derivatur à Verbo: qualia fere sunt Adjectiva, ut **عَظِيمٌ** *magnus*, ab **عَظَمَ** *magnus fuit*. **طَيِّبٌ** *bonus*; à **طَابَ** *bonus fuit*. & Substantiva significantia Actorem, Locum vel Tempus actionis, Instrumentum actionis, aut denique actionem ipsam.

Nomen Actoris.

AC T O R E M significant Particípia activa substantive accepta: ut **نَاصِرٌ** *adjutor*, **حَافِظٌ** *custos*, **سَيْجٌ** *auditor*, **قُتُنٌ** *ultor*.

Nomen Loci & Temporis.

Locus, & Tempus actionis eadē Nomē minis voce significari solēt : atq; ea fit in prima triliteri Conjugatione à Futuro Activo , ၊ pro أَتَيْنَ posito, & vocali penultima manente , cū est Fatha, ut يَشْغُلُ^{مشغل} locus, & tempus laboris, à vel Kesra ; ut مَضِيرٌ^{مضير} locus , & tempus verberationis , à يَضِيرٌ^{ضير} : locus & tempus emptionis , à يَبْيَعُ^{بياع} : at in Fatha converso, cum est Damima ، مَدْخُلٌ^{مدخل} locus & tempus introitus , à يَدْخُلُ^{يدخل} . مقامٌ^{مقام} . locus & tempus stationis , à يَقُومُ^{يقوم} . Paucissima Damima mutant in Kesra . Si autem Verbum est Simile ڡ , penultima perpetuo Kesra habet , & ڡ si abjectum est, redit , ut

يَضَعُ locus & tempus positionis, à مَرْضَعٌ
 يَعْدُ locus & tempus promissionis, à مَوْعِدٌ
 يَوْجَدُ locus & tempus itionis, à مَوْجَدٌ
 Si vero est Defectivum, penultima per-
 petuo habet Fatha : ut

(ي) مَرْمَيٌ (pro مَرْمَيٌ) juxta Can. 3.
 يَرْمَيٌ : locus & tempus projectionis, à مَرْجَعٌ
 يَدْعَى locus & tempus vocationis, à مَدْعَى
 يَرْضَى locus & tempus complacentiae, à مَرْضَى
 يَرْضَى .

Assumitur interdū in Locorum no-
 minibus & in fine, ut مقبرة locus sepeli-
 tionis, cæmiterium, à يَقْبَرُ، مَشْرَقَةُ
 locus ortus, Oriens, à يَشْرُقُ : ac tum pe-
 nultima radicalis subinde Damma
 habet,

habet, ut مَقْبَرَةٌ، مَشْرُقَةٌ.

In Verbis autem quadrilateris & Conjugationibus omnibus derivativis, formatur Nomen Loci & Temporis à Futuro Passivo, posito أَتَيْنَ, ita ut omnino conveniat cū Participio Passivo, ut مُخْرِزٌ locus, & tempus contristationis, à مَقَامٌ locus, & tempus erectionis, à يُقَامُ, sic مُنْقَطِعٌ locus & tempus abscissionis, مَدَحْرَجٌ locus & tempus volutationis, مُسْكَرٌ نَّجْمٌ locus, & tempus tumultuationis.

Nomen Instrumenti.

NO M E N Instrumenti sit præposito ر cum Kesra; estq; formæ مَنْصَارٌ vel مَنْصَرٌ aut مَنْصَرَةٌ, ut مَفْتَاحٌ quo H 2.

quo quid aperitur, clavis à فَتْح aperuit;
 mulcitra, á حَلْب mulxit: مُكْسِحَةٌ خَلْب
 verriculum, á حَرْج verrit.

Nomen actionis.

AC T I O N E M ipsam significat Infinitivus reliquorū Nominum more Casibus variatus, ut ضَرْب verberatio,
 contrastatio, قَصَارُعْ colluctatio,
 eductio, &c. quin nihil aliud est Infinitivus quam Nomen verbale adverbiascens, quod, elegantiae, & significationis intendendae causa, Verbo apponitur.

Nomen vices.

AB Infinitivo autem non terminato s̄ formatur etiam Nomen s̄ terminatum, significans actionē unam & solitariam, ac repudians proinde Adjectivum وَاحِدَةٍ una, vocaturque ab Arabibus

bibus Nomen vicis, & est à triliteris
primę Conjugationis perpetuo formæ
ضَرْبَةٌ: ut ضَرْبَةٌ *una sola verberatio*,
قَعْدَةٌ *una sola sessio*, قَوْمَةٌ *una sola statio*,
quorum infinitivi sunt قَعْدَةً, ضَرْبَةً,
قَوْمًا: á quadrilateris vero & Conju-
gationibus derivativis, ejusdem formæ
cum Infinitivo apposito solum ፩, ut
إِحْرَانَةٌ *una sola volutatio*, إِحْرَاجَةٌ *una sola*
sola contrastatio, إِسْتِخْرَاجَةٌ *una sola edu-*
cio.

Derivativum Nominale est quod de-
rivatur ab alio Nomine, estque Posses-
sivum, Diminutivum, & Locale.

Possessivum.

POSSESIVVM est Nomen Adje-
tivum significans Possessionem, &
formatur a quovis Substantivo, adjecto

أَرْضٌ *terra*, أَرْضِيٌّ *terrenus*,
 إِنْسَانٌ *homo*, إِنْسَانِيٌّ *humanus*. Finita
 ة, & fœminino id ab ieiūt ut مَاءِدَةٌ
 mensa مَاءِدِيٌّ *mensalis* حَبْلِيٌّ *gravidus*
 mulier, حَبْلِيٌّ *ad gravidam pertinet*. ي
 tamen interdum in ۹ mutatur, ut di-
 catur حَبْلُوِيٌّ.

A proprijs regionum Nominibus
 formata s̄epe fiunt Substantiva, & Gen-
 tilia vocantur, مصرِيٌّ *Aegyptus* مِصْرُ
Aegyptiacus, & *Aegyptius*. sicuti quæ a
 Nominibus collectivis gentium veni-
 unt, fiunt singularia, ut يَهُودُ *Iudei*,
 يَهُودِيٌّ *Iudaicus*, & *Iudæus*.

Diminutivum.

DIMINUTIVVM significat dimi-
 nutionem sui primitivi, estque in
 tri-

triliteris formæ ^{نُصْبَرْ}_٣, in quadrilite-
ris ^{قُمْبَطَرْ}_٤ ut

قَسْرٌ ^{نُصْبَرْ} luna, ^{قُمْبَطَرْ}_٤ lunula.

جَعْفَرٌ ^{نُصْبَرْ}_٣ rivus, ^{جَعْبَرْ}_٤ rivulus.

عَصْفُورٌ ^{نُصْبَرْ}_٣ mus, ^{عَصْبَرْ}_٤ musculus.

Locale.

LOCALE significat Locum sui pri-
mitivi: estque Collectivum & Sin-
gulare.

Collectivum denotat locum in quo
res copiosæ sunt & abundanter, estque
formæ ^{مِنْصَرَةً}_٣, ut ^{أَسَدٌ}_٤ leo, ^{مَأْسَدَةً}_٣
locus leonibus refertus بَطِيخَةً ^{مِنْبَطَخَةً}_٣ melo,
locus melonibus refertus. Nec formari
potest a Nominibus quatuor radicaliū,
ut ^{شَعْلَبْ}_٣ *vulpes.*

Singulare significat locum, aut in-
H4 stru-

strumentum in quo quid reponitur aut asservatur: estque ejusdem formæ cum Verbali significante Instrumentum actionis, ut

مِقْلَمٌ	<i>calama-</i>	قلَمٌ	<i>calamus.</i>
مِبْوَالٌ	<i>urina-</i>	بُولٌ	<i>urina.</i>
مِشْعَةٌ	<i>vasculū</i>	شَمعٌ	<i>cera.</i>
	<i>cerae.</i>		

C A P. III.

De forma Nominum.

FORMA Nominum duplex est, Nuda & Aucta. Nuda est quæ solis radicalibus literis constat, ut

عَبْدٌ *servus*, كَنَابٌ *liber.*

وَرْجُلٌ *vir.* بَطْوَلٌ *otium.*

خُنْفَقٌ *difficultas,* عَظِيمٌ *magnus,*

خَزْرَنَقٌ *aranea,* صَرَافٌ *nummu-*

larius. Aucta, quæ præter radicales habet unā aut

aut plures ex literis servilibus يَتَسَمَّنَا,
quæ formationi Nominū inserviunt.

ي quidem in fine فَرِسْيَ Persa &
Persicus; سَمَاوِيٌّ cælestis, دِكْرَى record-
atio; vel in medio, ut حَجَبْرُ lapillus
aut in principio, ut يَنْبُوْعُ fons.

ت in principio, ut قَطْوِيلُ prolonga-
tio, ذَكْبُرُ superbia: vel in medio, ut
in octava Conjugatione, ut إِعْتِرَافٌ confessio;
aut in fine, sed per scriptum,
ut رَحْمَةً misericordia.

س, solum hic non servit, sed cum
alijs duabus, sicut in decima Conju-
gatione, ut إِسْتِغْفَارٌ petitio veniae,
مُسْتَخْرِجٌ eductor.

مِنْتَقَالٌ ^وfustis, مُضَرِّبٌ ^وinitio, ut مَنْدَكَةٌ locus, مَنْدَكَةٌ regnum: raro
pon-
dus, مَنْفِضٌ locus, مَنْفِضٌ regnum: raro
in fine; ut فِرْدَمٌ ^وابنُمٌ ^وfilius, فِرْدَمٌ ^وcamela eden-
tula.

و in principio, sicuti in septima
Conjugatione; ut إِنْقِطَاعٌ abstinentia,
& in fine, ut غُفْرَانٌ remissio.

إِغْفَالٌ ^وin principio, ut أَسْوَنٌ niger, أَلْزَمٌ ^وnegligentia, breves habens digitos,
& in fine; quo casu Elif aliud, sed qui-
escens ante se habet, ut كِبْرِيَاءٌ ^وsuperbia, عَاشُورَآءٌ ^وdies decimus mensis
Ramadani.

C A P. IV.

De Genere Nominum.

GE N V S duplex est, Masculinum & Fœmininum. Fœminina sunt ex significatione.

1° Nomina Mulierum, & quæ mulieribus tantum conveniunt, ut هند Hinda, مريم Maria, أم mater, حروب mulier amans maritum suum.

2° Nomina Regionum & Vrbium, ut مصر Egyptus, قبرس Cyprus, مكة Mecca, عدن Adenum.

3° Nomina geminorum membrorum, ut يد manus, كتف humerus عين oculus.

Ex terminatione vero,

1° Terminata ȝ, ut قصعة scutella, خلالة

ظُلْمَةٌ ظُلْمَةٌ ظُلْمَةٌ tene-
خَلَالَةٌ جَنَّةٌ جَنَّةٌ جَنَّةٌ amicitia, hortus, parva; طَيِّبَةٌ طَيِّبَةٌ طَيِّبَةٌ bona.

2° Terminata Elif servili, ut
كِبْرِيَاءُ حَمْرَاءُ rubra. superbia,

3° Terminata ي servili quiescente
instar Elif, ut دِكْرِي recordatio, أولي prior, prima. طُولَى longissima.

His addenda أَرْضٌ terra, خَمْرٌ vinum.

نَفْسٌ puteus, بَعْرٌ ignis, مَيْحَى ventus,
انْجِيلٌ نَّارٌ anima, شَمْسٌ sol, & alia quædam usu
discenda.

• Reliqua Masculina sunt, ut مُحَمَّدٌ
Mahomed, رَجُلٌ vir, ذَهَرٌ fluvius,
صَغِيرٌ parvus. & sic paucissima s̄ terminata, ut خَلِيفَةٌ sumnus Imperator.

Sed utrumque genus habent, & Dubia sunt literarum nomina, ut بَاعْ

أَلِيفٌ, &c. quę sępius tamen fœminina sunt: Communia vero, adjectiva quædam in sequentibus indicanda.

C A P. V.

De Motione Nominum.

MO T I O est nominis Masculini in Fœmininum conversio: fitque additione terminationis fœmininæ, ut مَعْ patruus, عَمَّةٌ amita, كَرِيمٌ reverendus, كَرِيمَةٌ reverenda.

Accidit autem motio Substantivis quibusdam Masculinis res potissimum sexum habentes significantibus, ut

فَتَنِي vir, مَرْجَلَةٌ mulier, فَتَنَّى puellus, فَتَنَّةٌ puella, مَالِكٌ Rex, مَالِكَةٌ Regina, جَدٌ avus, جَدَّةٌ avia, &c. & Adjecti-

jectivis, ut كَبِيرٌ magnus, كَبِيرَةٌ
 magna, فَرِحٌ latus, فَرِحةٌ leta,
 verberans Masc. ضَارِبٌ verberās Fœm.

Affumitur autem ut plurimum prima terminatio Fœminina, absque ulteriori mutatione, ut patet in exemplis allatis.

Secundam autem assumunt, & Fœmininū habent نَصْرٌ Adjectiva formę، أَنْصَرٌ، cū sunt Positiva, ut أَصْفَرٌ
 flavus، صَفَرٌ flava.

Tertiam vero, & Fœmin. habent نَصْرَى ejusdem formæ Adjectiva Comparativa, aut Superlativa, ut كَبِيرٌ major, vel maximus, كَبِيرَى
 major f. vel maxima.

Item Adjectiva non pauca formæ
 نَصِيرٌ

مُسْكَرٌ يَ نَصِبُّ , ut سَكِبَرٌ ebrius , فَصِبْرٌ ebria . quo pertinet أَوَّلٌ primus , أُولَيَّ prima . & sic أَخْرَى aliis habet آخر .

Eandem terminationem adsciscunt, sed forma فَصِرَى , Adjectiva quedam formæ ut فَصَرَانٌ iratus , فَصَرَى irata . أَحَدٌ autem unus habet إِحْدَى cum Kesra .

Quinque autem Adjectivi formæ Communis fere sunt Generis, scil.

فَصِبْرٌ	Activè.	}
فَصُورٌ	Passivè.	

sumpta.

مِنْصَرٌ

مِنْصَارٌ

مِنْصِبْرٌ

Ceterum observatu quoque dignum est à Nominibus Substantivis Masculinis Significantibus res habentes partes homogeneas, formari sæpe fœminina prime terminationis significantia partem aliquam illarum, ut قُبْنٌ stramen, قُبْنٌ particula straminis, ذَهَبٌ aurum, ذَهَبٌ particula auri, massa auri.

C A P. VI.

De Numero.

Numeri Nominum tres sunt Singularis, Dualis, & Pluralis, ut

S. سَارِقٌ fur. رَجُلٌ vir.

D. سَارِقَانِ duo fures. رَجُلَانِ duo viri.

P. سَارِقُونَ plures fures. رَجَالٌ plures viri

Formatur autem Dualis adjecto أَعْلَى absque ulla mutatione, ut patet in exemplis alatis.

¶ tamen

¶ tamen Fœmininum in ۲ mutatur, ut مَدِينَةٌ civitas, مَدِينَتَانِ civitates, due civitates.

& يٰ finales post Fatha quiescentes, juxta Canonem suum tertium, sunt mobiles, ut فَتَيَّارٍ puer, فَتَيَّارَنِ duo pueri. عَصَّا fustis, عَصَّوَانِ duo fustes.

Elif servili terminata, mutant id in ۹, ut صَفْرَاوَانِ flava, صَفْرَاءُ flava. at radicale Elif manet, ut جُزْأِ pars, جُزْأَانِ due partes : nisi ponatur pro ۹ vel juxta ultimum Canonem VVavv & Ie, tunc enim libere manet, vel mutatur in ۹, ut مَلَأَانِ vestis مَلَأَانِ vestis & مَلَأَوَانِ due vestes.

Pluralis fit à Singulari dupliciter, perfecte scilicet aut imperfecte; unde Plurale aliud est perfectum, quod Samum vocant Arabes, aliud imperfectum,

quod Fractum appellant. Sanum formant potissimum nomina propria rationalium, & Adjectiva formantia fœmininum adiecto ș, cum de rationalibus prædicantur:

Masculina quidem adiecto وَ ut مُحَمَّدٌ *Mahomed*, وَ مُحَمَّدٌ وَنْ *Mahomedes*.

فَاصِرٌ وَنْ *adjuvans*, فَاصِرَاتٌ وَنْ *adjuvantes*.

فَيْرَحٌ *latus*, فَيْرَحَونَ *lati*.

نَبِيٌّ *Propheta*, نَبِيَّوْنَ *Prophetæ*.

Fœminina verò adiecto آنْ ut مَرْيَمٌ *Maria*, مَرْيَمَاتٌ *Mariae*.

فَاصِرٌ وَنْ *adjuvans*, فَاصِرَاتٌ وَنْ *adjuvantes*.

فَيْرَحٌ *lata*, فَيْرَحَاتٌ *late*.

نَبِيَّةٌ *Prophetissa*, نَبِيَّاتٌ *Prophetissa*.

Nam

Nam quod مُوسَى & مُوسُونَ^ج habet مُوسَى seu رَمْوَنَ، رَمْوَنَ، id fit secundum primum in Canonem و & ي.

Substantiva autem Fœminina perfecta (id est , non derivata à Verbis imperfectis) Nuda , vel solo s̄ aucta , quorum media radicalis habet Gjezma , illud in Plurali mutant in vocalem talem qualem possidet prima radicalis , ut

دَعْدَانْ	Daado	Nom. Mul.	دَعَدَاتْ
جُمْرَانْ	Gjumro		جُمَرَاتْ
هِنْدَانْ	Hindo		هِنَدَاتْ
قَصَّاعَةٌ	scutella,		قَصَّاعَاتْ
سِدْرَاءٌ	malus Punica,		سِدَرَاتْ
جُلْبَةٌ	ventus,		جُلَبَاتْ

Ea tamen quorum prima habet Damma vel Kesra , Gjezma etiam retinere possunt , vel in Fatha mutare .

Plurale fractum est quod formatur imperfecte seu non adjectis وَنْ & اَتْ
 & fit à plerisq; singularibus tam rationalibus, quam irrationalibus. Formæ autem ejus præcipuæ à Nudis triliteris & fœmininis eorum potissimum ortæ, sunt x x i i, videlicet.

١ نَصْرٌ	{	غُرْفَةٌ <i>canaculū.</i>	غُرْفٌ
٢ نَصْرٌ		جِدَارٌ <i>paries.</i>	جِدَارٌ
٣ نَصْرٌ		أَحْمَرٌ <i>ruber.</i>	أَحْمَرٌ
٤ نَصْرٌ		قِرْبَةٌ <i>uter, tris.</i>	قِرْبٌ
- نَصَارٌ ٥ -	ut	رَجُلٌ <i>vir.</i>	رَجَالٌ
- نَصْوَرٌ ٦ -		بَزْرَمٌ <i>semen.</i>	بَزْرَمٌ
٧ نَصْرٌ		ضَارِبٌ <i>verberās.</i>	ضَارِبٌ
٨ نَصَرَةٌ		كَامِلٌ <i>perfectus.</i>	كَامِلٌ
٩ لَنَصَرَةٌ		مَرَاجِيِّنٌ <i>jaciens.</i>	مَرَاجِيِّنٌ

١٠ نَصَرَةٌ *formulas, 6, 8 & 13 in primis memorias*

١٠	نَصْرَةُ	قِرْنَةُ	قِرْنَةٌ
١١	نَصْرَةٌ	غَصْنٌ	غَصْنَةٌ
١٢	أَنْصَرٌ	وَجْهٌ	أَوْجَهٌ
١٣	أَنْصَارٌ	مَطَرٌ	أَمْطَارٌ
١٤	أَنْصِرَةُ	تُورْقَنٌ	أَقْلِدَةٌ
١٥	نَوَّاصِرُ	سَارْتَاغٌ	طَوَادِيقُ
١٦	نَصَابِرُ	شَمَائِلُ	شَمَائِيلٌ
١٧	نَصْرَانُ	غُلَامٌ	غُلَمَانٌ
١٨	نَصْرَانُ	سَقْفٌ	سَقْفَانٌ
١٩	نَصَرَآنُ	شَرِيفٌ	شَرِفَاءُ
٢٠	أَنْصِرَآنُ	دِيلِكتُسُ	أَحْبَاءُ
٢١	نَصَريٌّ	عُولَنِرَا- تُسُّ	جَرَحَى
٢٢	نَصَارَىٰ	اَجَرٌ	صَحْرَاءُ

Multa autem singularia in pluribus formis occurunt, ut

وَعْيْنٌ <i>oculus.</i>	أَعْيَانٌ عَيْونٌ
عَبْدٌ <i>servus</i>	عَبْدَانٌ عَبُونٌ
أَبْحَرٌ <i>mare.</i>	أَبْحَارٌ بَحَارٌ
شَهْوَنٌ <i>testis.</i>	شَاهِدُونَ شَاهِدٌ
أَنْفُسٌ <i>anima</i>	نُفُوسٌ نَفْسٌ
غُلَامٌ <i>puer.</i>	غُلَمَانٌ غُلَمَةٌ

Observandum autem est formas undecimam, duodecimam, decimam tertiam, & decimam quartam, Pluralia paucitatis vocari, & usurparicūm non minibus numeralibus tantum, si vide licet aliud ejusdem singularis plurale extet; si minus, etiam has generaliter usurpari, ut reliquæ.

Atque hęc quidem de Nudis triliteris. quadrilatera autem nuda, & aucta pleraq; cum Fœmininis suis formant plurale fractum assumpto l quiescente post secun-

secundam literam, quæ, ut & prima,
Fatha possidet, sicut tertia Kesra, ut sit
formæ قَمَاطْرٌ، ut ضِفْدَعٌ *rana*,
مَدَّ أَخْلُ، مَدْخُلٌ: ضَقَادِعٌ
autem finale excidit, ut مَزَبَلَةٌ *fime-
tum*, مَزَابِلٌ: & ultimam radicalem si
præcedat أَوْيٌ quiescens, ea manet, ut
قَنَادِيلٌ *candela, lampas*; sed
ob præcedens Kesra in يٰ mutata, si sit
vel يٰ; ut سَلَاطِينٌ *princeps*, عَرَاقِبٌ
عَرْقُوبٌ *calcaneus*: interdum
tamen ea excidit, ș in fine accidente ad
ejus compensationem; ut إِبْلِيسٌ *dia-
bolus*, أَبَا لِسَةٌ & أَبَا لِبَسٌ,
أَسَاكِفٌ *calcearius*, أَسَاكِفٌ *sicuti*

sicuti & alias interdum accedit ; ut
 أَسَاقِفٌ *Episcopus*, أَسْقُفٌ &
 تَلَامِيدٌ *discipulus*, تَلَامِيذٌ :

Hanc quoque normam sequuntur
 Pluralia quædam aucta triliterorum
 (formatur enim interdum ab uno Plu-
 rali aliud ad copiam sermonis;) ut ظَفَرٌ
 unguis, in Plurali habet أَظْفَارٌ unde
 formatur secundum plurale أَظَافِيرٌ : sic
 ab عَرْقٌ *arteria*, fit عُرُوقٌ & ab hoc
 أَسْوَمَرٌ *armilla*, أَسْوِرَةٌ & ab hoc
 أَسَاوِرٌ.

Ad hanc quoque pluralis formam re-
 duci commode possunt formæ فَوَاصِرٌ
 & نَصَابِرٌ supra positæ, ut inspicienti
 satis fit manifestum.

Cæterum quædam ultimam literam
habentia quiescentem, Kesra penulti-
mum in Fatha mutant, ut عَذَارِي pro

عَذَرِي ab عَذَرِي virgo

Quæ autem quinque vel pluribus
constant literis (non annumeratis & &
أُوي quiescentibus) eandem quidem
formam assumunt, sed abjecta tamen
litera una aut pluribus: Nuda enim
pentagrammata abjiciunt ultimam ra-
dicalem, ut سَفَرْجَلْ cydonium malum,

عَنَّاكِبْ aranea, سَفَاجَحْ
& interdum quoque penultimam,
manente ultimâ, ut خَزْنَقْ aranea,

فَرْزَنَقْ : خَزَامَنْ & خَزَامَنْ glomus,
فَرَانِقْ & فَرَانِنْ . Si tamen penultima
est ي vel diphthongescens post Fa-
tha, utraque manet, ultima scilicet &
penul-

penultima, sed Wavv in Ie mutatur
ob Kefra precedens, ut فَرْعَوْنُ *Pharao*,
فرَاعِينُ : Aucta vero abjiciunt serviles,
ut دَحَاجُ locus volutationis, مُدَحْرَجُ :
manet tamen si serviat cum دَحَاجُ , ut
مَطَالِقُ solutus, مُنْطَلِقٌ , vel cum
سَتُ , ut مَسْتَخَرْجُ eductor; مَخَاجُ .

Observatio de Pluralibus Anomalis.

Notandum est Singularia quedam,
Pluralia sua aliunde mutuari, ut أُمٌّ
mater, habet أُمَّهَاتٌ , tanquam ab
عَثَانٌ فُوَاهٌ os, à فُوَاهٌ fumus,
أَمْوَاهٌ , ut ab مَسَاءٌ : عَائِنٌ aqua,
& مَسَاءٌ : مَاهٌ مِيَاهٌ mulier habet
نِسْوَانٌ & نِسْوَةٌ , &c.

C A P. VII.

De Casu.

Numero tres sunt Casus, Nominativus, Genitivus (sub quo Dativus etiam noster & Ablativus continentur) & Accusativus. Horum ratione Nomina alia sunt Triptota, alia Diptota. Triptota sunt in quibus casus isti tres tribus distinctis terminationibus discernuntur. Diptota in quibus Casus obliqui una terminatione continentur, atque adeo que duas tantum terminaciones agnoscant.

Triptota autem sunt
Omnia fere Singularia, & Pluralia
fracta, terminantque Nominativum
per^s, Gen. per⁼, Acc. per^r, ut

Nom. **جَلّ** vir. جَانْ viri.

Gen. **جَلّ** viri, o. جَانْ virorū, is.

Ac. **جَلّ** virum. جَانْ viros.

Diptota sunt

1° Dualia omnia, habentque Nominativum in اَيْ Genitivum & Accusativum in يَنْ ut رَجُلَيْنِ duo viri,
رَجُلَيْنِ duorum virorum, duobus viris,
duos viros: مَدِينَاتِيْنِ due urbes,
مَدِينَاتِيْنِ duarum urbium, duabus urbis-
bus, duas urbes.

2° Pluralia sana Masculina, habent-
que Nominativum in وَنْ ; Genitivū
& Accusativum in يَنْ ut مُؤْمِنُونَ
credentes, مُؤْمِنَيْنَ credentium, creden-
tibus, credentes.

3° Pluralia sana Fœminina, habent-
que Nominatum in اَتْ , Genitivum
& Accusativum in اَتْ : ut اُمَّهَاتْ
matres,

matres, أمهات matrum, matribus, matres.

4° Nomina Invariabilia quæ vocant Arabes, seu quorum ultima vocalis non admittit Nunnationem: habetq; Nominativum in', Genitivū & Accusativum in', ut عثمان Othmanus, عثمان Othmani, Othmano, Othmanum. مساجد templi, مساجد templorum, templis, templo: أسود niger, سود nigri, nigro, nigrum.

Sunt autem Nomina invariabilia
 1° Adjectiva, Positiva & Comparativa formæ أفعال: ut أحمر ruber, أكبر major, maximus. nisi, quod rarius accidit, fœmininum per s̄ forment ut مُول viduus, مُول vidua.

2° Ad-

2° Adjectiva terminata اُنْ servili,
quæ non formant Fœmin. addito ة : ut
غَضْبَانْ iratus, cuius Fœm. est غَضْبَيْ.

3° Terminata Elif servili, ut صَفَرَاءُ
flava : vel ي servili quiescente instar
Elif, ut غَضْبَيْ recordatio, ira-
ta, قَتْلَيْ occisi.

4° Pluralia fracta formæ فَوَاصِرٌ
& ضَوَارِبٌ vel قَمَاطِرٌ, ut قَمَاطِرٌ
verberantes, ضَفَادِعٌ *rana*, قَنَادِيلٌ
candelæ, مَدَاخِلٌ vestibula, خَزَامِينْ
vel خَزَارِقٌ araneæ. Sed ea quorum ul-
tima radicalis est litera quiescens, Trip-
tota sunt, ut reliqua Pluralia fracta:
exceptis ijs que Kesra penultimum in
Fatha mutant ea enim hujus quoque
loci

loci sunt, ut عَدَّ امْرَىٰ *virgines pro*
عَدَّ امْرَىٰ & عَدَّ امْرَىٰ.

5° Regionum, Insularum, Vrbium,
Pagorum, Artium, Montium, Fluvio-
rum & Locorum quælibet nomina, ut

عَكَامُ مِصْرٌ *Aegyptus.* عَكَامُ اسْكَانٍ *Acara.*

قُبْرُسْ *Cyprus.* دَرَنْ *Derenus.*

مَكَّةُ مَكَّةُ *Mecca.* دِجْلَةُ *Tygris.*

جِيزَةُ *Giza.* غُوطَةُ *Gouta.*

6° Pleraque hominum propria; & in-
ter cætera Masculina omnia terminata

أَنْ ut عِمْرَانُ *Imran,* عُثْمَانُ *Othman,*
& Barbara pluribus quam tribus literis
cōstantia, ut إِبْرَاهِيمُ *Abraham,* اسْتَحْقُ

يَعْقُوبُ *Iacob,* أَدَمُ *Adam.* nec
non Fœminina terminata ȝ fœmini-
no, ut عَيْشَةُ *Aysja,* & constantia li-
teris

teris quatuor, زَيْنَبْ Zainab, vel tribus, quarum media movetur, ut سَقْرْ

Sakar, aut Damma ante se habet, ut

جُورْ Gjoer, que autem tribus constant literis nec terminantur ة, nisi Barbara sunt (Nam hæc sum diptota,) modo triptota sunt, modo diptota, ut

Nom. سَقْرْ Genit. سَقْرِ Acc. سَقْرًا.

& Nom. سَقْرْ Gen. & Accusat. سَقْر.

Nom. دَعْدَعْ Genit. دَعْدَعِ Acc. دَعْدَعًا.

& Nom. دَعْدَعْ Genit. & Accus. دَعْدَعَ.

Quod & reliquis nominibus invariabilibus (in Poësi potissimum) interdum contingit, & in oratione soluta pluralibus fractis præ ceteris frequentius. Sicut contra variabilia seu triptota quædam, invariabilia seu diptota subinde fiunt. sed utrumque rarus est.

Consideranda autem in hisce Casibus
sunt Apocope, & Permutatio.

Apocope est ḥ̄ Nun Casualis, Vocalis quidem in triptotis, & diptotis Pluralibus Fœmininis perfectis: Consoni vero in diptotis Dualibus, & Pluralibus Masculinis Perfectis: amittunt enim hæc omnia Nun ob constructionem, tum Regiminis, seu cum sequitur Genitivus, ut

كتاب *liber.*

كتاب موسى *liber Mosis.*

كتاب موسى *libri vel libro Mosis.*

كتاباً موسى *librum Mosis.*

كتاباً *libri duo.*

كتاباً موسى *libri duo Mosis.*

كتابي موسى *librorum duorum, libris*

duobus, libros duos Mosis.

كُتُبٌ libri.

كُتُبٌ مُوسَى libri Mosis.

كُتُبٌ مُوسَى librorum vel libris Mosis.

كُتُبٌ مُوسَى libros Mosis.

بَنُونْ filij.

بَنُوا اللَّهِ filij Dei.

بَنِي اللَّهِ filiorum, filijs vel filios Dei.

tum Affixi, seu cum annexetur Pronomen Possessivum, ut

كِتَابَةٌ liber ejus.

كِتَابٍ libri vel libro ejus.

كِتَابَةٌ librum ejus.

كِتَابَاتٌ libri duo ejus.

كِتَابَاتٌ

كتابٌ *librorum duorum, libris duobus,*
vel libros duos ejus.

كتبة *libri, librorum,*
& libros ejus.

Et Nun vocale etiam excidit ob Articulum ال tum precedentem, ut-

الباب *porta, الباب porta, portā.*
tum sequentem, ut

باب الصغير *Porta parva.*

باب الصغير *Porta parvæ.*

باب الصغير *Portam parvam.*

Sed أب pater, أخ frater, حاصل socer
 Nun ob constructionem abjicientes.
 (nisi accedit ي affixum) assumunt ejus
 loco literam quiescentem, in Nom. و, in Gen. ي, in Acc. ا, ut

هو أبو داود *is est pater Davidis.*

من أبي داود *à patre Davidis.*

رَأَيْتُ أَبَا دَاوِدَ vidi patrem Davidis.

أَبُوكَ pater tuus.

أَبِيكَ patris tui.

أَبَاكَ patrem tuum.

Sic دُوّي possessor, in regimine (nec aliter usurpatur) habet Gcnitivum دِي Acc.

اد. & فُمْ os, oris, in Gen. constructo في
habet, (etiam cum affixo ي,) & Accu-
sativo فـ.

Permutatio est Nominativi cum Accu-
sativo: accipit enim ille hujus termina-
tionem in subiecto enuntiationis, cum
præcedunt Particulæ subiecti, quæ sunt

إِنْ etenim, utique. لَا كَنْ sed.

أَنْ quod. كَنْ utinam.

كَانْ sicuti. لَعَلَّ fortassis.

ut

ut إِنَّ مُحَمَّدًا يَقُولُ utique Mahomed stat.

عَلِمُوا أَنَّ الْمَلِكَ قَدِيرٌ sciunt quod rex est potens.

Sed necesse est ut nihil intercedat , nisi
fortè Præpositio cum suo casu, ut إِنَّ فِي

أَلَّا إِمَامٌ مَرْجَلًا utique in domo est homo.

Sic لَّا non est, immediate præpositum
Appellativo, ei influxu suo pro Nomi-
nativi dat Accusativi terminationem,
sed sine Nun vocali , ut لَّا فِي non
est dubium in eo. at iteratum libere in-
fluit in alterutrum, vel utrumque, ut

إِلَّا بِاللَّهِ	لَا حَوْلَ وَلَا قُوَّةَ	non est vir- tus nec po- tentia nisi in Deo.
	لَا حَوْلَ وَلَا قُوَّةَ	
	لَا حَوْلَ وَلَا قُوَّةَ	
	لَا حَوْلَ وَلَا قُوَّةَ	

De Vocativo.

VO C A T I V V S per Accusativum
concipitur: ut يَا مَرْجُلًا ô vir, يَا

عَنْدَ اللَّهِ ô serue Dei: nisi sit Nominis
Proprij aut Appellativi possidentis Ar-
ticulum; vel absolute positi, quod si-
gnificat rem quam vocans intuetur;
tum enim concipitur per Nom. sed abs-

que Nun vocali, ut يَا مُحَمَّدٌ ô Maho-

med, يَا يَهُهَا أَلْنَاسُ ô homines,

يَا مَرْجُلُونِ ô tu vir, (quem scil. aspicio)

ô vos duo viri, يَا نَبِيُّوْنَ ô vos prophetae.

Adiectivum Vocativo appositum, aut
Substantivum per copulativam Con-
junctionem ei adjunctum, indifferen-
ter Nominativi terminationem habet,
vel Accusativi, nisi adsit Affixum; tunc
enim Accusativi tantum.

Cum autem Vocativo addendum
est

151 . LIBER TERTIVS.

dum est mi vel mei, id regulariter fit per
affixum يَأْلَمِي , ut يَأْلَمِي ô puer mi. sed
pro أُمِّي pater mi, & أُمِّي mater mea,in-
terdum dicitur, & أُمِّتَ vel أُمِّتَ
vel أُمِّتَ quod speciale est.

C A P. VIII

De Comparatione.

CO MPARATIVVS fit à Positivo
præfixo أَ, estque forma أَفْعَلُ, ut
حسنٌ bonus, أَحْسَنُ melior, صَغِيرٌ par-
vus, أَصْغَرٌ minor, حَبِيبٌ carus, أَحَبٌ
carior. habetque post se مِنْ ut أَعْظَمْ
منَ أَكْبَرْ major Rege. si absolute po-
natur, aut in regimine, Superlativus

cit, ut آللَّهُ أَعْلَمْ Deus est scientissimus.

أَحْسَنُ الْتَّابِعِينَ optimus hominum.

C A R. I X.

De Numeralibus.

NO M I N V M Numeralium, quia peculiaria quedam habent, tractatum hic lubet adjicere: sunt autem duplia; Cardinalia, & Ordinalia.

Cardinalia sunt

<i>Fæm.</i>	<i>Masc.</i>
-------------	--------------

إِحْدَى	أَحَدٌ
---------	--------

إِثْنَانِ	إِثْنَانٌ
-----------	-----------

ثَلَاثٌ	ثَلَاثَةٌ
---------	-----------

أَرْبَعٌ	أَرْبَعَةٌ
----------	------------

خَمْسٌ	خَمْسَةٌ
--------	----------

سِتٌّ	سِتَّةٌ
-------	---------

سَعْدَةٌ

٧ سَبْعَةُ	سبعين	7
٨ ثَانِيَةُ	ثمانين	8
٩ قِسْعَةُ	قيسرين	9
١٠ عَشْرَةُ	عشرين	10
٢٠ عِشْرُونَ	ثمانون	80
٣٠ ثَلَثُونَ	تسعون	90
٤٠ أَرْبَعُونَ	مائة	100
٥٠ خَمْسُونَ	مائتان	200
٦٠ سِتُّونَ	ألف	1000
٧٠ سَبْعُونَ	ألفان	2000

Quorum prima duo regulariter formant fœmininum: sequentia octo Masculina sunt sub terminatione Fœminina, & vice versa: reliqua communia. Ea autem quæ terminatur ن, diptota sunt,

sunt, ut reliqua Dualia, & Pluralia perfecta, cætera verò triptota.

Reliqua ex his componuntur, minori numero perpetuo præmisso, idque sine Conjunctione copulativa usque ad viginti, ut

أَحَدٌ عَشْرَةً	11
إِثْنَتَا عَشْرَةً	12
ثَلَاثَةٌ عَشْرَةٌ	13
أَرْبَعَةٌ عَشْرَةٌ	14

Et sic de ceteris: ita ut in hac compositione regulariter عَشَرٌ sit Masculinum,

& عَشْرَةً Fœm. & utrumque terminetur Nuda vocali Fatha, idque in omni

casu, præter إِثْنَتَا عَشْرَةً & إِثْنَانِ عَشَرَةً،

quorum casus obliquus est إِثْنَيْ عَشَرَةً

& إِثْنَيْ عَشَرَةً.

In reliquis accedit Conjunction absque ulla mutatione, ut

, أَحَدٌ وَعِشْرِينَ , أَحَدٌ وَعِشْرُونَ
أَحَدُّا وَعِشْرِينَ & sic de cæteris.

Ordinalia sunt

Fœm. Masc.

٦ سَادِسٌ سَادِسَةٌ

٧ سَابِعٌ سَابِعَةٌ

٨ ثَامِنٌ ثَامِنَةٌ

٩ تَاسِعٌ تَاسِعَةٌ

١٠ خَامِسٌ خَامِسَةٌ

Fœm. Masc.

أُولَى أَوَّلٌ Pri-
mus

ثَانِي ثَانِيَةٌ

ثَالِثٌ ثَالِثَةٌ

رَابِعٌ رَابِعَةٌ

عَاشِرٌ عَاشِرَةٌ

٢٧ عِشْرُونَ vigesimus, ma, trigesimus, ma, & sic de cæteris denarijs: nam in his non differunt Ordinalia à Cardinalibus.

Reliqua ex his componuntur eodem fere modo quo Cardinalia, ut

Vndeci-

حَادِي عَشَرَ حَادِيَةَ عَشْرَةَ ^{Vnde-}
^{cimus.}

ثَانِي عَشَرَ ثَانِيَةَ عَشْرَةَ ^{12^{us}}

ثَالِثٌ عَشَرَ ثَالِثَةَ عَشْرَةَ ^{13^{us}}

Et siccætera, ut aptota quoque sint
per Fatha :

حَادِي وَعِشْرُونَ حَادِيَةَ وَعِشْرُونَ ^{21^{us}}
& ita reliqua.

Vsurpatur autem pro Ordinali Nu-
mero Cardinalis , cum numeratum
non est restrictum.

C A P. X

De Pronomine.

NO M I N I S vicem subeunt Pro-
nomina; quæ sunt Separata, vel
alijs vocibus Affixa. Separata
sunt triplicia, Personalia, Demonstrati-
va, & Relativa : quæ Generibus &
Numeris variantur ut Nomina : sed
Casus

Casus non agnoscunt nisi Dualia demonstrativa & relativa, quæ more Nominum diptota sunt.

Personalia autem sunt hęc:

Singularia.

	<i>tu</i>	<i>ego.</i>	Masc.
<i>ille</i>	هُوَ	أَنْتَ	
<i>illa</i>	هِيَ	أَنْتِي	

Dualia.

<i>illi duo,</i>	<i>vos duo,</i>	<i>vel due</i>	Com.
هُمَا	أَنْتُمَا		

Pluralia.

	<i>vos</i>	<i>nos.</i>	Masc.
<i>illi</i>	هُنَّ	أَنْتُمْ	
<i>illa</i>	هُنَّ	أَنْتُنَّ	

Quorum ea quæ tertiae personæ sunt pro Verbo substantivo cuiusuis personæ sępissime usurpantur.

Demon-

Demonstrativum autem propinquum
est **هـ** *hic*; quod sic flectitur:

Plur. *Dual.* *Sing.*

أُولَاءِ	ذَانِينَ	ذَانِي	Masc.
		تَانِي & تَانِي	Com.
			Fœm.

Fitque demonstrativum remoti additum
كـ, in hunc modum,

Plur. *Dual.* *Sing.*

أُولَائِكَ	ذَانِيَكَ & ذَانِيَكَ	ذَانِيَكَ
	تَانِيَكَ & تَانِيَكَ	تَانِيَكَ

Vtrique autem, crebro præfigitur **هـ**,
cujus tamen compendij causa non solet pingi, sed per Fatha perpendicularē
aut Medda representari (quod & **هـ** **هـ**
ante **لـ**, & aliis vocibus | quiescens
habentibus creberrime accidit) hoc modo:

هـنـا

هُوَ لَاءُ	هُذَا إِنْ	هُذَا
	هُذَا إِنْ	هُذَا

Relativum est **أَلَّذِي** qui, compo-
situm ex articulo **الِّي** & **الِّي**; flecti-
turque, hoc modo:

أَلَّذِي	أَلَّذِي إِنْ	أَلَّذِي
	أَلَّذِي إِنْ	أَلَّذِي
أَلَّتِي	أَلَّتِي إِنْ	أَلَّتِي

Cæterum relativum hoc non pati-
tur ante se literas serviles, præter
فَكُلِّي: ac rarissime usurpatur in Casu obliquo:
sed defectus hi supplementur per Affixa
vocum sequentium: sic pro **بِالِّي**

مِنَ الِّي pro **أَلَّذِي بِإِنْ** **in quo**, dicitur
أَلَّذِي مِنْ إِنْ pro **أَلَّذِي مِنْهُ** **à quo**,
أَلَّذِي رَأَيْتُ pro **أَلَّذِي رَأَيْتُهُ** **quem vidi**, **رَأَيْتُهُ**.

Rela-

Relativa quoq; sunt sed antecedens
includentia مَنْ *is qui*, & يَ *qui*, quicunq;
ما id quod, quodcunq;, eaqua, quæcunque:
illud de personis, hoc de rebus dicitur :
& utrumque non raro interrogat.

أَيْ autem *quis*, *qualis*, Nomen est
interrogativum, & substantivum; unde
aliud substantivum regit in Genitivo,
ut كِتابٌ أَيْ *quis* vel *qualis liber?*

Affixa cùm Nominibus significant
possessionem , referuntque Pronomina
nostra possessiva : cum Verbis utpluri-
mum Casum patientem , non raro ta-
men Dativum , maxime cum Accusa-
tivus aliis sequitur : suntque

<i>Plur.</i>	<i>Dual.</i>	<i>Singul.</i>
--------------	--------------	----------------

3	2	1	3	2	3	2	1
---	---	---	---	---	---	---	---

كُمْ هُمْ	كُمْ	كَيْ	M.
كُمَا هُمَا	كُمَا	كَيْ	C.
كَنْ هُنْ	كَنْ	كَيْ	F.
			Pro

Pro **ي**, cum Verbis, & Particulis
terminatis **و**, est **ي**.

Nunquam autem mutantur ; nisi
quod **هـ هـ هـ** Damma in Kesra
mutant, cū immediate præcedit Kesra:
ut **مـ رـ بـ**, vel **ي** vocali destitutum,
ut **فـ يـ** *in eo*, **عـ لـ بـ** *super eo*. & quod
loco Kesre ante se, habet Fatha super se,
cum annexetur dictioni terminatę ali-
qua literarum **أـ وـ يـ** vocali destituta, ut
خـ طـ أـ يـ *peccata*, **خـ طـ أـ يـ** *peccata mea*,
غـ لـ آ مـ اـ يـ *duo pueri*, **غـ لـ آ مـ اـ يـ** *duo pueri mei*,
غـ لـ آ مـ يـ *duorum puerorum*, **غـ لـ آ مـ يـ** *duo-*
rum puerorum meorum; **مـ سـ لـ يـ بـ** *fide-*
lium, **مـ سـ لـ يـ** *fidelium meorum*, & sica

quoque est مُسْلِمٌ juxta Can.
 s Ie: عَصَابَ عَصَابَيَ baculus, baculus meus;
 رَأْمَ sagittarius, رَأْمِي sagittarius meus.
 & quod post Kesra interdum excidit,
 quod frequens est in Vocativo, ut مَبْ
domine mi: & fere perpetuum cum præ-
 cedit aliud يِ descendens ex Hamza, ut
 أَحِبَّاءِ amici mei, أَبَاءِ patres mei. Sic
 pro يِ occurrit ut أَنْصَرُونَ يِ adju-
 vate me.

Et vocibus nullam inducunt mutationem: nisi quod

In Nominibus

Nun casuale tollunt, ut supra dictum
 est, & يِ insuper ultimam vocalem, ut
 يِ manus, يِي manus mea.

Ac ș Fœmininum in * mutant, ut
 عَمَّةُ amita, عَمَّتُكَ amita tua.

Nec

Nec non Hamza ultimum in و vel ح juxta Canonem primum Elif.

In Verbis autem

Pellunt otiosum post و servile, ut نَصَرُوا juverunt, وَنَصَرْنَا juverunt nos.

Et terminationi قُمْ adjiciunt وْ, ut نَصَرْتُمْ adjuvistis, نَصَرْتُمْ adjuvistis eū.

In utrisque

Ie finale post Fatha quiescens instar Elif, libere in Flif quiescens mutant vel relinquunt, ut رَمَاهُ jecit, فَتَاهُ فَتَاهَ & رَمَبَهُ فَتَنَيْ puer & فَتَنَبَهُ فَتَنَبَهَ puer ejus : nam in Particulis hoc diphthongescit, ut إِلَيْهِ ad إِلَيْهِ ad cum.

Possunt quoq; separatim affixa Verbis apponi, sed præfixo إِيْا, ut إِيْاكَ, إِيْا-


إِيَّاكَ ضَرَبَ & ضَرَبَكَ *me, &c.* إِيَّا يَ
verberavit te.

Actiones autem reciprocæ per no-
men نَفْسٌ cum affixis exprimuntur, ut
أَحْبَبْتُ نَفْسِي *dilexi me* (quasi dicas,
animam meam) أَحْبَبْتُمْ أَنفُسَكُمْ *dile-
xistis vos ipsos, &c.* rarissime per nudum
affixum, ut أَحْبَبْنِي *diligo me.*

FINIS LIBRI TERTII.

(***)

LIBER


L I B E R Q V A R T V S.
 DE
P A R T I C V L I S.

C A P. I.

• *De Particulis conjunctis.*


A R T I C V L A R V M
 orationis indeclinabilem
 alię sunt conjunctae, quæ
 perpetuo alijs vocibus præ-
 figuntur, aliæ separatae. Conjunctæ
 sunt octo literæ فَكْلٌ أَبْنَسْ

۱

Habet Fatha, estque nota interroga-
 tionis, أَنْ أَمَاتَ ؟ أَنْ ءَنْتَ ؟ أَنْ تُ ؟
 أَنْ ئِنْ ؟ & vocandi articulus, ut أَيُوسْفُ
 ô Iosephe, vocatque propinquum.

ب

Semper possidet Kesra, &

1° significat *in*, ut بِالْمَسْجِدِ in templo.

2° notat *instrumentū*, ut كَتَبْتُ بِقَلْمَنْ scripsi calamo.

3° valet *cum*, quando videl. subjungiatur Verbis adventus & discessus, quæ tum per adducere, afferre, abducere, auferre, exponuntur, ut أَتُوا بِكِتَابٍ attulerunt librum; دَهْبُوا بِالْفَتَنِ abduxerunt puerum.

4° significat *per*, ut بِأَيِّ per patrem meum.

5° valet *propter*, ut بِدُخُولِكَ propter introitum tuum.

6° est jurandi particula, ut بِاللَّهِ per Deum بِالْأَرْضِ per terram.

7° No

7º Nominativo præfigitur pleonastice, ut **الله يقدِّم** *Deus est in potente,*
يَقُدِّمْنِي *id est, potens:* **أَنَا بِمُؤْمِنٍ** *ego sum incre-*
dente, id est credens.

8º constructioni Verborum peculia-
riter inservit, ut **هَرَبَّنِي** *præteriit me.*

ث

Præfigitur nomini **الله** cum Fatha ,
 estque jurandi particula , ut **تَالله** *per*
Deum.

س

Cum Fatha Futuro præfigitur, & va-
 let *pòst.* vide pag. 39.

ف

Habet Fatha , & significat *ac, dein;*
 subjungitque præcedenti id quod re ip-
 sa posterius est , & sequitur , sed sine
 mora , quo differt à **ثَمَّ**. Initio tamen

sententiae, & post dictiones completivas saepe redundat, & completiva est. Emphasim egregiam importat, & per igitur commode saepe reddatur, cum Imperativo prefigitur. Exempla passim sunt obvia.

ج

Fatha quoque possidet, & significat *sicut*, *instar*, regitque Genitivum, nec admittit affixa, ut كَرْجُلٌ *sicut vir.*

ل

1° est Dativi nostri nota, regitque Genitivum, ac obtinet Kesra, ut لَرِبٌ *domino:* cum affixis tamen habet Fatha, ut لَكِ *tibi.*

2° significat *ob, propter*, cum Kesra, ut ضَرَبْتُهُ لَكَذِبَةً *verberavi eum ob mendacium ejus.*

3° denotat *ad*, ut لِلتَّائِبِ *verberavi eum ad erudiendum.*

4° jura-

4° juramenti cum admiratione particula, ut **لَهُ** per Deum!

5° est vocationis ad opem nota cum Fatha, ut **يَا لَرَبِّي** ô Zeide adjuva.

6° per pleonasimum eleganter vocibus præfigitur cum Fatha, nec mutationem ullam inducit, cum alibi, tum maxime initio prædicati, cuius subjectum ante se habet **إِنَّ اللَّهَ لَقَدْ يَسِّرَ** ut **إِنَّ** etenim Deus est potens **إِنَّ اللَّهَ لَفِي السَّمَاوَاتِ** etenim Deus est in cælo: **إِنَّ اللَّهَ لَيُحِبُّ** **الْمُؤْمِنِينَ** etenim Deus amat fideles.

7° præfigitur Præterito cum Fatha, vertitque id in Optativum.

8° præfigitur Futuro cum Kesra, & tunc aut format ex eo Imperativum, inducitque apocopen; aut significat ut, inducitque antithesin. vide pag. 45 & 48.

9° peculiariter inservit Verbis, ut **رَدَفَ كُمْ** pro **رَدَفَ لَكُمْ** ejecit vos.

habet

و

habet Fatha, estque

I° Conjunction copulativa, *et, etiam;*
sed non includit ordinem, ut ف.

2° jurandi particula, regitque Genit.

ut وَرَبٌ *per Dominum.*

3° Præpositio *cum,* & regit Accusat.

ut جَاءَ الْأَمِيرُ وَالْجَنْبَشَ *venit Imperator cum exercitu.*

APPENDIX.

وَ عَ يvidentur quoque serviles esse
in عَنْ مَا & مِنْ مِا pro عَنْ & مِنْ.

C A P. II

De Particulis separatis

SEPARATAE Particulæ dividi possunt in Adverbia, Conjunctiones, Præpositiones, & Interjectiones: quæ omnes immutabiles sunt & usu facile discuntur, tantum observandum est.

Nomi-

Nomina quælibet in Accusat. facile
adverbiascere, ut **غَدَّ** *dies crastinus*, **غَدَّ**

cras, **حَكِيمٌ** *sapiens* **حَكِيمًا** *sapienter*.

هُلْيَقُمْ *hic dies*, **هُلْيَقُمْ** *hodie, nunc*.

Nominá **كَاتِنْ** ac **كَاتِنْ** *quot*, &
كَذَنْ *tot*, Particularum more immu-
tabilia esse. id quod accidit quoque
Nominibus, sonitus, animaliumque
voces significantibus, & paucis etiam
alijs Præteriti & Imperativi valorem
obtinentibus, ut **غَاقَ** *crocitatio*, **هَاتِ**
da, affer, فَزَالْ *descende*.

FINIS LIBRI QVARTI.





LIBER QVINTVS.
DE
SYNTAXI.

C A R. I.

De Syntaxi Nominum.

ON C O R D I A Substantivi cum Adjectivo, Relativi cū Antecedēte, ac Nominativi cū Verbo cadem hic est quæ in aliis linguis. Solum observandum est

1° Plurale inhumanum (sic voco quod non significat homines) eleganter construi modo singularis fœminini, ut جَنَّاتُ تَجْرِي مِنْ تَحْتِهَا أَلْأَنَّهَا هُنْ horti sub quibus currunt fluvij. vbi Singularia Fœminina هَا & تَجْرِي construuntur cum أَنَّهَا هُنْ & جَنَّاتُ Pluralibus inhumanis.

2° Plu-

2º Plurali humano eleganter quoque præponi Verbum singulare, eodem fere genere in Præterito, sed non raro

discrepante in Futuro, ut قَالَ اللَّا سْ

dixerunt homines, يَقُولُ اللَّكَمَاءِ

& تَقُولُ dicunt sapientes. si Verbum postponatur, omnia sunt regularia, ut

اللَّا سْ قَالُوا وَيَقُولُونَ homines dixerunt, & dicent.

Idem de Duali habendum.

3º Adjectivum appositorum Vocativo vel Nomi affecto à vocula یُ cum Substantivo suo, interdum non convenire casu.

Caterum Adjectivū & Substantivum eandem partem enuntiationis constitutentia hic etiam in restrictione & absentia ejus convenient, id est, si utrumque pertinet ad subjectum, aut ad prædicatum, ac unum restrictum est, necesse est

&

& alterum restringi, ut كِتَابٌ عَطِيبٌ & الْكِتَابُ الْعَطِيبُ liber magnus,
 إِبْرَاهِيمُ الْأَمِينُ Abraham fidelis,
 أَبِي الْكَرِيمِ أَمْرَسَلَ إِلَيْهِ هَذِهِ الْرِسَالَةُ
 Pater meus reverendus misit ad me hanc
 epistolam. Si vero non constituant ean-
 dem partem enuntiationis, id non
 obtinet, ut أَلَّا اللَّهُ قَدِيرٌ Deus est potens,
 هَذَا كِتَابٌ hic est liber.

At Substantivum Appellativum cum
 adjuncto Adjectivo nomen Proprium
 constituens Articulum abijcit, ut بَيْتٌ
 آلِمَقْدَسٌ domus sanctificata, id est Hiero-
 solyma. بَابُ الْصَّغِيرُ Porta parva, No-
 men portæ Damascenæ.

Substantivum cum Substantivo Ge-
 nitivo casu jungitur, ut يَدُ الْإِنْسَانِ manus

manus hominis, ابْنُ مَرْيَمٍ filius Mariae,
 كُوْسْ نَهْبٍ cyathus auri, id est aureus,
 كُلْ إِنْسَانٍ universitas hominis, id est,
 ḥmnis homo, vel omnes homines.

EXCEPTIO.

Sed nomen mensurę & ponderis regit mensuratum & ponderatum in Accusativo, ut قَيْبَزٌ شَعِيرًا modius hordei.

مَرْطُلٌ نَّبِتَا libra olivarum.

OBSERVATIO I.

Quædam Substantiva assumpto affixo cum præcedente Substantivo congruente, adjectiva quodammodo fiunt, & constructionem eorum imitantur,

ut نفس anima, cum affixo alii substantivo appositum valet idem quod ipse, ipsa, ipsum, & كُلْ universitas, idem quod totus tota totum, conveniuntque cum

cum præcedente substantivo ut حَبِيبٌ
 نَفْسُهُ amicus ipse, quasi dicas, amicus ani-
 ma ejus, حَبِيبًا نَفْسَهُ amicū i; sum, خُبْرُ
 كُلُّ panis totus, خُبْرُ كُلِّيٍّ panisto-
 tius, &c.

O B S E R V A T I O I I.

Numeri cardinales ratione regiminiis
 Substantiva sunt, unde à tribus ad de-
 cem, & qui supra 99 sunt, regunt nu-
 meratum in Genitivo, more reliquo-
 rum Substantivorum; sed minor dena-
 río plurale cupit, centenarius & major
 eo, singulare, ut ثَلَاثٌ جَاهِيَاتٌ tres
 puellæ, مِائَةً أَرْبَعَةٌ رَجَالٌ quatuor viri,
 مِائَةً أَلْفٌ مِنَ النَّاسِ mille au-
 rei. reliqui, à decem ad centum, ut
 Substantiva ponderis & mensuræ, re-
 gunt numeratum in Accus, singulari,
 ut

ut خمْسَةَ عَشَرَ دَرْهَمًا quindecim drachmæ.
 كَأَيْنِ كَمْ دَرْهَمًا viginti lupi, &c. (Quam
 constructionē sequuntur, كَذَا &
 كَذَنْ : ut كَمْ دَرْهَمًا quot drachmæ?
 كَأَيْنِ مَرْجُلًا quot viri? quæ cum Præ-
 positione regunt Genitivum, ut بِكَمْ
 كَأَيْنِ مِنْ مَرْجُلًا quot drachmis? كَأَيْنِ مِنْ مَرْجُلًا quot viri?) At ratione convenientiæ
 Adjectiva sunt; & Masculina Masculini-
 nis, Fœminina Fœmininis, Commu-
 nia utrisque apponuntur, ut patet in ex-
 emplis allatis. Interdum etiam Sub-
 stantivis postponuntur, more reliquo-
 rum Adjectivorum.

C A P. II.

De Syntaxi Verborum.

V E R B A Substantiva & Nuncupan-
 di pro Nominativo Latino post
 M sc,

fe, Accusativum habent, ut **أَلَّهُ كَانَ**
قَدِيرًا *Deus est potens*, **صَارَ غَنِيًّا**
مُحَمَّدًا *Zeidus factus est dives*, **أَبْنَةُ يَسْتَعِي**
filius ejus vocatur Muhammed, &c. quod
& interdum accedit omisso illo Verbo
substantivo, cum Subiectum habet ante se **مَا** vel **لَا** *non*.

Verba Activa pleraque Accusativum regunt, plurima Genitivum mediante Præpositione **فِي**, **عَلَيْ**, **عَنْ**, **لِـ**, **بـ**

إِلَيْ, **مِنْ**, *quod usu discendum, & ex dictionarijs.*

Verba quædam usque adeo tenacia sunt Præpositionum, ut eas etiam non sequente Nominе exigant, ut **لَا أَقُدِيرُ**
أَقُولُ *non possum super ut dicam,*
id est, nequeo dicere.

Instrumentum per Genitivū præfixo **بـ**

effertur. Motus ad rem cum إِلَيْهِ & بِهِ à re cum مِنْ & عَنْ . Sed nota Verba
veniendi eleganter etiam per Ellipsin
Præpositionis إِلَيْهِ cum Accusat. con-
strui, ut جَاءَنِي venit ad me أَتَبْتَكَى
veni ad te, pro جَاءَ إِلَيْكَ أَتَبْتَكَى .

Ad quando & quamdiu respondetur
per Accusativum ; ad quanto tempore,
per Genitivum, præmisso فِي .

Gerundium in *do*, seu Participium
quomodo res geratur explicans, per
Accusativū Participii activi effertur, ut
جَاءَ هَرَاكِبَا venit equitās, seu equitādo,
صَرَخَ نَائِمًا يَأْكُلُ وَاقِفًا edit stans, vociferatur dormiens.

Gerundium in *dum*, vel, ut verbo di-
cam, *finis*, per Acc. Nominis verbalis
M 2 expri-

exprimitur, ut ضَرَبْتُهُ تَأْدِيبًا verberavi eum ad erudiendum, id est, ut erudirem eum.

Quod Latini ponunt post quoad, vel ratione, respectu, id per nudum Acc. hic effertur, ut طَابَ إِسْحَاقُ نَفْسًا bonus est Ishac quoad animā. بلْ مَاتَ نَاسُوتًا Non mortuus est Iesus ratione naturae divinæ, sed mortuus est ratione naturae humanæ.

Infinitivus Verbo suo, aut alij ejusdē notionis, significationis augendæ causa appositus, est casus Acc. ut ضَرَبْتُهُ ضَرَبًا verberavi eum verberando. قُمْتُ وَقُوْفًا steti stando.

Atque in his omnibus Accusativi terminatio Adverbialē significacionem Nomi ni videtur inducere.

Pro Infinitivo autem nostro adhibetur verbale, ut أَبْدَضَرْبًا cupio verbera-

berationem, لا أَقْدِرُ عَلَى الضرب non possum verberare: aut Futurum cum vel sine أَنْ, ut أَسْمَعَ & أَهْبَدَ أَنْ أَسْمَعَ أَهْبَدَ أَسْمَعَ cupio audire.

Sed Verba Notitię & Opinionis eleganter adsciscunt duplicem Accusat. ut ظَنَنتُ أَبَاكَيْ غَنِيَّا opinor patrem tuum esse divitem, عَلِمْتُ زَيْدًا بَخْلَاء scio Zeidum avarum esse.

C A P. III.

De Syntaxi Particularum.

CONIUNCTIONES copulativæ similes casus conjungunt: secus tamen interdū accidit, cum Nomen precedingens est Vocativus; aut Nominativus cum Acc. terminatione.

Præpositiones omnes tum conjunctæ tum separate regunt Genitivum, ut.

لِّلَّهِ : idem بَيْتٌ in domo فِي بَيْتٍ مَا يَرَدْعُ sub mensa, &c.

Sed exceptivæ حَاشَا عَذَا خَلَّا sæpe quoque Accus. regunt, ut قَامَ الْقَوْمُ فَرِيدًا & خَلَّا فَرِيدًا stat populus præter Zeidum.

إِلَّا autem, cum oratio est affirmans, regit Accusativum, ut غَرِيقَ الْنَّاسُ إِلَّا نُوحًا submersi sunt homines præter Noachum. Si negans, & Nomen unde fit exceptio subticeatur, exceptum Nominis subintellecti Casum accipit: ut مَا قَامَ إِلَّا فَرِيدٌ non stat (scil. quisquam) nisi Zeidus: مَا رَأَيْتَ إِلَّا نُوحًا non vidisti nisi Noachum. Si vero exprimatur illud Nomen, exceptum indifferenter aut

aut ejusdem cum illo Casus est, aut Accusativi, ut مَا قَامَ أَحَدٌ إِلَّا نُوحٌ & إِلَّا نُوحًا non stat quisquam præter Noachum, vel nisi Noachus.

سَوَاءٌ & سُوَيْنِي, سُوَيْنِي غَبْرَنْيٰ autem regulariter perpetuo regunt Genitivum, sed ipsæ terminationem mutant eo modo quo exceptum per لَّا: nam in Affirmatione terminantur Fatha, in Negatione, ea vocali qua nomen præcedens, aut, Fatha si nomen illud exprimitur: ut خَرَجَ الْقَوْمُ غَبْرَنْيٰ egressus est populus præter Zeidum, مَا خَرَجَ غَبْرَنْيٰ non est egressus nisi Zeidus, مَا ضَرَبْتُ غَبْرَنْيٰ non verberavi nisi Zeidum, مَا خَرَجَ إِنْسَانٌ غَبْرَنْيٰ &

& غَيْرَ مُكَبِّلٍ non est egressus quisquam
præter Zeidum, &c. Observa autem per
hanc voculam غَيْرَ solere exprimi no-
stra composita per in: ut غَيْرَ مَكَبِّلٍ
imperfectus, غَيْرَ مُكَمَّلٌ imperfecta.

Atque hæc quidem degeneralibus hujus
linguae præceptis sufficiant. Reliquum nunc
est ut praxin eorum in contextu aliquo au-
thentico instituamus, & tanquam manu-
tyrones ad eorum usum ducamus.

THOMÆ

THOMÆ ERRENII
EXERCITATIO
GRAMMATICA
LINGVÆ ARABICÆ
In Caput Alcorani LXIV,
quod inscribitur
CAPVT FRAVDATIONIS.

Meccanum, fraudationis Caput

سُورَةُ الْغَابِنِ مَكِيَّةٌ

.versuum octodecim

ثَمَانَ عَشَرَةَ آيَاتٍ

miseratoris. misericordis D E I nomine In

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

cælis in (est) quod Deum Laudat

بِسْتَرْجِيْحِ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ
dominiū ei : terra in (est) quod

وَمَا فِي الْأَرْضِ لَهُ الْكُلُّ
universitate super (est) ipse ei laus ei

وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ
vos creavit qui (est) Ipse 2 . potens rei

شَيْءٌ قَدِيرٌ هُوَ الَّذِي خَلَقَكُمْ
fidelis vobis ex infidelis vobis ex

فَمِنْكُمْ كَافِرٌ وَمِنْكُمْ مُؤْمِنٌ

videns (est) facitis quod id in Deus &
وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
terram & cælos Creavit 3

خَلَقَ الْسَّمَاوَاتِ وَالْأَرْضَ
fecit bonas & vos formarvit & veritate in

بِالْحَقِّ وَصَوَرَكُمْ وَأَحْسَنَ
abitus (est) cum ad & vestras formas

صُورَكُمْ وَإِلَيْهِ الْمُصِيرُ
terra & cælis in (est) quod id scit 4

يَعْلَمُ مَا فِي الْسَّمَاوَاتِ وَالْأَرْضِ
quod & vultis esse secretum quod id scit

وَيَعْلَمُ مَا تُسْرِشُونَ وَمَا
contentum scies (est) Deus & divulgatis

تُعْلِنُونَ وَاللَّهُ عَلَيْهِ بِذَاتِ
vobis venit non An 5 . pectoribus

الْمُسْدُورِ يَأْتِيْكُمْ أَمْ
? antea fuerunt infideles qui eorum annuntiatio

فَبِمَا الَّذِينَ كَفَرُوا مِنْ قَبْلِ
itaque

ip̄sis & , sui negotij p̄enam gustarunt &

فَذَاقُوا وَبَالْ أَمْرِهِمْ وَلَهُمْ

quia Istud 6 . dolorifica p̄ena

عَذَابٌ أَلِيمٌ دَلِكَ بِأَنَّهُ

cōtractibus cū eorū apostoli ijs venerunt

كَانَتْ قَاتِبِهِمْ مُرْسَلُهُمْ بِالْبَيِّنَاتِ

? nos dirigent homines An , dixerunt &

فَقَالُوا يَهُدُونَا أَبْشِرْ

. sunt tergiversati & , fuerunt infideles &

فَكَفَرُوا وَتَوَلُّوا

,dives(est) Deus & . Deus divitias quærit &

وَاسْتَغْنِي اللَّهُ وَاللَّهُ غَنِيٌّ

infideles sunt qui ij Ajunt 7 . laudatus

حَمِيدٌ مَرْعَمَ الَّذِينَ كَفَرُوا

,imo , Dic . suscitabuntur nequaqā quod

أَنْ لَنْ يُبَعْثُرُوا قُلْ بِلَى

. suscitabimini & , meum Dominum per

وَرَبِّي

tunc

istud . feceritis quod id narrabitis tunc

فَمُّنْ لَتَنْبِئُنَّ بِمَا عَمِلْتُمْ وَدَلِكَ
Deū in credite Itaq̄ 8 . facile(est) Deū apud

عَلَيَّ أَلَّهٌ يَسِيرٌ فَأَمِنُوا بِاللَّهِ
.demisimus quod lumen ejus Apostoli

وَرَسُولِهِ وَالشَّوِّهِ أَلَّذِي أَنْزَلْنَا
.cognoscens (est) facitis quod id in Deus

وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَيْرٌ
Ille cōgregationis diei vos cōgregabit Quūnū

يَوْمَ يَجْمَعُكُمْ لِيَوْمِ الْجُمْعَ دَلِكَ
Deū in credit qui . fraudationis (est) dies

يَوْمُ الْتَّغَابُنِ وَمَنْ يُؤْمِنْ بِاللَّهِ
ejus facinora , eo ab expiabit , bonū facit

وَيَعْمَلْ صَالِحًا يُكَفِّرُ عَنْهُ سِيَاتِهِ
de currunt hortos eum faciet ingredi

وَيُدْخَلُ جَنَابَ قَنْجِرِي مِنْ
ijs in (erunt) aeterni : fluvij ijs subter

تَحْتَهَا أَلَا نَهَامُ خَالِدِينَ فِيهَا
perpe-

. magna beatitudo (est) istud . perpetuo

أَبْدَا دَلِكَ الْغُورُ الْعَظِيمُ
accusat falsitatis & increduli (sunt) qui Et 10

وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا
, ignis socij (erunt) illi , nostra signa
بِأَيَّاتِنَا أُولَئِكَ أَصْحَابُ الْتَّارِ
! habitatio mala O . eo in (erunt) aeterni

خَالِدِينَ فِيهَا وَبَيْسَنْ أَلَّهِ صِبْرُ
permissione nisi accidete de accidit Non 11

مَا أَصَابَ مِنْ مُصِبَّةٍ إِلَّا يَبَدِّلُ
dirigit , Deum in credit qui Et . DEI

اللَّهُ وَمَنْ يُؤْمِنْ بِاللَّهِ يَهْدِي
sciens est rei universitate in Deus & ejus cor

قَلْبَهُ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمُ
Apostolo obedite & Deo obedite Et 12

وَأَطِبُّوا اللَّهَ وَأَطِبُّوا الرَّسُولَ
apud utique , tergiversemini si

فَإِنْ تَوَلَّبُتُمْ فَإِنَّمَا عَلَيْ
sp-

. manifesta sufficientia nostrum Apostolum

رسُوْلُنَا الْبَلَاغُ الْسِّيِّدُنَّا

Deum in & ipse nisi Deus (est) non Deus 13

اللهُ لَا إِلَهَ إِلَّا هُوَ وَعَلَى اللهِ
qui o 14 fideles confidant

فَلَيَتَوَكَّلِ الْمُؤْمِنُونَ يَا يَاهَا الَّذِينَ
vestris uxoribus de utique credunt

أَمْنُوا إِنَّ مِنْ أَنْزِلَ رَحْمَةً
, vobis (est) hostis vestris liberis &

وَأُولَادَكُمْ عَدُوًّا لَكُمْ
parcatis si &, illos timite itaque

فَاحْذَرُوهُمْ فَإِنْ تَعْفُوا
(est) Deus utiq, remittatis &, ignoscatis &

وَتَصْفِحُوا وَتَغْفِرُوا فَإِنَّ اللهَ
vestrae opes (sunt) Tatū 15 misericors, clemēs

غَفُورٌ رَحِيمٌ إِنَّمَا أَمْوَالُكُمْ
en apud, deus &, experimētū vestri liberi &

وَأُولَادُكُمْ فِتْنَةٌ وَاللهُ عِنْدَهُ

mer-

أَجْرٌ عَظِيمٌ فَاتَّقُوا اللَّهَ مَا
erogate & , obedit & , auscultate & , potestis

كَسْتَطِعْتُمْ وَاسْمَعُوا وَاطِبَعُوا وَانْفِقُوا
custodit qui & , vestris animabus bonum

خَبَرًا لِأَنْفُسِكُمْ وَمَنْ يُوقَ
. beati sunt illi , suae animae avaritiā

شَحَ نَفْسِهِ فَأَوْلَئِكَ هُمُ الْمُفْلِحُونَ
bonum fænus Deo fæneretis si 17

إِنْ تُقْرِضُوا اللَّهَ قَرْضًا حَسَنًا
, vobis remittet & , vobis illud duplicabit

يُضَاعِفْهُ لَكُمْ وَيَغْفِرْ لَكُمْ
latens Scies 18 . mitis , laudabilis Deus &

وَاللَّهُ شَكُورٌ حَلِيمٌ عَالِمٌ الْغَيْبِ
sapiens , potens , manifestum

وَالشَّهَادَةِ الْعَزِيزُ الْحَكِيمُ

Surata Fraudationis

A R A B I C E,

Literis Latinis descripta

à

T H O M A E R P E N I O.

kh. valet unam fortent aspirationem. gj valet g
seu i Gallicum. a valet obscurum quod-
dam a seu rationem in guttu e. o valet
o obscurum.

*Sou'rato-ttegábuni Mekkijatön
tsemána ásjrata ajátan.*


BISMİ-LLAHI-RRAHMANI-RRAHHİMİ.

1. **I**Vsábbihho líllahi má fi-ssama-
vváti vvamá fi-lárdi laho-lmúl-
co vvalaho-lhhámdo vvahóua ála Kôl-
li sjéiin Kadíron. 2. Hóua-llédi
Chálakacum , femíncum caphiron
vvamíncum moúminon, Wállaho bi-
ma támalouna basíron. 3. Chálaka-
ssamavváti vvalárda bilhhákki vvafavy-
vváracum vvaáhhfana souárakum,
vvailéihi-lmasfro. 4. Iáalamo má
(n) fi-ssá-

fi-ssamavváti vvalárdi vvajáalamo má
tusirroúna, vvámatualanóuna vvállaho
alímon _ bidáti-ssodoúri. 5. Além
játicum nábavvo-lledína Kéferou míñ
Káblo fedákou vvabála ámrihim vvala-
húm adábon alímon. 6. Dálica bián-
naho cánet iátihim rofúlohum bilbei-
jináti fekálou abásjaro-ijahdóúnana, fe-
kéferou, vvatevvállavv, vvaftágná-llho,
vvállaho ganíjon, hhamidon, 7. Záa-
ma-lledína kéferou , á-llén júbatsou,
Kól bélá vvarábbi vvarubatsúnna, tsum-
ma latunabbivvúnna bimá amíltum
vvadálica alá-llahi jasíron, 8. Feá-
minou bíllahi vvarafoulíhi vvannóuri-
llédi anzálna vvállaho bimá támalouú-
na chabíron, 9, jávvma jagjmáocum
lijumi-lgjémaï dálica jávvmo-ttegá-
buni vvamén joúmiñ bíllahi vvaja-
mal salihhan jukéffir ánhо seijsatihi
vvajodchílho gjennátin tégjri min
táhhtiha-alanháro chalidína fíha ábe-
dan dálica-lfauzo-ládimo, 10. Walle-
dína kéferou vvakéddebou biajátiña,
oulajica ashhábo-nnári, chalidína fíha
vvabísa-lmasíro. 11. Ma asába míñ
mosíbatin illa biídni-llahi vvamén
jou-

joúmin bíllahi, jáhdi kálbahó, vválla-
ho bicolli sjéiin alímon. 12. Waa-
tiaóu-llaha vvariaou-rrasoula, fein te-
vvalléitum feinnama ála rasoúlina-lba-
lago-lmubíno. Allaho là iláha illa hóua
vvaála-llahi feljetevvákkeli - lmoumi-
nouána, jaeijóha-lledina ámanou ínna
mín azvvágjicum, vvaauládicum adóu-
vvan lacúm fahhdaróuhum vvaín tā-
fou vvatásfahhou vvatágfirou feinnna-
llaha gafóuron rahhímon. 15. Innama
amvváloçum vvaauládocum fitnaton
Wállaho índaho ágjron adímon. 16.
féttekóu-llaha ma-stetáatum vvásmaou
vvaatiqou vvaánfikou chaíran lianfú-
sicum vvamén joúka sjuhhhha néfsihi
feoulájica humo-lmuflihhoúna. 17. In
tókridóu-llaha kárdañ hhásenan ju-
daifho lacúm vvajágfir lacúm vvállaho
sjecóuron hhalímon. 18 Alimo-Igái-
bi vvassjchádati-lazizo-lhhákímo.

(..)





EXERCITATIO

GRAMMATICĀ

I N

CAPUT FRAUDATIONIS.

Prior numerus paginam Rudimentorum, posterior lineam designat.

جَهْرٌ] est gradus, & caput Alcorani, seu
sectio, quales in eo sunt 114. est Fæmininum ex terminatione prima 123. 17. vocalis
ultima abjecit Nun, quia sequitur Genitivus
145. 9.

أَلْتَغَابُنْ] Elif initiale est unionis, &
quidem Articulare 13. 7. & vocalem suam
abjecit, quia alia dictio præcessit 13. 10. Con-
stituit autem cum sequente Lam Articulum.
Sed Lam quoque hoc non legitur, verum se-
quens eam litera ejus loco Euphonie causa du-
plicatur quia solaris est, 18. 6. & duplicitatis
ejus notam habet Tesdid. Est autem ablato
Articulo Nomen verbale, seu Infinitivus
Conjugationis sextæ 61. 5. 116. 5. ponitur

N autem

autem in Genitivo quia aliud Substantivum
praeceſſit, 174. 15. Ultima vocalis Nun abje-
cit, quia praeceſſit Articulus, 147. 5. Radix
est غَبَّدَ fraudare, & in Cōjugatione ſexta
mutuo ſe fraudare. Et dies Iudicii extre-
mi hic vocatur dies fraudationis, quia illo
die fideles & infideles ſe mutuo ſunt fraudatu-
ri: ut ipſi quidem Mahomedani tradunt
in ſuis Commentis.

مَكَّةً مَكَّيَّةً ^۹ est Mecca, nomen urbis
in Arabia, 143. 8. in qua natus fuit Mu-
hammed. hinc fit denominativum مَكَّيٌّ
Meccanus, ablato ⚭ Fæminino, 118. 3. & in
Fæminino مَكَّيَّةً ^۹ 125. 12. Quod hic eſt
ut Genere conveniat cum ⚭ وَمُّ، quod licet
restrictum ſit per ſequentem Genitivum,
111. 10. مَكَّةً tamen restrictum non eſt,
quia non eſt ejusdem cum illo partis orationis,
cum alterum in Subjecto ſit, alterum in Pre-
dicato.

ثَمَانَ

[ثَمَانَ عَشَرَ آيَاتٍ] male hoc excusum

عَشْرَةً ثَمَانَ عَشَرَةَ آيَةً nam in compositione est Fœmininum. vide 156.4.

آيَةً = est Singulare Accusativum. 139,20.

ob numerum præcedentem, 176.18. Elif habet Hamza motum ejus actualem indicans, 11. 1. & Fatha perpendicularare, quia aliud Elif latet, 24. 7. significat autem notam, signum, miraculum: & versum Alcorani, ut hoc loco. Fœmininum est ex terminatione prima, 123. 17.

بِسْمِ] بِ est Præpositio in, 166.3. بِسْمِ
est nomen, habetque Elif unionis Nominale
13. 4. quod vocalem suam cum aliquid præ-
cedit amittit, ut cum بِ dicendum sit بِسْمِ

13. 10. Sed hæc vox in hac sola sententia sem-
per etiam solet amittere ipsum Elif, quod spe-
ciale est, ut & quod vinculum longum interce-
dit inter بِ & م, quod mysterio apud illos nō
caret. Casus autem hic est Genitivi, 139.19.
ob præcedentē Præpositionem, 181.17. Ultima

Vocalis Nun suum amisit, quia sequitur Ge-
nitivus 145. 9.

الْمَنْ] Genitivus rectus à precedente

Substantivo 174. 16. Nominativus est الْهُنْ
Alla, D e v s , est enim Nomen proprium
veri Dei , ut Ebreis יהוה , compositum ex
الْهُنْ deus, & Articulo الْ unde & Elif
ejus unionis habet 13.7. De Iesus, vide
18. 8. Deus appellative cum Articulo ef-
fertur الْهُنْ . radix est الْهُنْ coluit , ado-
ravit.

الْرَّحِيمُ الْرَّحِيمُ] Adjectiva conve-

nientia cum precedente Substantivo 172. 6.
etiam restrictione, 173. 15. litera Solaris post
Lam Articulare duplicatur per Tesdid 11. 6.
Fatha perpendicularare in priori indicat Elif
latens. Vtriusque vocalis ultima ob Articu-
lum præfixum Nun abjecit 147. 5: & radix
utriusque est حـ misereri. Prius est for-
mæ rarioris نـصـرـانـى . posterius forma fre-
quen-

quentissima نَصِيبٌ . Sententiam hanc Mu-
hammedani semper in ore habent . omnes au-
tem ejus voces inter pronuntiandum cohærent
ut sonet Bismilla-hirrahma-nirrahimi .

I بِسْمِ اللّٰهِ تَعَالٰی Tertia persona singular . Masc.
Futuri , Conjugationis secundæ 55. 20. à ra-
dice سَبِيعٌ .

لِلّٰهِ] est Dativus ab الْأَنْوَاعِ , excidente Elif
unionis ; & Lam quoque , quia præponitur
Lam Dativi 18. 8. & 18. 12.

مَا] id quod , vide 160. 3.

السَّمَوَاتُ) Nomen Plurale Fœmininū
130. 11. Genitivi Casus , ob præmissam Pra-
positionem . Singulare est سَمَاءٌ à radice
سَمَقٌ excellere , eminere , ultima radicali in
Hamza mutatā , juxta Canonem quartum
Waw & Ie 31. 5. Plurale habet Fœm. quod
regulariter formatū esset سَمَاءَاتٍ . Sed ne

tria Elif concurrant, medium mutatur in ۹,
& primum plerumque etiam omittitur, Fatha
perpendiculariter picta.

ف] in Præpositio invariabilis. Ie ejus
quiescens non obſt at unioni. 15.6.

و م] ۶ [و مَا Conjunctiōnem, vide 170.1.

أ ل ل أ ر ض) post Articulum litera Luna-
ris Elif legitur, unde & Lam habet Gježma.
Genitivi Casus est, quia præcedit Præpositio.
Nun vocale excidit ob præfixum Articulum
147. 5. Nomen autem hoc Fœmininum est,
non significatione, aut terminatione, sed usu.
124. 8.

د] Lam Dativi nostri Casus nota, ha-
bet Fatha, quia sequitur Affixum, 108. 14.

م ل ك] ملک est regnum, dominiū , possessio.

م ل ك] regnare , dominari , possidere.
Nun vocale excidit ob Articulum præfixum,
147. 5. Masculinum est, 124.2.

ح ن د] حمد est Laus, eisdem de causis quibus
præce-

precedens & Masculinum est & Nun vocale
amisit.

[هُوَ] Pronomen demonstrativum cuius

Fœm. est هِيَ Verbi Substantivi ellipsis post
se habet quod pessim alibi hic contingit.

[عَلَى] est super & ad , apud. Ie finale
instar Elif quiescit , quia nec vocalem habet ,
nec Gjezmam , g. 20.

[كُلُّ] Substantivum est , unde aliud Sub-
stantivum regit in Genitivo. 174. 16. Nun
vocale amittit ob constructionem 145. 9.

[سَيْءٌ] est res , Pro Elif finali est Hamza,
quia præcedit una literarum اوی ۱۱. ۹.

[قَدِيرٌ] Participiū formæ قَدَرٌ ۱۵. ۶.

قدَرَ potuit, cuius Fut. est يَقْدِيرُ.

۲ [آلِدِي] vide ۱۵۹. ۵. & ۱۳. ۹.

خَلَقْتُمْ

كُم [خَلْقَكُمْ] est Affixum 160. 18.

يَخْلُقُ خَلْقَ [est ipsa radix Fut.]

فِينَكُمْ [compositum ex ف Conjunctione]

167. 14. ex مِنْ Prepositione, وْ كُمْ Affixo

كَافِرُ [Participium Activum primæ

Conjug. 43. 3. à كَفَرَ incredulum esse.

مُؤْمِنْ [Participium Activum Conjugationis quartæ, ab أَمِنَ 72. 15. و proponitur juxta secundum Can. generalem 20. 14. quod indicat Hamza superscriptum. thema est يَأْمَنْ quod in Fut. habet أَمِنْ. Verbum est Hamzatum prima radicali.

بِمَا [compositum ex Prepositione و inseriente hic constructioni Adjectivi بِصِبَرْ و ما id quod.

[تَعْلَمُونَ]

تَعْمَلُونَ] Plurale Masc. secundæ perso-

nae, Futuri Activi primæ Conjugat. penultima radicalis habet Fatha, quia in Præterito fuit

Kesra, thema enim est حِلْ 44. 5. Ratione mediae vocalis in Præt. & Fut. sex dantur radicum classes : Nam Fatha Præteriti in Futuro vel mutatur in Damma, vel Kesra, vel manet. Kesra, mutatur in Fatha, in paucis tamen manet. Damma semper manet, itaque hæ sunt classes radicales.

يَنْصُرُ	نَصَرٌ	١
يَنْصِرُ	نَصَرٌ	٢
يَنْصَرُ	نَصَرٌ	٣
يَنْصَرُ	نَصِرٌ	٤
يَنْصِرُ	نَصِرٌ	٥
يَنْصَرُ	نَصَرٌ	٦

Quam tabellam, quod magni sit usus, cupio referri eam ad pag. 44.

بَصِيرٌ

بِصَيْرٌ] Participium formæ نَصِيرٌ acti-
vè sumptum, 55. 6. à بَصَرٍ vidit, classis
prime. construitur cum بِ uti & hoc loco

Participium, 178. 10. Substantivum ejus li-
cet restrictum sit, hoc tamen restrictum non
est, quia alterum Subjecti est, alterum Prædi-
cati. 173. 15.

3 آلسَّمَوَاتِ] est Accusativi Casus, nam
Pluralia Sana Fœm. habent Gen. & Accus.
per أَتِ 140. 16.

حَقٌّ [بِالْحَقِّ] est veritas. præfigitur
Articulus. & Præpositio بِ quæ Genitivū
regit 166. 3. 181. 18. Thema est حَقٌّ
Verbum surdum. 63. 14.

صَوْرَكُنْ] Thema secundæ Cōjugationis
cum affixo كُنْ . radix est صَوْرَ vel صَارَ
potius

potius, est enim Verbum Concavum, 75. 15.
sed in secunda Conjugatione perfectū, 91. 10.

أَحْسَنَ [ق] est et 170. 3. وَأَحْسَنَ

thema est quartæ Conjug. à radice حَسَنَ
bonus fuit, formæ radicalis sextæ. 44. 3.

[كُمْ] صُورَةً كُمْ est Affixum quod
cum Verbo paulo ante significavit VOS, cum
Nomine hic significat, vestri. 160. 10.

صُورَاتٍ est Plurale fractum formæ prima à

Singulari صُورَةً. Accusativi Casus est

139. 20. ob Verbum præcedens: & Nun-
ultimæ vocalis amisit ub sequens Affixum,
146. 9.

وَإِلَيْهِ [ق] Conjunctio, 170. 3. Præ-
positio, cuius Ie quiescens cū affixo diphthon-
gescit, quia Particula est, 163. 13. اَنْ Affixū
160. 18. habetque Kefra pro Damma, quia
præcedit Ie vocali destitutum, 161. 6.

أَلْمَصِيرُ

أَلْمَصِبُرْ] Lam Articuli legitur quia se-
quitur lunaris , quod post hac non monebo.

مَصِبُرْ est Infinitivus seu nomē Verbale formē
مَنْصُرْ à Verbo Concavo 7e, 75.16. صَارَ
quod significat , fieri , esse : item ire , abire ,
(quod propriè est سَارَ) ob affinitatem lite-
rarum صَرَ . Ultima Vocalis Nun ab-
jecit ob prefixum Articulum , 147.5.

4. بَعْلَمْ Fut. Aclivum prima Conjug.

à radice بَلْ scivit , classis quartæ , 43.9. &
54.5.

تُسِرُّونَ] Futurum plurale quartæ Con-
jugationis , 68.6. à Verbo surdo سَرَ quod est
secretum esse , & in quartâ Conjug. secre-
tum facere , 37.5.

تُعْلِنُونَ] Futurum quoque plurale , quar-
tæ Conjug. ab أَعْلَنَ manifestare , à radice
autem

autem عَلَى vel عَلَى, est enim classis prima & quarta. 43. 12.

عَلِيْمٌ] Participium activum 55.6. ab عَلِيْمٍ de quo paulò ante.

بِذَاتِ] بِذَاتِ est Præpositio inserviens constructioni Adjectivi præcedentis. ذَاتٌ est Fæmininum voculæ ذُو (de qua 148. 5.) significans possessionem. Fæmininum autem genus, & hic & passim alibi pro Neutro usurpatur. habens, seu possidens pectora, per antonomasiam hic est contentū pectoribus, id est, secretum.

صَدْرٌ] الْصَّدْرُ est Plurale fractū formæ sextæ, à singulari صَدْرٌ pectus. regitur in Genitivo à præcedente vocula Substantiva, Nun autem vocale abjecit, ob Articulum præfixum.

أَلْمَرٌ

۵] compositum ex Elif interrogativo

165. 13. & ۲۱ Adverbio negativo, quod Futurum in Prateritum vertit, 39. 9. & Gjezmat. 45. 16.

يَأْتِكُمْ [يَأْتِ] est Affixum de quo jam aliquoties, يَأْتِ est Futurum Gjezmatum, pro يَأْتِي ut ablata sit ultima litera, 100. 17. radix est أَتَيْ Verbum dupliciter Imperfetum, 107. 1. Construitur, cum Affixo, seu Accusativo, 179. 3.

نَبَأٌ [نَبَأٌ] Sic scribendum est non نَبَأٌ ex Canone quarto Elif. 23. 15. thema est فَبَأْ annuntiavit, unde نَبِيٌّ Propheta, qui Dei mandata annuntiat Verbum est hamzatum ultima.

أَلِّذِينَ [أَلِّذِينَ] vide 18. 12. & 159. 6.

كَفَرُوا

كَفَرُوا] Plurale Masc. tertiae Personæ

Præteriti, Prima Conjug. a كَفَرْ de quo
in secundo versu.

قَبْلُ مِنْ] مِنْ قَبْلُ est Præpositio a ab, est pars anterior, cumque habet post se Genitivum regulariter mutatur a مِنْ ut مِنْ قَبْلُ مِنْ قَبْلُ ab anteriori illius; sed si absolute ponatur, ut fiat Adverbium antea, invariabile est diciturque مِنْ قَبْلُ, ut hic.

فَ [فَذَا قُوا est Conjunctio, 167. 15.

ذَاقُوا est Præt. plurale Masc. a Verbo Con-
cavo ذَاقَ gustavit cuius Fut. est يَذْوَقُ 82. 6.

وَبَالْ] est poena, afflictio. regitur in Acc.
a præcedente Verbo, 178. 8. & Nun vocale
abijcit, ob sequentem Genitivum. Radix est
وَبْلَ وَبْلَ هَمْ أَمْسِكَهُمْ

أَمْسِرْهُمْ [] est præceptum; & ne-
gotium ut hic regitur in Genitivo a præce-
dente Substantivo, 174. 16. Vocalis ejus ul-
tima Nun abicit, ob sequens Affixum
146. 9. pro هُمْ Affixo hic est هُمْ، quia præ-
cedit Kefra 161. 4.

وَلَهُمْ [] قَ est Conjunctio et, 170. 1. hoc
loco, ut passim alibi, venit pro autem. Lam
est Dativi nota, & habet Fatha cum Affixo
168. 14.

عَذَابٌ [] poena. radix عَذَابٌ classis sex-
ta, est dulcem esse, de aqua. at in Conjug.
secunda عَذَابٌ est punire, castigare.

أَلِيمٌ [] Part. Act. 55. 6. ab أَلِيمٌ affli-
gere; & dolere. est classis quartæ 44. 5.

ذَلِكَ [] cum Fatha potius perpendi-
culari, ut sciatur latere | quiescens ذَلِكَ
vide 158. 15. stud, supple fuit, vel factum
est. Ellipsis Verbi Substantivi hic est fre-
quentissima.

بِأَنَّهُ

أَنْ [بِانَةٌ] & cum ḥ paragogico لِانَةٌ est quod, بِانَةٌ بِانَةٌ quia.

كَاثْ] Præt. primæ Conjug. singulare, Fæm. tertiæ personæ a كَانَ fuit Verbo Concavo Waw 76. 12. Fut. يَكُونَ Verit autem hoc loco sequens Præteritum, in Præt. plusquam-perfектum ut passim alibi, fuit dixit, id est, dixerat. itaque hic scribendum venerant.

تَأْتِيْهُمْ] Fut. primæ Conjug. Numero, Genere, & Personacum Verbo præcedente conveniens, à Verbo dupliciter imperfecto أَتَيْ, de quo supra. vide 107. 1. & 179. 3. Affixum هُمْ pro Damma habet Kefra, quia præcedit Kefra, 161. 4.

سُلْطُنُوْسُلْ] سُلْ est Plurale fractum formæ secundæ a Singulari سُولْ Partic. pasto suo

sivo 155. *alioqui Verbum in prima Conjng.*
parum est usitatum; sed in quarti est mittere,
& passim occurrit. habet aut Plurale hoc ante
se Verbum Singulare genere etiam discrepans,
vide 173. 1.

هـ] بـ لـ جـ نـ اـ تـ هـ] est cum, post Verbum
veniendi, 166. 6. بـ يـ نـ اـ تـ هـ] est Plurale sanum
Fæm. 130. 11. à Sing. بـ يـ نـ اـ تـ هـ] quod Fæm. est
ex terminatione prima, 123. 17. & significat
accusationem, actionem, quomodo & hic
præstat vertere. Radix est بـ اـ نـ هـ] Concavum
Ie, apparere, manifestum esse.

فـ قـ اـ لـ وـ اـ] فـ قـ اـ لـ وـ اـ] habes in Rudim. 76. 17.
هـ] est Conjunction, 167. 15.

أـ بـ شـ رـ هـ] أـ بـ شـ رـ هـ] est interrogativum, 165. 13.
بـ شـ رـ هـ] est Singulare collectivum homines.

يـ هـ دـ وـ نـ اـ هـ] fe habet Tesdid Euphonicum
initiale, post Nun Gjezmatum, latens in
præce-

precedente vocali nunnata, 18. 14. نَّا in fine

est Affixum, 160. 19. يَهْدُونَ est Fut. Pl.

Masc. tertiae personae à Verbo هَدَى direxit,

quod est defectivū Ie, & conjugatur, ut مَهَمَّيَ.

itaque يَهْدِيُونَ est pro يَهْدُونَ juxta pri-
mum Canonem Waw & Ie, 29, 16.

فَ [كَفَرُوا] est Conjunction, ut ante,
relicuum est Præt. Plur. Masc. 3 pers. &
كَفَرَ de quo supra.

[تَوَلُوا] Præt. quoq; ejusdem Num. Gen.
& Personæ, sed Conjug. quintæ, à Verbo de-
fectivo Ie وَلَيْ converti, averti, hinc تَوَلَّي
averti, recedere, tergiversari, 150. 6.

[وَأَسْتَغْنَيَ] & quæsivit, vel quærit di-
vitias, passim in Præter. pro Præsente venit.

وَ est Conjunction &, autem. أَسْتَغْنَيَ est

thema decime Conjug. 105. 8. habetque Flif
unionis verbale quod vocalem suā post servi-
lem abjecit. Radix est غَنِيٌّ divitemi esse vel
fieri. in Conjug. quarti est prodesse. in de-
cima divitias petere, vel possidere. utroque
autem modo hic explicari potest. Divitias
possidet Deus, cum omnia illius sint, nec infide-
libus indigeat; Divitias querit, quia vult in-
fideles ad se converti. Verbum est Defectivum

Ie, 93. 3. hinc غَنَانِ غَنِيٌّ dives.

جَمِيعٌ] Participium Passivè sumptum,
ss. 6. a radice جَمِيعٌ classis quartæ lauda-
vit. Observa unī Substantivo plura Adje-
ctiva sine copula posse adjungi: & Adjectiva
hæc restricta non esse, licet Substantivum eo-
rum sit tale; quia diversas enuntiationis partes
constituunt.

زَعْمَ] dixit. est ipsa radix, classis prima
licet media sit gutturalis, 44. 1.

أَلْذِينَ] qui, relativum plurale, de quo
supra: Verbum ante se habet singulare sed
ejusdem generis quia Præteritum est, 173. 1.

أَنْ

أَنْ] est ut, & interdum quod, ut أَنْ

لَنْ] est nequaquam. habet Tesdid Eu-
phonicum initiale post Nun Gjezmatum, 18.
14. Particula est natsabans Futurum. 48. 3.

يُبَعْثُرُونَ] pro يُبَعْثُرُونَ excidit Nun ob
Particulam gjezmanter que præcessit. 47. 8.
& 16. & accedit Elif otiosum, juxta Can.
sextum Waw, 27. 8. Est autem Fut. plurale
passivum primæ vel quartæ Conjugationis.
Nam hæc duo Futura non differunt. Verbum
autem in utraque illa Conjugatione prima sci-
licet & quarta, est usitatum significatione
mittendi, & suscitandi mortuos.

قُلْ] habes in Rudimentis. 77. 13.

بِلَى] Adverbium affirmandi, invariabile.

هَلْ] hic est jurandi Particula,
170. 5. هَلْ est Dominus. accedit يَ
affixum 160. 19.

تُبَعْثُرُ] Fut. plurale, ut ante, sed cum

Nun paragogico gravi, 49. 18. quia præcessit juramentum, 50. ult.

[نَسْتَمْ] tunc, deinde, vide 167. ult.

الْمُتَنَبِّئُونَ [تَنَبِّئُونَ] Similiter Futurum plurale est cum *Nun paragogico gravi*: sed Conjugationis secundæ, a نَبَأْ de quo supra versu 5. Ultima autem radicalis ejus Elif in Waw hic mutata est juxta Canon. primum Elif. 22. 10. Í prefixum est pleonasticum, quod saepe præfigitur Futuro paragogico.

[بِمَا عَمِلْتُمْ] de his supra, ut & de tribus vocibus sequentibus.

[يَسِيرٌ] est facilis, hinc يَسِيرٌ facilem reddit.

8. فَ [فَآمِنُوا.] itaque, igitur, 168. 4.

آمِنُوا [أَمِنَ] est Imp. quartæ Conjug. ab أَمِنَ, de quo versu secundo. 72. 10.

[رَسُوا لَهُ] Singulare Pluralis رُسْلٌ quod habuisti

habuisti versu sexto. adeſt Affixum ۖ
cum Kesra, quia præcedit Kesra, 161. 4.

وَالنُّورِ] Tesdid est Euphonicum Lamb-
dale, 18. 6. نُورٌ est lumen. regitur hic in
Genitivo ۚ quod precessit in بِاللَّهِ ۖ vi
præfixi 181. 12.

أَلْذِي supra.fuit. Sed nota hic in Casu
obliquo ponit, & regi a sequente Verbo, quod
raro contingit. 159. 10.

أَنْزَلَ فَرَزَلَ] أَنْزَلَتَا
in quarta Conjug. denitttere, 37. 5. unde
hic est Præt. plur. Tres voces sequentes, ha-
buisti & versu secundo.

خَبِيرٌ] sciens, cognoscens, hinc خَبَرٌ
أَخْبَرَ indicare, annuntiare.

وَ يَوْمٌ] est tunc, tum, quum, à يَوْمٌ dies
unde & أَلْيَوْمٌ hodie, nunc. sequitur mox
præfixo Lam dativo.

كُمْ] يَجْتَمِعُكُمْ est Affixum. 160.

18. جَمَعْ كَبِيجَمَعْ Fut. prima Conjug. à جَمَع cōgregavit, quod est classis tertiae ob ultimam gutturalem, 44. 10. hinc جَمْع congregatio, quod mox sequitur, in Genitivo, rectum à præcedente Substantivo. tres sequentes voces jam habuisti.

منْ] مَنْ Vide 160. 2. & 46. 5.

يُؤْمِنْ] مَنْ pro يُؤْمِنْ ob particulam gjez mantem quæ præcessit, 46. 5. Futurum est quartæ Conjug. cuius versu secundo habes Participium, versu octavo Imperativum.

يَعْمَلْ] عَمَلْ Fut. ab يَعْمَلْ quod habes supra versu septimo: gjezmatur quoque à منْ premisso virtute & præfixi, 181. 12.

صَالِحٌ] صَالِحٌ Accus. rectus à præcedente Verbo, 178. 8. à Nom. صَالِحٌ quod est Adjectivum, seu Partic. activum primæ Conjug.

*Conjug. à صالح bonus fuit, classis primæ
& sextæ, 43. 12.*

[**يُكَفِّرُ**] *Futurum retributivū, sicuti &*
يُدْخِلُ *quod mox sequitur, & propterea*
utrumque gjezmatum est, 46. 13. est à ra-
كَفَرَ *quam habes versu septimo; &*
Conjugationis hic est secundæ, in qua signifi-
catur expiare.

[**عَنْ**] *est à ab cùm processu à re, vel*
à causa.

[**سَبَّاتَةٍ**] *Sic scribendum non سَبَّاتَةٍ.*
Est autem Accusativus pluralis fœm. sanī,
140. ult. rectus à præmisso verbo, 178. 8. à
Singulari, سَبَّيَةٌ malum, peccatum, quod
ponitur pro سَبَّيَةٍ juxta tertium Can.
Wav & Ie, 30. ult. & hoc pro سَبَّيَةٍ juxta
secundum Canonum Elif, 23. 4. ut sit for-
ma فَبِصَرَةٍ. est enim radix سَبَّيَةٍ vel سَبَّ
potius

potius, in Fut. يُسْوَءُ malum esse.

يُدْخِلُ] قَيْدَ خَلْهَةٍ *Fut. Gjeżmatum*

quartæ Conjug. a radice دَخَلَ ingressus est classis prima. Ex absoluto in quarta Conjug. fit transitivum, 37. 5.

جَنَّاتٌ] *Accusativus Pluralis Fæm.*

140. ult. à Singulari جَنَّةً hortus *Gen. Fæm. ex terminatione prima 123. ult.*

تَجْرِيَ] *Fut. Sing. tertiae pers. Fæm.*

Conjug. primæ à Verbo defectivo 7e جَرَى cucurrit, fluxit, 96. 4. Singulare Fæminum est, quia construitur cum Plurali inhumano آنْهَا 172. 11. & 14.

مِنْ] a, ab, e, ex, de, *Particula invariabilis. De Particulis autem earumque usu & significatione consulatur Gjarumia nostra, & libellus de centum Regentibus ei annexus.*

تَحْتَهَا

تَحْتُهَا [تَحْتُهَا] est pars inferior, hic

Genitivi Casus est ob præcedentem Præpositionem, 181. 17. Nunnationem amisit ob Affixum, 146. 9.

أَنْهَامٌ [أَنْهَامٌ] Plurale formæ decimæ tertiae,

133. 4. a Sing. فَهُنَّ . Nunnatio perijt ob Articulum præcedentem, 147. 5.

خَالِدِينَ [خَالِدِينَ] Accusativus Pluralis,

140. 11. a Sing. خَالِدٌ æternus.refertur ad مَنْ præmissum, quod collective hic accipitur 160. 3. (ut & ۚ subjunctivum) atque ideo hoc est Plurale. Casus autem Accusativi est, vi verbi Substantivi subintellexi

وَيَكُونُونَ & erunt, 177. 17.

فِيهَا [فِيهَا] est in. هَا Affixum Singulare Fœm.construclum cum præcedente Plurali inhumano, 172. 11. & 14.

أَبَدًا

أَبْدًا [أَبْدًا] est perpetuus, in Accusativo hic adverbiascens, 171. 1.

دَلِكَ [دَلِكَ] Vide versu sexto.

فُورٌ [فُورٌ] الْغَوْرُ felicitas, beatitudo. ق diphthongescit, 21. 9.

عَظِيمٌ [عَظِيمٌ] الْعَظِيمُ magnus fuit, hinc
عَظِيمٌ magnus. restrictum est Articulo ut
cum præcedente Substantivo conveniat. 173.
15. sequentes duæ voces jam præcesserunt.

كَذَبُوا [كَذَبُوا] sic enim est legendum per
كَذَبٍ . Præteritum est Plurale secundæ Conjug.
a radice كَذَبٍ mentitus est . in secunda
mentiri facere re vel verbis , id est men-
dacijs accusare , 37. 5.

بِ [بِ] بِاِيَاتِنَا inservit constructioni
præcedentis verbi , 178. 10. 167. 5. آيَاتٌ

Plu-

Plurale sanum Fœm. a Sing. ^{أيّة} de quo su-
pra. Elif post Kesra non mutatur, quia non
censetur esse in medio, 25. 5. ^ن est Af-
fixum primæ pers. Plur. 160. 19.

[أولئك] vide 158. 11. Fatha perpen-
diculare indicat Elif latens. Hamza indicat
že poni pro Elif mobili.

[أصحاب] Plurale formæ decimæ tertiacæ
a Sing. صاحب socius, dominus: Nunna-
tio excidit ob sequentem Genitivum. Radix
est صحّب.

[اللّام] نار ignis, Gen. Fœm. ex usu,
124. 9. quod & indicat ^{هـ} Affixum mox
sequens.

[بيس] vocula est qua cum admiratione
quadam rei malitia indicatur ô quam ma-
lum!

lum! contrarium نعم ô quam bonum aut
pulchrum!

[مَصْبِرٌ] Versu tertio fuit pro abitu tan-
quam a سَارَ: hic est pro loco, mansione,
habitatione, seu habitaculo, ut sit tanquam
Nomen locale a صَارَ fieri, esse, cuius Fut.
est يَصْبِرُ، ١١٣. ٩.

[مَا] est id quod, ١٦٠. ٣. & non ut hic:
أَصَابَ [thema est Conjug. quartæ, si-
gnificans invenire, & evenire, accidere. a
Verbo concavo Waw صَابَ Fut. يَصُوبُ
descendit, ut videoas verum esse quod habes
de usu Conjugationum ٣٧. ٢٢. مُصْبِبةٌ au-
tem est Participium Activum Fœm. quartæ
Conjug. de accidente, id est ullum acci-
dens, modus loquendi passim obvius.

إِلَّا

وَلَا] vocula composita ex إِنْ si, & لَا non.

بِإِذْنِ in permissione, cum permissione,

est بِ instrumentale, 178, ult. 166. 4. إِذْنُ
est Infin. seu Verbale ab أَذْنَ permisit, clas-
sis quartæ. Verbum est Hamzatum prima,
70. 12.

يُؤْمِنْ] sic est legendum non يُؤْمِنْ
propter مَنْ ut versu nono.

يَهْدِي] & hoc præstat sine fe scri-
bere يَهْدِي ob retributionem, ut versu nono in
يُكَفِّرْ Gjezatur enim Fut. Defectivi per
abjectionem ultimæ, 100. 12. Thema est
هَدَى direxit Fut. يَهْدِي . Defec-
tivum Ie, 93. 3. hinc هَدَى via recta pro
هَدَى 28. 6.

قَلْبَة

قَلْبٌ [قَلْبَةُ] est cor. regitur hic a
præcedente Verbo. Sequentes quatuor voces
jam habuisti.

12. أَطِبُّعُوا] Imperativus ab
obedivit Verbo concavo Waw quartæ Con-
jug. In decima est أَسْتَطَاعَ posse, quod ha-
bes versu decimosexto. radix est طَاعَ ue
قاَلَ sed i[n]usitata. Construitur quod hic ha-
bemus, cum Accus. 178. 8.

الرَّسُولُ] hoc vide Versu sexto, uti
تَوَلَّيْتُمْ .

بَلَاغٌ [بَلَاغَ] est adventus; & suf-
ficiencia. utraque significatio videtur huic
loco quadrare posse. Thema est بَلَغَ attin-
gere, pervenire. hinc بَالَغُ puber.

مُبِينٌ] Partic. ab أَبَانَ apparere, &
mani-

manifestare. Verbum Concavum 7e, quarto
Conjug. à radice بَانَ de qua in بَيْتَاتٍ,
versu sexto.

13. لَا إِلَهَ إِلَّا هُوَ] vide 149. 1.

فَ [فَلْيَبْتَوَكُلْ est pleonasticum. Lam
Imperativo præponi & Kefra ejus tolli soli-
tum est, 52. 1. بَيْتَوَكُلْ Est Fut. Conjugationis quintæ, 59. 11 & 15. Gjez matum est
ob Lam Imper 45. 17. Sed pro Gjezma ul-
timæ hic est Kefra, quia sequitur Elif unio-
nis, 14. 1. radix est وَكَلْ inusitata; a qua
وَكِيلْ Præfetus & hinc وَكَلْ præ-
ficere.

14. يَا يَهَا] pro vocandi Particula يَا.
usurpatur hoc cum sequitur Articulus ut hīc.

أَنْ وَاجْكُمْ [أَنْ وَاجْكُمْ est par & maritus,
خَرْفُجْ uxor, cuius Plurale fractum hīc est,
forma decima tertia, 133. 4.

أَوْلَانْ] Plurale ejusdem forma a Sing.
puer à ولد. Fut. يَلِدُ generare.
Verbum est Simile, 73. 18.

عَدْوَانْ] عَدْقٌ modo collective, modo
singulariter accipitur, ut pleraque alia hujus
forma: & est communis generis, 127. 12.
Casus Accusativi est ob إِنْ quod praecessit,
148. 14. licet intercedat Præpositio cum suo
Casu, 149. 6.

فَاحْذَرُوا. فَ [فَاحْذَرُوا وَهُمْ
est Imper. Plur. ab حَذَرَ timuit, classis
quartæ. Elif unionis Imperativum, vocalem
suam regulariter amittit.

تَعْفُوا] Fut. Gjezmatum, ut sequen-
tia, pro تَعْفُونَ, propter إِنْ 46. 4. ab
عَفَا pro عَفَقَ Verbo defectivo WaW, 93. 3.

تَصْفَحُوا] à radice صَفَحَ ignovit,
classis tertie.
تَغْفِرُوا

غَفَرَ remisit, clas-
sis secunda.

أَلْهَمَ] cum terminatione Accusati vi
propter أَنْ, 148. 24.

غَفُورٌ] Partic. Activum, 55. 6. ab eo
quod praecessit غَفَرَ.

إِنْمَا] est solum, tantum, & utique
in versu duodecimo.

أَمْوَالٌ] Plurale fractum formæ deci-
mæteria, 133. 4. a Sing. مَارْ opes, divitiæ.

فِتْنَةٌ] experimentum, probatio,
radice فَتَنَجَ probavit.

أَجْرٌ] merces, hinc أَجْرٌ mercena-
rius. sequentem vocem habes versu nono.
Conveniunt hic Subst. & Adject. absentia
restrictionis, 173. 18.

١٦ فَاتَّقُوا [فَاتَّقُوا] ١٦٨. s. est

Imperativus octavae Conjug. ab اِتَّقِي pro اِتَّقْيَ 36.9. Verbum est dupliciter Imperfectum. radix وَقَى custodivit, vide ١٠٧.٣.

[اِسْتَطَعْتُمْ] explicui versu duodecimo.

[وَاسْمَعُوا] Imperativus prime Conjug. a سَمِعَ audivit classis quarta. Elif unionis imperativum est.

[أَنْفِقُوا] Imperativus quartae Conjug. بَنَقَ erogavit, expendit. a radice

خَبْرًا bonum. hinc Verbum in octava.

Conjugat. اِخْتَارَ elegit.

[لَا نَفْسٌ] نَفْسٌ est anima, Gen.

Fœm. 124.9. Plurale ejus أَنْفُسٌ est forma duo-

duodecima, 133. 12. Vide 134. 7. anima-
bus vestris, id est, vobis ipsis.

بُوقَ] Fut. passivum primæ Conjug. pro
بُوقِي ob Particulā Gjez manteem من 46. 5.
& 100. 12. qui custoditur quoad avaritiam
animæ suæ, id est, qui custodit eam. Ver-
bum est dupliciter ġmperfēctum vide 107. 3.

شَحْ] est avaritia à شَحْ Verbo Surdo,
63. 14. quod est classis primæ & quinta. in
Accusativo ponitur quia includit quoad,
180. 4. Nunnationem amittit ob sequentem
Genitivum.

هُمْ] sunt, Pluraliter: quia præmissum من
licet singulariter construatur, pluraliter tamen
accipitur ut supra. Ultima ejus litera damma
habet loco Gjez mæ, quia sequitur Elif unio-
nis, 14. 7.

الْمَفْلُحُونَ] Participium Plurale Nom.
Casus, 140. 10. ab فَلَحْ quarta Conjug.
beatum & felicem esse: a radice فَلَحْ scin-
dere secare.

إِنْ] قُرْضُونَ propter قُرْضُوا ١٧

46.4. Fut. ab أَقْرَضَ quartæ Conjug. a radice قَرَضَ momordit, incidit. in quarta fœnerare, fœnori dare. hinc قَرْضٌ fœnus, quod sequitur.

حَسَنًا] convenit cum suo Substantiuo, a حَسْنٍ classis sextæ, bonum, & pulchrum esse.

يُضَاعِفَهُ] Futurum Gjezmatum quoque ut & sequens, quia retributivum est, 46. 12. Conjugationis secunda, in qua significat duplicare, in prima autem ضَعْفٌ est debilem esse.

شَكُورٌ] Participium passivè sumptum, 55.5. aradico شَكَرَ laudavit; gratias egit.

حَلِيمٌ] mitis, benignus a حَلْمٌ mitem &

وَبِنِيْنَعْمَانَ حَلَمٌ
بِكَلَسِيْسِيْنَعْمَانَ حَلَمٌ
وَبِنِيْنَعْمَانَ حَلَمٌ
وَبِنِيْنَعْمَانَ حَلَمٌ

وَبِنِيْنَعْمَانَ حَلَمٌ
وَبِنِيْنَعْمَانَ حَلَمٌ
وَبِنِيْنَعْمَانَ حَلَمٌ
وَبِنِيْنَعْمَانَ حَلَمٌ

Finis Exercitationis Grammaticæ.

CATALOGVS
LIBRORVM
ARABICORVM,

quibus in absentia subita Auctoris
publico Academiæ nomine in Gal-
liam proficiscentis, pauculos quo-
dam adjecit, alio Characteris gene-
re h̄ic insignitos G. CODDAEVS.

LIBRI Arabici manuscripti multi extant
in Asia & Africa, in omnibus Facultati-
bus, ita ut instructissimas videre illic liceat Bi-
bliothecas; continent ad octo, decem, viginti,
& triginta voluminum millia, & estimatas
ducentis, trecentis, sexcentis etiam & amplius
ducatorum millibus. Typis excusi nulli illic
sunt. hic apud nos pauci, tum excusi, tum ma-
nuscripti. Ac manuscriptorum quidem ple-
rorumque, in orbe Christiano extantium, Ca-
talogos alias dabo, Excusorum, quia pauci
sunt, Catalogum hic subijcam, in gratiam
eorum qui comparare eos sibi volent.

IN ITALIA.
Venetijs Excusi.

Alcoranus Arabice circa annum 1530,
literis Arabicis: sed Exemplaria omnia
cremata sunt.

Libelli

Libelli duo Astronomici, charactere inelegante, in 8°. sed hi quoque rarissimi sunt. & haberi non possunt.

GENVÆ.

P Salterium Hebræo-Chaldeæ-Arabico-Græco-Latinum, charactere quoque inelegante, Anno 1520. in folio. studio Augustini Iustiniani Nebiensis Episcopi, unde Psalterium Nebiense vulgo vocatur. ex hoc Nic. Clenardus primum didicit literas Arabicas.

PAPIÆ.

I ntroductio in tredecim Linguas cum Alphabeto plurium præterea Linguarum, Auctore Theseo Ambrosio ex Comitibus Albonesij, anno 1539. typis Auctoris; sed in Alphabeto Arabico adhibuit figuræ manu à se adpictas.

ROME.

AVSPICIS, Gregorij decimitertij P. M.
& quidem literis Syriacis.

Precationes Christianæ Arabicè in 8°.

*Liturgia Christianæ, Arabicè & Syria-
cè, in 4°.*

Missale Christ. Arabicè & Syriacè, in folio.

Catechismus Christianus Arabicè, in 4°.

Ibid.

Ex Typographia Medicæa.

AVicennæ opera Medicinalia & Philosophica, exiguis sed elegantibus typis, in folio.

Quatuor Evangelia, cum versione Latina interlineari; & sine ea, sed cum figuris: magnis & splendidis typis, in folio.

Geographia per septem Ptolomæi climaτa ante annos 500. elegantissimo stylo in Ægypto aut Nubia conscripta, typis medijs, & elegantibus, in 4°.

Elementa Euclidis cum doctis Commentarijs, in Folio.

Professio Fidei Christianæ, in 4°. Arabicè tantum: & Arabicè ac Latinè.

Alphabetum Arabicum, cum prolixo syllabario, & exercitatione lectionis, Ioannis Baptistæ Raimundi, in quarto. anno 1592.

Grammatica Arabica dicta ﴿ Cafia, magno & elegante charæctere in 4°

Tractatus Grammaticus de mutatione extremarum in vocibus syllabarum, dictus ﴿ Gjarumia, in 4°.

Tractatus Grammaticus de Verborum Conjugationibus, dictus ﴿ taſtrif. cum duplii versione Latina & notis Joannis Baptiste Raimundi, egregio charæctere, in magno quarto.

• Excusa

*Excusa quoque Romæ sunt inelegantibus
typis tria colloquia de religione Mahome-
dica, in 8°.*

I B I D E M .

Ex Typographia Savariana.

Psalmi Davidis Arabicè, cum vocalibus
& versione Latina, in 4°.

*Catechismus religionis Christianæ Bellar-
mini, Arabicè & Latinè in 8°.*

*Liber Primus Gram. Arabicæ Maroni-
tarum; Auctoriis Gabriele Sionita & Joa-
ne Hesronita, in 4°, prostant Parisijs.*

I N G A L L I A .

Lutetiæ Parisiorum

GUJELMI POSTELLI introductio in duo-
decim Linguas characteribus diffe-
rentes. Item Grammatica Arabicæ, alia-
que ejusdem Auctoris, typis P. VIDONÆ
Vernoliensis. sed inelegantoribus typis,
anno 1538.

Paradigmata quatuor Linguarum Ara-
bicæ, Armenicæ, Syræ & Æthiopicæ, Au-
tore P. VICTORE CAJETANO PALMA: apud
Stephanum Frevosteau, anno 1596.
typi, quos usurpat, planè nihil elegantia
habent,

I N G E R M A N I A.

T I G V R I.

D E ratione communi omnium Linguarum & litterarum Commentarius Theodori Bibliandri , apud Christophorum Froschoverum, anno 1548. typi Arabici, quos usurpat, valde rudes sunt.

N E A P O L I N E M E T V M.

A Lphabetum Arabicum cum Isagoge scribendi legendique Arabice, Auctore M. Iacobo Christmanno, an. 1582. typis Matthæi Harnisch.

H E I D E L B E R G A E.

C Ompendium Grammaticæ Arabicæ. Item Epistola D. Pauli ad Galatas: & sex primaria Capita Christianæ Religio-
nis, Arabico-Latinè ; Auctore Ruthgero Speij Bopardiano, Ann. 1583.

F R A N C O F V R T I.

I ntroductio in Linguam Arabicam M. Bartholomæi Radtmanni , anno 1588. cum exercitio lectionis è Psalmo 146. sed hic usus est characteribus manu à se pictis, satis elegantibus.

Lexicon Pentaglotton, Hebraicum,
Chal-

Chaldaicum, Syriacum, Talmudicū, Rabbinicum & Arabicum, Auctore Valentino Scindlero: anno 1592. in folio. sed ad vocabula Arabica adhibuit Charakteres Hebræos. Hoc vero Lexicon suis aliquando cuiusque Linguæ characteribus cum bono Deo edendum curabo, ingente præterea Vocabulorum Rabbinicarum Talmudicarum & Arabicarum sylva locupletandum.

B R E S L A E.

Typis Kirstenianis.

GRAMMATICA ARABICA PETRI KIRSTENI
in fol.

Secundi Libri Canonis Avicenna prima aliquot capita, cum versione Latina, & notis P. Kirstenij, in fol.

VITA 4 EVANGELISTARUM ARABICÆ & LATINE, per P. Kirstenium.

NOTÆ PETRI KIRSTENI IN MATTHAUM ARABICUM, in fol.

SPECIMEN ORATIONIS DOMINICÆ EX CODICE MANUSCRIPTO ARABICO CÆSAREO. Item Psalmi quinquagesimi primi. Et Azoræ primæ Alcorani, juxta sex exemplaria ARABICA M. S.

EPISTOLA IUDÆ APOSTOLI ARABICÆ & LATINE ex M. S. Heidelbergensi cum Notis ejusdem, in fol.

CAN-

Cantica aliquot Mahomedica cum versione Latina P. Kirſt. in 8°.

LEIDAE.

Typis Raphelengianis.

Alphabetum Arabicum cum Psalmi LI. explicatione interlineari in 4°.

Epistola ad Titum Arab. cum vocalibus & versione Latina 7o. Antonidae.

Tres Epistolæ D. Joannis, cum versione Latina Guljelmi Bedwelli, in 4°

Passio Dominica secundum Matthæum, cum vocalibus, & versione Latina in 4°.

Proverbiorum Arabicorum centuriae duæ, cum vocalibus & versione Latina ac notis Josephi Scaligeri, & Thomæ Erpenij, in 4°.

Grammatica Arabica Thomæ Erpenij in 4°

Dictionarium Arabicum Fr. Raphelengij, cum brevibus notis Thomæ Erpenij in 4°. regali.

LEIDAE.

è Typographia Erpeniana.

FAbulæ Locmani Arabicè cum versione Latina & notis Th. Erpenij : accedunt Adagia aliquot Arabica eodem modo explicata, in 8°.

Epistola Pauli ad Rom. & Galatas Arabicè, in 4°.

Oratio Erpenij de Lingua Arabica in quarto.

Gram-

Grammatica Gjarumia elegantissime excusa, cum vocalibus, versione Latina & notis Erpenianis. accedit ejusdem argumenti libellus de centum vocibus regentibus, eodem modo explicatus.

Historia Iosephi Patriarchæ ex Alcorano Arabicè, cum vocalibus & versione interlineari Latina, aliisque paulo Latiniore, & notis Th. Erpenij. cuius & Alphabetum Arabicum præmittitur, in 4°.

Totum D. N. Iesu Christi Testamentum Arabicè, in 4°.

Quinque Libri mosis Arabicè, eodem modo excusi, in 4°.

Rudimenta Arabica, in 8°.

Sequentur brevi.

Historia Saracenica Arabicè & Latine in fol. & Arabicè tantum in 8°.

Geographia Arabica Principis Abulfedæ.

Alcoranus Arabicè & Latine cum explicatione & confutatione.

Thesaurus Grammaticus.

Commentarius in Linguam Arabicam de ejus linguae usu & affinitate cum alijs Orientibus, deque libris eâ conscriptis.

Dictionarium Arabicum & alia.

FINIS.

ERRATA

Errata graviora sic emenda.

Pag. 61. lin. 11. lege أَنْصِبْصَارًا p. 62. l. 4.
lege مَدْوَا. pag. 64. l. 14. lege إِسْتِقَالَةٌ
p. 74. l. 10. lege عَدَّةٌ. p. 89. l. 9. lege وَرَمَبَةٌ
p. 131. l. 3. dele in. p. 132. l. 16. lege شَاهِدٌ
p. 133. l. 2. lege نِصْرَةٌ p. 134. l. 6. lege

In contextu Alcoranico.

In titulo ثَمَانَ عَشْرَةً آيَةً. Versu quinto pro
فَبَا lego نَبِيُّ versu sexto pro venerunt lege
venerant. versu decimo lege كَذَّبُوا. versu
undecimo lege يَهُدِّ & يُوْهِنْ.

F I N I S.